



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,798—FRIDAY, AUGUST 23, 1901.

PART I.—General: Minutes, Proclamations Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	1225
Western Province	1879 & 1919	Land Resumption Notices	—
Central Province	1884	Notices under Ordinance No. 1 of 1897	Suppl.
Northern Province	1885	Abstracts of Season Reports	1937
Southern Province	1887	Notices under "The Forest Ordinance"	1940
Eastern Province	1893	Sales of Arrack, Opium, and Toll Rents	1941
North-Western Province	1901	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	1909	Sales of Salt and Timber	1942
Province of Uva	—	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	1917	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

### Notice of Sale of Two Valuable Blocks of Crown Land at Slave Island.

NOTICE is hereby given that on Tuesday, October 8, 1901, the Hon. the Government Agent, Western Province will put up to public auction, at his office in Colombo, the under-mentioned allotments of Crown Land, situated in Slave Island in Ward No. 8, within the Municipality of Colombo.

2. The acceptance of offers will be subject to the approval of His Excellency the Governor.

3. The person making the highest offer will be required to deposit one-tenth of the amount offered and fees on the day of sale, and must pay the balance within one month of the date of receipt of the Governor's approval.

4. On payment of the balance purchase money due, the purchaser will be placed in possession of the land, subject to the following conditions, viz. :—That the purchaser shall erect on the lots purchased by him within two years of the complete payment by him of the purchase money, buildings on plans to be approved by Government. In default of the erection of buildings as described above, the sale will, at the end of the above-mentioned two years, be declared null and void, and one-half only of the amount paid will be restored to the purchaser, the balance being forfeited to the Crown.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

Preliminary plan 10,975. Situation—Slave Island.

Lot.	Name of Land.	Name of Claimant.	Extent.		Upset Price per Lot.
			A.	R. P.	
10227		Crown	0	1 7	11,750 0
10228		do.	0	0 18-75	4,687 50
1879					C 1

කොළඹ කොමිෂන්වරයාගේ පිහිටි ආණ්ඩුව සන්තක වටිනා බිම්කැබලි දෙකක් (2)  
විකිණීමේ ප්‍රසිද්ධ පත්‍රයයි.

කොළඹ නගරයේ කොමිෂන්වරයාගේ පිහිටි ආණ්ඩුව සන්තක වටිනා බිම්කැබලි දෙකක් (2) ලබන ඔක්තෝබර් මස 8 වෙනි අඟහරුවාදාදී ඔස්සානි රිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන් විසින් කොළඹ කවිවෙරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

2. මෙම ඉඩම් ගරුතර ආණ්ඩුකාර උතුමානන්වන්සේගේ කැමැත්ත ලබාගැනීමට යටත් කර විකුණනු ලැබේ.

3. වැඩිම ඉල්ලුම කලාවූ අය විසින් ඔහුගේ ඉල්ලීමේ ගනනින් දහසෙන් පංගුවක් (1/10) සහ ගාස්තුද විකිණීමේ දිනේදීම ගෙවනු ලබනු ලබන ගරුතර ආණ්ඩුව විසින් ඉල්ලීම ගාරගත්තායයි දැනුම් දුන් දවසේ පටන් මාසයක් ඇතුළතදී ඉතිරි මුදල් ගෙවනු ලබනු ලැබේ.

4. ඉතිරි මුදල ගෙවනු ලැබූ තැනදී, මිලේටගත් අයවලුන්ට ඒ ඉඩම් මෙහි පහත සඳහන් කරන කොන්දේසිවලට යටත්කර භාරදෙනු ලබනවා ඇත, එනම් :—ගැණුම්කාරයා විසින් සියළුම මුදල් ගෙවා අවසානකර දිනේ පටන් අදිරුද (2) ඇතුළතදී ඉඩම්වල ගොඩනැගිලි ගොඩනගනු ලබනු ලැබේ. එක් ගොඩනැගිලි නියම කාලය තුළ ගොඩනගනු ලබන බවට නොසලකා හැර එක් ඉඩම්වල විකිණීම අවලංගු වෙතවා පමණක් නොව, ගැණුම්කාරයා විසින් ගෙවනු ලැබූ මුදලෙන් දෙකෙන් කොටසක් පමණ ආපසු දෙන්නට යෙදෙනවා පමණක් නොව, අතිරික් දෙකෙන් පංගුව ආණ්ඩුව සන්තක වෙතවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර විස්තර සර්වේයර් ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැන ඔස්සානි රිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන. ගරුතර ආණ්ඩුකාර උතුමානන්වන්සේගේ ආඥාවලට,

ඩබ්ලිව්. ටී. වෙලර්,  
වැඩබලන මහසෙකුතාර්ස්වමිහ.

සියයම් 10,975. පිහිටීම—කොමිෂන්වරයාගේ පිහිටි ප්‍රමාණය.

නො.	අයිතිකාරයාගේ නම.	අ. රු. ප.	රු.	ශ.
10227	ආණ්ඩුව	0 1 7	11,750	0
10228	එම	0 0 18.75	4,887	50

No. 1,215, w. P. Colonial Secretary's Office, Colombo, August 12, 1901.

ON Friday, October 14, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Preliminary plan	Situation	Name of Land.	Name of Defaulter.	Extent. per Acre.	Upset Price Rs.
42	Pitipana	7,121.	Palle pattu of Hewagam korale.	Galpottekele	Madapatage Siman Appu	0 2 36	20
N 148	Mabula	4,839.	Udugaha pattu of Hewagam korale.	Illukpotedeniya	Iddamalgodage Hendappu	1 1 23	20
O 148	Do.			do.	Iddamalgodage Thegis and others	2 2 21	20
V 232	Kahahena	5,196.	Udugaha pattu of Hewagam korale.	Gorakagahawatta	Iddamalgodage Lewis Appu	1 2 7	20
B 190	Welikanna	5,041.	Udugaha pattu of Hewagam korale.	Kahatagahawatta	Rupasinachchige Rapiel Appu	0 1 33	20
T 627	Padukka	9,867.	Meda pattu of Hewagam korale.	Kekunagahawatta	Kotalawalagamage Heratsingho and others	1 0 32	20
U 627	Do.			do.	do.	1 1 27	20
9307	Mabula	10,724.	Udugaha pattu of Hewagam korale.	Illukpottewatta	Iddamalgodage Juanis Appu	1 3 34	20
G 623	Arukwatta	9,807.	Meda pattu of Hewagam korale.	Kahatagahawatta	Kalupahanage Justinahamy of Kurugala	1 3 21	20
904	Uggala	4,667.	Meda pattu of Hewagam korale.	Ihalawalawatta	U. Podinonohamy and others	0 2 37	20
J 623	Welikanna	9,808.	Udugaha pattu of Hewagam korale.	Galpotelandawatta	Jalatge Kavistinu	0 1 13	20
6638	Panagoda	9,837.	Palle pattu of Hewagam korale.	Kosgahalanda	Jayasinghe Arachchige Don Carolis Allis	5 0 0	30
6639	Do.			do.	do.	0 0 23	30
6640	Do.			do.	do.	1 1 39	30
W 622	Arukwatta	9,803.	Meda pattu of Hewagam korale.	Kahatagahawatta	Habarakadage Amaris	0 2 13	30
X 622	Do.			do.	do.	0 2 20	30
A 623	Do.			Udakumburalandawatta	Kuruppuge Welun Appu	1 0 5	30
B 623	Do.			Kahatagahawatta	Singappulige Mohottu and another	1 0 39	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Colonial Secretary.  
Acting

No. 1,215, W. P.

වර්ෂ 1901 ජූලි අගෝස්තු මස 12 වෙනි දින කොළඹ මහජන කාර්යාලයේ සේවයේ කාර්යාලයේදී.

රජයේ වැඩිපුටු වංශාසිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාණන් විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සහ වෘත්තීය ආණ්ඩුවේ නිලධාරීන් ප්‍රකාරයට වර්ෂ 1901 ජූලි මාසයේදී සහ 11 වෙනි දින වූ සිකුරාදා දවස 12ව කොළඹ කළුමැදියේදී වෛද්‍ය විද්‍යාඥයන්ගෙන් සඳහන්ව ඇත.

සියලුම 7,121. සියලුම හේවාගමකෝරළේ පල්ලේපත්තුව.

නො.	නම.	ඉඩම් නම.	නොගෙවී ඇති පත්තුව.	මහල. අ. රු. ප.	අක්කර ගණ මිල.
42	පිලිපත	ගල්පොත්තේකැලේ	මධ්‍යයෙන් සිමන් අප්පු	0 2 36	20
N 148 O 148	මංඩුල එම	සිතියම 4,839. පිහිටීම හේවාගමකෝරළේ උඩුගහපත්තුව. ඉඩක්පොත්තේ දෙවැනි එම	ඉදිදමල්ගොඩගේ ගෝතිස්ස සහ අද්දමල්ගොඩගේ ගෝතිස්ස සහ අවන්	1 1 23 2 2 21	20 20
V 232	කහගේන	හොරකහගවන්ත	ඉදිදමල්ගොඩගේ එපිස් අප්පු	1 2 7	20
R 190	වැලිකක්ක	කහවගහවන්ත	රුපසිංහආච්චිගේ රපිඤ්ඤ අප්පු	0 1 33	20
T 627	පාදුක්ක	සිතියම 9,867. පිහිටීම හේවාගමකෝරළේ මැදපත්තුව. කැකුකහගවන්ත	කොහලාවුරුගේ ගෝරක්සිංඤ්ඤ සහ අවන්	1 0 32	20
U 627	එම	එම	එම	1 1 27	20
9307	මංඩුල	සිතියම 10,724. පිහිටීම හේවාගමකෝරළේ උඩුගහපත්තුව. ඉඩක්පොත්තේ වන්ත	ඉදිදමල්ගොඩගේ පුටානිස් අප්පු	1 3 34	20
G 623	අරුක්වන්ත	සිතියම 9,807. පිහිටීම හේවාගමකෝරළේ මැදපත්තුව. කහවගහවන්ත	කළුපත්තුවේ ජයසිංහආච්චිගේ දෙව් කරෝලියස් (කුරුගල)	1 3 21	20
904	උත්තල	ඉහලවලවන්ත	සිතියම 4,667. උ. පොඬිනෝනොකාමි සහ අවන්	0 2 37	20
J 623	වැලිකක්ක	සිතියම 9,808. පිහිටීම හේවාගමකෝරළේ උඩුගහපත්තුව. ගල්පොත්තේදේවන්ත	පල්ලේගේ කපිස්සිහු	0 1 13	20
6638	පනානොඩ	සිතියම 9,837. පිහිටීම හේවාගමකෝරළේ පල්ලේපත්තුව. කොස්ගහලන්ද	ජයසිංහආච්චිගේ දෙව් කරෝලියස් අල්ලියස්	5 0 0	30
6639	එම	එම	එම	0 0 23	30
6640	එම	එම	එම	1 1 39	30
W622	අරුක්වන්ත	සිතියම 9,803. පිහිටීම හේවාගමකෝරළේ මැදපත්තුව. කහවගහවන්ත	කහවගහවන්ත අමරිස්	0 2 13	30
X 622	එම	එම	එම	0 2 20	30
A 623	එම	උඩකුඹුරුන්දේ වන්ත	කුරුපුණේ වෙච්චේ අප්පු	1 0 5	30
B 623	එම	කහවගහවන්ත	සිංහපල්ලියේ මොහොමීට් සහ අවන්	1 0 39	30

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර් ප්‍රකාරයෙන් කල්පනා කළහොත්, විකිණීමේ කොන්දේසි ගැන වස්තුවේ වංශාසිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාණන්ගෙන් දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරුමහවන්තයන්ගේ ආඥාවලට,  
බසිල්ලු. පී. වෙල්ලර්,  
වැඩබලන මහජන කාර්යාලයේ සේවකයා.

No. 1,216, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 12, 1901.

ON Friday, October 11, 1901, at 12 noon, the Hon. Government Agent for the Western Province will put up for settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,598. Situation—Meda pattu of Hewagam korale. Village—Pinnawala.

Lot.	Name of Land.	Name of Defaulter.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
C 745	Rukkattanagahawatta	V. Girigoris Appu	—	0 0 21	20
10	Kahatagahawatta	V. Punchi Singho Perera	—	1 0 15	20
18	Kanawaladeniyaowita	A. Agonis Perera	—	0 3 17	20
1441	Kahatagahawatta	M. Malhamy	—	1 2 9	20
V 382	Delgalalanda.	V. Andris Appu	(Certificate of quite possession fees due Rs. 7-50)	2 2 10	—

Lot.	Name of Land.	Name of Defaulter.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
Preliminary plan No. 4,839. Situation—Udugaha pattu of Hewagam korale. Village—Mabulla.					
P 148	Illukpottedeniya	M. Sardiel Naide	(Certificate of quite possession fees due Rs. 5)	1 0 1 0	—
Preliminary plan No. 4,667. Situation—Meda pattu of Hewagam korale. Village—Ugalla.					
904	Ihalawalawatta	U. Juwanis	(Certificate of quite possession fees due Rs. 2.50)	0 2 37	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,216, W. P.

විෂි 1901 ක්වු අගෝස්තු මස 12 වෙනි දන කොළඹ මහජනකාරියේ දිනකට පමණක් සේවය කෙරෙන රුබෙදිම

විකුණාහි රුබෙදිම වංකාසිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ කුඩුම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු මක්කෝමු මස 11 වෙනි දිනවූ සිකුරුදු දවල් 12ව කොළඹ කවුච්චේදී වෙන්දේසිකර විකුණනුට කොහොත් තීරණය කර දෙනුට තෙදෙනවා ඇත. සිතියම 10,598. පිහිටීම හේවංගම්කෝරලේ මැදපත්තුව.

නො.	මම.	ඉඩමේ නම.	තෙහෙව් අයගේ නම.	අ. රු. ප.	අක්කර ගණ මිල
C 745	පිත්තවල	රුක්කන්කනගම වත්ත	ව. ග්‍රීන්වුඩ් අප්පු	0 0 21	20
10	මාමිතර	සිතියම 7,615. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.	ව. ප්‍රංශීසිංකෝ ප්‍රේම	1 0 15	20
18	මම	කනවගම වත්ත	අ. අබේනිස් ප්‍රේම	0 3 17	20
1441	අරුක්කන්කන	සිතියම 4,716. පිහිටීම හේවංගම්කෝරලේ පල්ලේපත්තුව.	ම. මල්කාමි	1 2 9	20
V 382	කබරකඩ	සිතියම 3,511. අන්දම—පත්‍රයකට ගෙවිය යුතු මුදල රුපියල් 7.50. දෙප්පුකලක්ක	ව. අන්දිස් අප්පු	2 2 10	—
P 148	මාමුල	සිතියම 4,839. පිහිටීම හේවංගම්කෝරලේ උඩුගමපත්තුව.	ම. සර්දිමෙල් කසිදේ	1 0 10	—
904	උග්ගල්ල	සිතියම 4,667. පිහිටීම හේවංගම්කෝරලේ මැදපත්තුව.	උ. ප්‍රවානිස්	0 2 37	—

මෙම ඉඩම් ගැණ මැඩිදුර කාරණා සර්වේච්චරපනල්ලක්කට පමණක් සේවය කෙරෙන රුබෙදිම කොන්දේසි ගැණ මක්කෝරලේ දිනකට පමණක් සේවය කෙරෙන රුබෙදිම මහජනකාරියේ දිනකට පමණක් සේවය කෙරෙන රුබෙදිම

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්කනගම සේවයේ ආඥාවලෙස,  
ඩබ්ලිව්. ටී. චේලර්,  
මැඩ්වල මහජනකාරියේ මහාධිකාරී.

No. 1,217, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 12, 1901.

ON Friday, October 11, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
Preliminary plan 10,964. Situation—Meda pattu of Hewagam korale. Village—Labuama.					
10185	Tutiripitikelelanda	Crown. (encroachment by Podi Sinho)	Arecanut plants two years old	0 3 37	10
10186	Do.	do.	To be reserved for road	0 0 3	—
Preliminary plan 9,891. Situation—Udugaha pattu of Hewagam korale. Village—Kosgama.					
6714	Karatulalanda	Crown	Contains timber, and is close to the Kelani Valley Railway	3 2 27	100
6715	Halgasdeniyalanda	do.	do.	10 0 0	100
Preliminary plan 10,966. Situation—Meda pattu of Hewagam korale. Village—Udagama.					
10192	Getaudalanda	Crown (encroachment by Tegis Appu)	Ten cocoanut plants six months old	0 0 18	10
10193	Do.	do.	Fifteen cocoanut plants two years old	0 1 16	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,217, W. P.

වම් 1901 ක්‍රි. අගෝස්තු මස 12 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කටයුතු වෙත.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරව වම් 1901 ක්‍රි. ඔක්තෝබර් මස 11 වෙනි දින ක්‍රි. සිකුරාදා දවල් 12ට කොළඹ කවිවෙරිදේදී විකුණනු ලබන නොගොස් නිවැසිකර දෙවන ගෙදෙනවා ඇත.

සිතියම 10,964. පිහිටීම සේවාහම්කෝරලේ මැදපන්තුව. ගම—ලුබුගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත්කරු.	අයදුම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල.
10185	තුන්පිටිපිටි කැලේලත්ත	ආණ්ඩුව (පොසිසි-ඤ්ඤා විසින් මැහිපුර අල්ලාගත් ඉඩම)	2 අවිරුද්ධ වශයෙන් ප්‍රමාණ 0 3 37	0 3 37	10
10186	එම	එම	පාරකට ඉතුරුකර තිබෙන ඉඩම	0 0 3	—
6714	සිතියම 9,891. පිහිටීම සේවාහම්කෝරලේ කරතුලලත්ත	ආණ්ඩුව (පොසිසි-ඤ්ඤා විසින් මැහිපුර අල්ලාගත් ඉඩම)	ලීර්ස් ඇති ගම "කැලිමැලි" රේල් පාරට නිවැසි ඉඩම	3 2 27	100
6715	සල්දෙහිතලත්ත	එම	එම	10 0 0	100
10192	සිතියම 10,966. පිහිටීම සේවාහම්කෝරලේ මැදපන්තුව. ගම—ලුබුගම.	ආණ්ඩුව (දේශීය අප්‍රමිත විසින් මැහිපුර අල්ලාගත් ඉඩම)	6 මාසයක් වසරපොල් පැල 10ක්	0 0 18	10
10193	එම	එම	2 අවිරුද්ධ වශයෙන් පොල් පැල 15ක්	0 1 16	10

මෙම ඉඩම් ගැණ මැහිපුර කාරණා සර්වේච්ඡන්තවරුන්ගේ නියෝගයට අනුව, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ දැනගත්ව ප්‍රථමය.

හරුකර ආණ්ඩුකාර උතුරු-පහළ කොටසේදී ආඥාව ලෙස,  
ඩබ්ල්. ඩී. ටේලර්,  
මැහිපුර මහසෙනෙකාරීන්ගේ වම්.

No. 1,218, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 15, 1901.

ON Friday, October 11, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
R 21	Pattiyagama	Kirigollewila	U. Don Karthelis	0 0 34	10
Z 22	Giridara	Kaduruwelawatta	V. Caranis Appu	3 2 3	10
B 23	Do.	Kirigalpottelanda	V. Thelenis Appu	1 1 38	10
E 24	Do.	Tuduwamullewatta	H. Siman Fernando	0 3 33	10
C 23	Do.	Kirigalpotta	L. Issan Appu and others	12 3 1	10
1	Pelpita	Lentherigollewatta	K. Pelis Perera	0 2 25	10
2	Do.	do.	do.	0 0 24	10
9	Do.	Dodangaspitiyakanda	W. John Francis Perera	23 0 0	10
F 23	Giridara	Ambagahadeniya	S. Baronchi Appu of Galpotugoda	1 0 23	10
W 22	Do.	Kaduruwelawatta	V. Jasim Appu	4 3 8	10
146	Tarala	Vanlugahalanda alias Vila-koladeniyawanata	V. Abraham Perera	0 3 34	10
J 29	Senasungoda	Millagahawattadeniya	K. Don Davith	0 0 20	10
O 17	Galpotugoda	Bogahakanatta	Surige Thomis Appu	2 0 0	10
C 18	Do.	Galgediyarwodawatta	K. A. Hendrick Appu	1 0 37	10
B	Pelpita	ewatta	W. Abraham	5 2 15	20
V	Do.	awatta	M. Sinno Appu	7 3 0	20
Y	Do.	awatta	S. Girigoris Appu	4 1 28	20
Z	Do.	do.	do.	1 0 0	20
W	Do.	Delgawatta	S. Sugatan Perera and another	0 1 27	20
70	Anuragoda	Wanathawatta	H. Sardiell Vedarala	0 1 21	20
C 30	Tarala	Kawdubogahawatta	D. Davith Appu	1 2 6	20
Y 29	Do.	Kirwanagodella	D. Don Harmanis	0 1 20	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,218, W. P.

වස 1901 ක්වු දයෝස්තු මස 15 වෙනි දින කොලම්බු මහසෙනාරාජ්චන්ද්‍රත්නාන්දේශේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්නාන්දේ විසින් මෙහි පහත සඳහන් ඉඩම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1901 ක්වු මක්තෝමු මස 11 වෙනි දින වූ සිකුරුදා දවල් 12ට කොලම්බු කවිමේරියේදී විකුණාත් නොහොත් තීන්දුකරදෙනට යෙදෙනවා ඇත.

සිතියම 10. (ලංකා මැතිම.) තැගෙනහිර සියනාකෝරලේ ගඟබොව්ටත්තුම. අක්කර මහත. යක මිල.

කො.	ගම.	ඉඩම් නම.	නොගෙවී අයගේ නම.	අ. රු. ප.	රු.
R 21	පව්වියගම	කිරිගොල්ලේ විල	උ. දෙත් කරවෙලිස්	0	0 34 10
Z 22	කිරිදර	කදරුමෙල වත්ත	ව. කරනිස් අප්පු	3	2 3 10
B 23	එම	කිරිගල්පොත්තේ ලන්ද	ව. නොලොතිස් අප්පු	1	1 38 10
E 24	එම	තුඩුවිලුල්ලේ වත්ත	ග. සිමන් ප්‍රනාන්දු	0	3 33 10
C 23	එම	කිරිගල්පොත්ත	ල. ඉහන් අප්පු සහගවත්	12	3 1 10
1	පැල්පිට	ලොත්තැරිගොල්ලේ ලන්ද	ක. පැලිස් ප්‍රෙරු	0	2 25 10
2	එම	එම	එම	0	0 24 10
9	එම	දෙඩත්තස්පිටිය කන්ද	ව. ජෝන් ප්‍රැන්සිස් ප්‍රෙරු	23	0 0 10
F 23	කිරිදර	අඹගහදෙණිය	ස. බාලන් විඳුල්ල (ගල් පොතුගොඩ)	1	0 23 10
W 22	එම	කදරුමෙල වත්ත	ව. ජාතින් අප්පු	4	3 8 10
146	තරලේ	වව්ඵගලන්ද නොහොත් විල කොලොදෙණියවනාන	වීරගුණේ ඒබ්‍රහම් ප්‍රෙරු	0	3 34 10
J 29	සැනසුන්ගොඩ	මිල්ලගහවත්තේ දෙණිය	ක. දියන් දුට්ඨ	0	0 20 10
O 17	ගල්පොතුගොඩ	බෝගහකනත්ත	සුරියේ තෝමිස් අප්පු	2	0 0 10
O 18	එම	ගල්ගෙඩියන්ගොඩ වත්ත	කො. හෙන්ඩ්‍රික් අප්පු	1	0 37 10
B	පැල්පිට	ලොත්තැරිගොල්ලේ වත්ත	ව. ඒබ්‍රහම්	5	2 15 20
V	එම	තම්මනගහවත්ත	ම. සිංකෝ අප්පු	7	3 0 20
Y	එම	කහටගහවත්ත	සු. ශ්‍රීගෝරියස් අප්පු	4	1 28 20
Z	එම	එම	එම	1	0 0 20
W	එම	දෙල්ගහවත්ත	ස. සුගන්ධ ප්‍රෙරු සහ බෙනෙක්	0	1 27 20
70	අනුරගොඩ	වනාත වත්ත	හ. සර්දියෙල් වෙදරු	0	1 21 20
300	තරලේ	කව්ඩුබෝගහවත්ත	ම. දුට්ඨ අප්පු	1	2 6 20
Y 29	එම	කිරිවානා ගොඩැල්ල	ඩ. දෙත් හර්මානිස්	0	1 20 20

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරනා සර්වේශ්චන්ද්‍රත්නාන්දේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්නාන්දේගෙන්ද දැනගන්ට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාව ලෙස, බ්‍රිබ්ලිස්. ඩී. ටේලර්, වැඩිබලා මහසෙනාරාජ්චන්ද්‍රත්න.

[Continued on page 1919]

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,797, C. P. Colonial Secretary's Office, Colombo, August 12, 1901.

ON Thursday, October 10, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.
13320	Addipanakéle	Pakir Tambi Mohamadul Lebbe	Jungle said to be fifty acres old	7 3 8

Upset price, -Rs. 45 per acre.

Further information respecting this land may be obtained from the Secretary-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy. By His Excellency the Governor's command, W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 1,797, G. P.

වම් 1901 සවු අගෝස්තු මස 12 වෙනි දින කොළඹ

මහසෙනසුනාචාර්යවරයාණන්ගේ කන්තෝරුවේදී,

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්ත උපනායකවරයාණන්ගේ විසින් මෙහි සහන සඳහා වෙසා ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 සවු වක්කෝබර් මස 10 වෙනි ගුරුදින දවස 12ව මහනුවර කවිවෙර්ගේදී වෙන්දේසිකර වතුණන්ට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩුතුවර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

පිහිටම 4,959. ඉඩමේ නම—අභිසානාකැලේ.

කො.	මම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මතක.
13320	කිරිවවුල	පකිරිකම් මුහම්මදුලෙම්බේ	අවුරුදු පහකක් ගතවූතාස කිසික කැලේ	අ. රු. ප. 7 3 8

අක්කරයක් රූපියල් (45) ගෙවීයාමට හිට පවත්නා බිම් විකුණන්නට යෙදේ.

මේ ඉඩම කැණ වැඩිදුර කාරණා සර්මෙහෙරපනරාජ උපනායකවරයාණන්ගේ දහගත කැකිවත් ඇර, විකිනීමේ ආණ්ඩුවේ කැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්ත උපනායකවරයාණන්ගේ දහගත කැකිවේ.

ගරුගර ආණ්ඩුකාර උතුමානන්වරයාණන්ගේ ආඥාව ලෙස,  
 බිම්ලේ. පී. මේරුර,  
 වැඩබලන මහසෙනසුනාචාර්ය වරයා.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 362, N. P.

Colonial Secretary's Office,  
 Colombo, August 12, 1901.

ON Monday, October 7, 1901, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Maritime pattus and Vavuniya north divisions of the Mullaitivu District of the Northern Province.

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
					A.	R.	P.
2404	8766	Vadduvakallu	Sanmukam Murukesu	Jungle	42	0	22
2445	8865	Karayamullivaikal	Suppar Kanapati	do.	2	0	13
2444	8863	Kokkuttoduvai	M. Sanmukam	do.	4	1	0
"	8864	Do.	K. Katiramer	do.	0	2	25
2400	W 228	Paddikkudiyuruppu	M. Viravaku and another	Cocconut and tobacco	0	2	3
"	8757	Do.	do.	Scrub jungle	2	0	18
2413	8781	Uttukulam	Katiran Kantan	Jungle	1	2	25
"	A 229	Do.	do.	Paddy field	0	2	16
2448	8876	Puliyankulam	The Government Agent	Cleared land	0	1	14
2410	8775	Oddusuddan	Rev. C. T. Williams	Yarkadu	0	1	34
2415	8785	Kachchilamadu	Kantar Sinnattampi	Open jungle	0	2	9
"	8786	Do.	Nakar Appaoutty	do.	1	0	35
"	8787	Do.	Kantar Sinnattampi	do.	1	0	2
2432	8828	Do.	Swaminatar Velu	Jungle	2	1	34
2000	7607	Marailuppai	Velan Minasi	Paddy field	1	2	30
2417	8790	Kokkuttoduvai	M. Supramaniam	Open jungle	1	0	4
2416	8788	Chemmalai	Peraiman Kanappan	Open ground	1	3	19
"	8789	Do.	Kantan Arampan	Cleared ground	1	1	18
2408	8773	Do.	K. Elaiyatampi	Open jungle	0	2	12
2422	8801	Tanniyuttu	Kantar Chinnaiyah	Jungle	2	1	17
2412	8778	Valayanmadam	Rev. Father G. L. Jour d'Heuil	Open sandy jungle	1	0	33
2424	8804	Mamulai	Sinnattampi Santirasekarar	Jungle	1	0	29
"	8805	Do.	Arunar Velupillai	do.	1	1	27
2436	8838	Keppapilavu	K. Sinnappillai	do.	2	1	12
"	8839	Do.	A. Vallipuram and two others	do.	4	3	0
590	1995	Mulliyavalar	Kumaru Katiramar	Garden	0	3	14
2407	8771	Kumulamunai	Ramu Visuvar	Open jungle	0	2	18
"	8772	Do.	Murukan Valli	do.	1	1	0
2036	7664	Tekilpadantan	Marimuttu Sinnaddi	Open land	0	2	1
"	7665	Do.	Kasinatar Chinnattampi	do.	0	1	2
"	7666	Do.	Kasinatar Chinnappodiyan	do.	0	1	32
"	7667	Do.	Kasinatar Chinnattampi	do.	0	1	31
"	7668	Do.	Kantar Chinnattampi	do.	0	2	1
2178	H 172	Faddekkudiyiruppu	Kantar Veerasaku	Paddy	0	2	34
"	172	Do.	Konar Velu	do.	0	2	16
"	7984	Do.	do.	Jungle	4	2	25
"	7985	Do.	Nakamani Marimuttu	do.	2	2	24
"	7986	Do.	Konar Saravanai	do.	1	3	16
"	7987	Do.	Mailar Ramu	do.	7	0	36

C 2\*

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
2178	7988	Paddekkudiyiruppu	Kumaravolu Murukan	Jungle	1 2 35
"	7989	Do.	Kanapati Muttaiyah	do.	4 1 22
"	7990	Do.	Muttukunara Volu	do.	3 1 30
"	7991	Do.	Nakar Kantavanam	do.	6 0 36
"	7992	Do.	Velan Kanapattipillai	do.	8 3 29
2157	7934	Kachchilamadu	Katiravelu Nakamani	do.	2 0 13
"	7935	Do.	do.	do.	2 0 28
1780	6886	Oddusuddan	Vairamuttu Ramu	Open land	1 0 37
1779	6884	Kachchilamadu	Murukar Arumukam	Ohena	4 2 12
"	6885	Do.	do.	do.	4 2 31
1573	5873	Palampasi	Periyatampi Ohitamparapillai	Scrub jungle	1 1 31
2212	8079	Ohemmalai	Katirittampi Kanapati	Cleared ground	1 0 11
2213	8080	Kokkuttoduvai	Tomingo Velan	Paddy	8 2 6

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant the Government Agent, Mullaittivu.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 362, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,  
கொழும்பு, 1901 ம் ஆண்டு ஆவணிமீ 12 ன் உ.

1901 ம் ஆண்டு அற்புதமாதம் 7 ன் திகதி முல்லைத்தீவில் தன் ஆபீசில் வடமாகாணத்து முல்லைத்தீவு உதவி கவறணமேற்று ஏசுநறவா கனால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும். 52 காணித்துண்டுகள், வடமாகாணத்து முல்லைத்தீவு மிஸ்திரிகளை கரைகுறைபற்று வவுனியா வடக கு பகுதியிலிருக்கின்றது.

பிள்ளை இல.	இல.	குறிச்சி.	உரிததாளி—முடி. கேள்விக்காரனின் பெயர்.	விபரம்.	விசாலம். ஏ. மு. ப.
2404	8766	வடமொகலலு	சணமுகம முருகேசு	காடு	42 0 22
2445	8865	கரையாமுள்ளி	சுப்பா கணபதி	காடு	2 0 13
2444	8863	வாயக்கால்	மு. சணமுகம	காடு	4 1 0
"	8864	கொக்குத்தொடுவாய	க. கதிராமர்	காடு	0 2 25
2400	W 228	பட்டிக்கூடியிருப்பு	மு. வீரவரகுடிம மறுபேரும	தோட்டம்	0 2 3
"	8757	ஓடி	ஓடி	குருமன்காடு	2 0 18
2413	8781	ஊத்துக்குளம்	கதிரான கந்தன்	காடு	1 2 25
"	A 229	ஓடி	ஓடி	வயல	0 2 16
2448	8876	புளியன்குளம்	ஏசுநறுத்துரை	திருத்தப்பட்ட காணி	0 1 14
2410	8775	ஒட்டுசுட்டான	கனம் சீ. பீ. மல்லியம்ஸ்	யாக்காரி	0 1 34
2415	8785	கச்சீலம்மீ	கந்தா சினைத்தமபி	காடு	0 2 9
"	8786	ஓடி	நாகா அப்பாக்குடி	காடு	1 0 35
"	8787	ஓடி	கந்தா சினைத்தமபி	காடு	1 0 2
2432	8828	ஓடி	சுவாமிநாதா வேலு	காடு	2 1 34
2000	7607	மாருஇலுப்பை	வேலன் மினூசி	வயல	1 2 30
2417	8790	கொக்குத்தொடுவாய	சுப்பு நுமணியம்	காடு	1 0 4
2416	8788	செமலை	பெ. கோணப்பன்	வெளிநிலம்	1 3 19
"	8789	ஓடி	கந்தன் ஏரம்பன்	திருத்தப்பட்ட காணி	1 1 18
2408	8773	ஓடி	க. இளையதமபி	காடு	0 2 12
2422	8801	தனிபூற்று	க. சிணையா	காடு	2 1 17
2412	8778	வலையமடம்	வண ஜி. எஸ். ஜாடிவல	மணற்காடு	1 0 33
2424	8804	மாமலை	சுவாமி	காடு	1 0 29
"	8805	ஓடி	சினைத்தமபி, சந்திராசேகரா	காடு	1 1 27
2436	8838	கேப்பாபிலவு	அருடா வேலுப்பிள்ளை	காடு	2 1 12
"	8839	ஓடி	க. சினைப்பிள்ளை	காடு	4 3 0
"	8839	ஓடி	அ. வலவிபுமுடி மறுபேரும	காடு	0 3 14
590	1995	முள்ளியவளை	முமாரு கதிராமர்	தோட்டம்	0 2 18
2407	8771	குமுளமுனை	இராமு விசுவன்	வெளிகாடு	1 1 0
"	8772	ஓடி	முருகன் வலவி	ஓடி	0 2 1
2036	7664	செகிடப்படந்தான	மாரிமுத்து சினைட்டி	வெளிநிலம்	0 1 2
"	7665	ஓடி	காசிநாதா சினைத்தமபி	ஓடி	0 1 32
"	7666	ஓடி	காசிநாதா சினைப்பொடியன்	ஓடி	0 1 31
"	7667	ஓடி	காசிநாதா சினைத்தமபி	ஓடி	0 2 1
2178	H 172	பட்டிக்கூடியிருப்பு	கந்தா சினைத்தமபி	ஓடி	0 2 34
"	I 172	ஓடி	கந்தா வீரவரகுடி	நெற்காணி	0 2 16
"	7984	ஓடி	கோணா வேலு	ஓடி	4 2 25



பினான்		குறிச்சி.	கேள்விக்காரவின் பெயர்.	விவரம்.	விசாலம்.
இல.	இல.				ஏ. ரூ. ப.
2178	7985	பட்டிக்குடியிருப்பு	நாகமணி மாரிமுத்த	காடு	2 2 24
"	7986	ஓடி	கோணா சரவண	காடு	1 3 16
"	7987	ஓடி	மயிலா இராமண	காடு	7 0 36
"	7988	ஓடி	குடாவேலு முருகன	காடு	1 2 35
"	7989	ஓடி	கணபதி முத்தையா	காடு	4 1 22
"	7990	ஓடி	முத்துக்குமாரு வேலு	காடு	3 1 30
"	7991	ஓடி	நாகர கந்தவனம்	காடு	6 0 36
"	7992	ஓடி	வேலா கணபதிப்பள்ளி	காடு	8 3 29
2157	7984	கச்சிலமடு	கடாவேலு நாகமணி	காடு	2 0 13
"	7985	ஓடி	ஓடி	காடு	2 0 23
1750	6886	ஒட்டுசுட்டான	வயிரமுத்து இராமு	வெளிநிலம்	1 0 37
1779	6884	கச்சிலமடு	முருகா ஆறுமுகம்	சேனை	4 2 12
"	6885	ஓடி	ஓடி	ஓடி	4 2 31
1573	5873	பளம்பாசி	பெரியதம்பி சீதம்பரப் பள்ளி	குருமண்காடு	1 1 31
2212	8079	செம்மலை	கதிரித்தம்பி கணபதி	திருத்தின நிலம்	1 0 11
2213	8080	கொக்குத்தொடுவாய்	தொமிந்ரு வேலன்	நெற்காணி	8 2 6

பாணியபுவிக்குககரொனறுகரு ரூபா 10.

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விபரங்கள் சேர்வையா ஜெனரல் அவர்களிடத்திலும் விற்பனைக் கொடுத்திசைப்பற்றிமுல்லைத்தீவு உதவி ஏசன்று அவர்களிடத்திலும் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோததமா அவர்களினது கட்டணியிண்படி

டபிளியு. ற்றி. தேயிலா,  
இராசாங்க விதிதரினவேலைபாற்ப்பவர.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,132, S. P.

Colonial Secretary's Office,  
Colombo, August 14, 1901.

ON Wednesday, September 25, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-two allotments of land situated in the Weligam korale in the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.
				A. R. P.
N 192	Awariyahenawatta	Nakanda in Midigama	Garden	1 0 28
O 192	Do.	do.	Vegetables	0 1 39
P 192	Do.	do.	do.	0 2 28
R 192	Huketimulleowita	do.	Owita	0 2 11
947	Batagoiyadeniya	Preliminary plan 1,573. Midigama	Deniya	0 0 12
F 480	Mediyagahakoratuwa	Preliminary plan 1,101. Kotawila	Owita	0 2 13
T 397	Diyaheliyagahawatta	Preliminary plan 3,871. Kotawila	Cocoanut land	2 0 34
U 397	Do.	do.	Owita—cocoanuts and potatoes	0 3 12
4961	Yakdagodadeniya	Preliminary plan 2,646. Porambakananke	Deniya	0 0 10
4962	Peelaliyadda	do.	do.	0 0 9
K 258	Ambagahawatta	do.	Ohena	0 1 14
14053	Alutamunagawahenapuvawatta	Preliminary plan 4,905. Henagama	Citronella	2 3 2
7154	Mahakumbura	Preliminary plan 3,152. Poramba	Field	3 0 36
7155	Tunpalkumbura	do.	do.	1 3 18
10641	Attikkagahahena	Preliminary plan 1,352. Nape	Jungle	8 0 2
10645	Do.	do.	do.	2 0 27

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,346.				
A	598	Badalgediwelwatta	Garden	0 2 1
B	598	Badalgediwelwattewagura	Field	1 2 12
Q	598	Managewagura	do.	0 2 85
D	598	Mallawagura	do.	0 3 36
E	598	Talgahawagurugodella	Owita	0 1 24
G	598	Do.	do.	0 1 20
I	598	Talagaspiyediwelkumbura	Field	0 2 3
J	598	Polwattewagura	do.	1 0 13
K	598	Patiranagediwelwatta	Garden	0 3 6
L	598	Udupilagewatta	do.	0 1 30
M	598	Patiranagewatta	do.	0 0 34
N	598	Talagaspiyawatta	do.	0 2 38
O	598	Weligodawatta	do.	1 0 12
P	598	Pelaketiyawatta	do.	0 2 25
Q	598	Tantriwatta	do.	1 0 7
R	598	Ambagahawatta	do.	0 0 11
S	598	Managewagurugodella	do.	0 0 10
T	598	Elagawadiwelwatta	do.	0 2 36
	10617	Urumullawatta	Ohena	0 1 10
	10618	Do.	do.	0 1 8
	10619	Welikondebima	Garden	0 0 31
Preliminary plan 1,585.				
H	53	Ganegodawatta	Garden	0 1 0
I	53	Do.	do.	0 3 14
J	53	Do.	do.	0 0 12
K	53	Do.	do.	0 2 2
L	53	Pahaladeniya	do.	0 0 19
M	53	Ganegodawatta and Udadeniya	do.	0 1 28
	1108	Ganegodahena	do.	0 0 23
Preliminary plan 5,222.				
S	378	Wattagawadeniyeatmaga	Atmaga	0 1 33
	11307	Sohonpola or Balimadutenna	Patana	1 3 6
	11315	Panamoramukalana	Forest	97 0 31
O	579	Galmullewatta	Citronella	2 2 22
	11318	Balimadutenna	do.	0 0 24
	11322	Etambagahadeniya	Field	0 0 28
Preliminary plan 5,216.				
K	578	Medillagahawatta	Cocoanuts	3 3 36
L	578	Egodahawattedolapallekuttiya	Jungle	0 1 7
Preliminary plan 2,520.				
	4303	Beliketiyahena	Jungle	0 2 4
	4304	Kaluhelagoda	do.	9 2 0
	4304 1/2	Do.	do.	0 0 27
	4304 1/2	Do.	do.	0 0 12
	4304 1/2	Do.	do.	0 1 19
	4305	Do.	do.	12 1 30
Preliminary plan 5,421.				
E	593	Beliketimulla	Field	0 2 3
F	593	Do.	Owita	0 0 28
Preliminary plan 2,568.				
	4562	Ihalawatta	Cleared land	0 2 17
Preliminary plan 463.				
	3788	Miriswatta	Garden	1 1 14

Upset price,—Rs. 20 to Rs. 400 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,132, S. P.

වර්ෂ 1901 ක්‍රි. අගෝස්තු මස 14 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කාර්යාලයේ

දකුණු දිසාවේ මාතර දුප්පත්තනුවකට අයත් වූ වෙහෙර පිහිටි පහත සඳහන්වන ආස්තුව සන්තක ඉඩම් ආස්තුවේ කිසිදු කොටසක් වර්ෂ 1901 ක්‍රි. අගෝස්තු මස 25 වෙනි දිනට මුදා දීමට මාතර කම්මලේ ජනරාල්ගේ කාර්යාලයේ විකුණීමට යොදා ගැනීමට.

දකුණු දිසාවේ මාතර වැලිගමකොරලේ කොට්ඨාසයේ පිහිටි කිසිදු ඉඩම් 62ක්.

සිතියම 585.

කො.	ඉඩමේ නම.	මහ.	අයදුම.	ඉ. රු. ප.
N 192	අවරිසෝනෙවත්ත	වත්ත	වත්ත	1 0 28
O 192	එම	එම	එම	0 1 39
P 192	අවරිසෝනෙවත්ත	එම	එම	0 2 28
R 192	ඉරිකැවිල්ලේබිච්චි	එම	බිච්චි	0 2 11
947	බවගොඩියාආදිය	සිතියම 1,573.	දෙකිස	0 0 12



නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මහල. අ. රු. ප.
4562	ඉහලවත්ත	සිතියම 2,568. පරඹකනක්කො	සේන	0 2 17
3788	මිරිස්වත්ත	සිතියම 463. ජඹුරකොඩ	වත්ත	1 1 14

කන්සේරු මල අක්කරේට රුපියල් 20 සිට 400 දක්වා ඉඩමේ කැපී කැපීමටය.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ස්හතරුලත්කාන්සේනෙහිද, මිනිසීමේ කොන්දේසි ගැණ  
කාරණ මාහර උපේක්ෂකලත්කාන්සේනෙහිද දැනගත්ව පුර්වකය.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වකන්සේනේ ආඥාව ලෙස,  
ඩබ්ලිව්. පී. චේලර්,  
වැඩබලන මහලේකුකාරීස් මමක.

No. 1,133, s. p.

Colonial Secretary's Office,  
Colombo, August 14, 1901.

ON Tuesday, September 24, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Weligam korale of the Matara District of the Southern Province.

Preliminary plan 1,118.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
I 486	Ambagahawatta	Penetiya	Garden	0	1	14
K 486	Ambagahahenagoda	do.	do.	0	2	7
L 486	Do.	do.	do.	0	2	20
U 486	Hettigediwelkumbura	do.	do.	0	0	6
8765	Meddeniyaekagodella	do.	Low jungle	0	1	8
8767	Toranketiyeihaladeniya	do.	do.	0	0	6
8768	Do.	do.	do.	0	0	38
Preliminary plan 1,394.						
U 612	Paragahawatta	Borala	Cocoanut	2	3	38
W 612	Atukoralewatta	do.	do.	4	3	30
H 613	Beregodegewatta	do.	do.	2	3	22
I 613	Gamagewatta	do.	do.	2	3	22
J 613	Madappuligewatta or Gedarawatta	do.	do.	2	1	32
L 613	Kongahawatta	do.	do.	1	1	9
O 613	Mallagediwehwatta	do.	do.	3	2	30
Preliminary plan 1,103.						
O 480	Todawattagediwehwatta	Berelelia	Garden	2	0	24
Q 480	Udadehigahakumbura	do.	Field	2	3	11
R 480	Ilimperumagediwehwatta	do.	Garden	1	2	19
S 480	Do.	do.	do.	3	1	23
T 480	Godawattagediwehwatta	do.	Citronella	2	1	27
U 480	Do.	do.	Old garden	4	0	10
Preliminary plan 476.						
F 120	Dikdeniya	Midigama	Field	0	3	10
3885	Punchideniya	do.	Chena	0	3	26
W 119	Maragahawatteaddaradeniya	Mudugamuwa	Field	1	0	20
Y 119	Pitawila	do.	do.	1	3	22
D 120	Digapota	do.	do.	0	1	15
H 120	Gamagewatta	do.	Garden	3	1	12
3893	Digapotahena or Pedeyigodawatta	do.	do.	2	2	30
Preliminary plan 1,590.						
1162	Ganduwa	Weligama	Island	0	1	36
1163	Paraduwa	do.	do.	0	3	19
Preliminary plan 1,203.						
U 541	Mahaliyaddaowita	Penetiya	Owita	0	2	1
V 541	Dolagawaudnmullekoratuwa	do.	do.	0	1	33
D 542	Godawatta	do.	Garden	2	0	30
E 542	Do.	do.	do.	1	1	13
F 542	Do.	do.	do.	0	1	38
I 542	Welmideniyakoratuwa	do.	do.	0	0	29
9467	Annasigahahena and Moragahahena	Penetiya and Kekanadure	Jungle	61	3	26
9468	Baullahena	Penetiya	Citronella	0	0	20
9467a	Penetiyanakandehena	do.	do.	0	1	32
9467b	Do.	do.	do.	0	3	36
9467c	Do.	do.	do.	3	2	24
9467d	Do.	do.	do.	1	0	23
9467e	Do.	do.	do.	0	3	19
Preliminary plan 1,570.						
933	Talgahawatta	Palalla	Old garden	1	0	14
936	Arachhigegedarawatta	do.	do.	1	3	5
943	Patiranagewatta	do.	do.	2	2	4

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
N 612	Godawatta	Jamburagoda	Old garden	4 1 36
Q 612	Bodduwawatta	do.	do.	6 0 20
S 612	Welengodawatta	do.	do.	2 1 11

Upset price,—Rs. 20 to Rs. 400 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,133, S. P.

විෂි 1901 ක්වු අංකයකු මස 14 වෙනි දින කොළඹ  
මහසෙනෙවිතුමා විසින් පවත්වන ලද ආණ්ඩු මහලේ කටයුතු වේ.

මාතර දුරවත්ත ප්‍රදේශයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩු මහලේ සහකරු ඉඩම් ආණ්ඩු මහලේ කටයුතු වේ. මෙහි පහත සඳහන්වන ආණ්ඩු මහලේ මස 24 වෙනි දිනකු අගනැවැදිලි වූ මහල මාතර කවච්චියේදී වත්වන්නාවූ ඉඩම් මහලේ මහලේ වේ.

මාතර වැලිකොණමහලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන ඉඩම් මහලේ.

පිහිටම 1,118.

කො.	ඉඩමේ නම	මහල.	අන්දම.	මහල.	අ. ර. ප.
I 486	අඹගහවත්ත	පැනැවිසන	වත්ත		0 1 14
K 486	අඹගහගේකොහොඬ	එම	එම		0 2 7
L 486	එම	එම	එම		0 2 20
U 486	කෙට්ටියේ දිවෙල්ලකුඹුර	එම	එම		0 0 6
8765	මැද්දෙදෙනියවත්ත කොහොඬ	එම	මෙහෙයුම්		0 1 8
8767	කැරන්කුලියේ ඉහලදෙනිය	එම	එම		0 0 6
8768	එම	එම	එම		0 0 38
පිහිටම 1,394.					
U 612	පරකහවත්ත	බොරැල	පොල්වත්ත		2 3 38
W 612	අනුකොණ්ඩවත්ත	එම	එම		4 3 30
H 613	බෙරකොහොඬ වත්ත	එම	එම		2 3 22
I 613	ගමගෙවත්ත	එම	එම		2 3 22
J 613	විද්දේපුලියේ වත්ත කොහොඬ	එම	එම		2 1 32
L 613	ගෙදරවත්ත	එම	එම		1 1 9
O 613	කෝන්ගහවත්ත	එම	එම		3 2 30
පිහිටම 1,103.					
O 480	කොඬවත්තගේ දිවෙල්ලවත්ත	වැරැලිය	වත්ත		2 0 24
Q 480	උඩදෙනියකුඹුර	එම	කුඹුර		2 3 11
R 480	ඉලිමපොරුවගේ දිවෙල්ලවත්ත	එම	වත්ත		1 2 19
S 480	එම	එම	එම		3 1 23
T 480	කොඬවත්තගේ දිවෙල්ලවත්ත	එම	පැනැවිසන		2 1 27
U 480	එම	එම	වත්ත		4 0 10
පිහිටම 476.					
F 120	දික්දෙනිය	මේදිය	කුඹුර		0 3 10
3835	පුස්සිය	එම	ගෙහ		0 3 26
W 119	මාරකොහොඬ අද්දරදෙනිය	මුඩුගමුව	කුඹුර		1 0 20
Y 119	පිට්ටිය	එම	එම		1 3 32
D 120	දිකපොත	එම	එම		0 1 15
H 120	ගමගෙවත්ත	එම	වත්ත		3 1 12
3893	දිකපොතගෙහ	එම	එම		2 2 30
පිහිටම 1,590.					
1162	ගන්දුව	වැලිගම	එම		0 1 36
1163	පරදුව	එම	එම		0 3 19
පිහිටම 1,203.					
U 541	මහලියද්දේ මිටිය	පැනැවිසන	මිටිය		0 2 1
V 541	දෙලකොට්ටිය මුඩුගමුව කොණ්ඩුව	එම	එම		0 1 33
D 542	කොඬවත්ත	එම	වත්ත		2 0 30
E 542	එම	එම	එම		1 1 13
F 542	එම	එම	එම		0 1 38
I 542	වැලි මද්දෙනියකොණ්ඩුව	එම	මිටිය		0 0 29
9467	අත්තාසිගහගෙහ සහ මාර	පැනැවිසන සහ කැනකුඹුර	කැනුව		61 3 26
9468	මාරගෙහ	පැනැවිසන	පැනැවිසන		0 0 20
9467A	වැලි මද්දෙනිය	පැනැවිසන	එම		0 1 32
9467B	පැනැවිසනකන්දගෙහ	එම	එම		0 3 36
9467C	එම	එම	එම		0 2 24
9467D	එම	එම	එම		1 0 23
9467E	එම	එම	එම		0 3 19

කො.	ඉඩමේ නම.	කම.	අන්දම.	මකක. අ. ර. ප.
933	කල්ගහවත්ත	සියයම් 1,570.	වත්ත	1 0 14
936	ආරම්භිතේ ගෙදරේ වත්ත	එම	එම	1 3 5
943	පතිරකාගේවත්ත	එම	එම	2 2 4
N 612	කොඩිවත්ත	සියයම් 1,392.	එම	4 1 36
Q 612	බොද්දුවවත්ත	එම	වත්ත	6 0 20
S 612	වෙලෙවත්ත	එම	එම	2 1 11

කන්සේරු මිල අක්කර්ට රුපියල් 20 සිට 400 දක්වා ඉඩමේ කැපිකැපිකව.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමාර්ගිකවලින් තොරව සේයෙන්ද, එකිනිමේ කොන්දේසි ගැණ මාතර උපවිජයනලය නාමයෙන්ද දැනගනිමි පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලොස,

ඩබ්ලිව්. පී. ටේලර්,  
වැඩබලන මහසෙසුකාරීන් වහන්සේ.

No. 1,134, s. P.

Colonial Secretary's Office,  
Colombo, August 20, 1901.

ON Friday, October 4, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at the Bentota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Preliminary plan 5,335.

Village—Uragaha.

Land—Kabellagahaduwa.

Lot.	Description.	Extent. A. R. P.	Upset Price Per Acre. Rs.
11790	Garden	0 3 33	25
11791	Jungle	3 3 25	100
11792	Chena	0 0 35	100
11793	Jungle and patana	11 0 21	100

Preliminary plan 5,467.

Village—Himbutugoda.

Land—Delgahagoda.

12592	Chena	1 0 14	10
12593	Deniya	0 1 0	10

Village—Amugoda.

Land—Polkiramulla Pollauwa.

12594	Chena	0 3 10	10
12595	Garden	1 2 23	10
12596	Do.	2 2 37	10
12597	Chena	0 3 5	10
12598	Garden	1 0 10	10
12599	Deniya	0 0 18	10
12600	Do.	0 0 28	10
12601	Owita	0 1 4	10
12602	Garden	0 2 27	10
12603	Owita	0 1 2	10
12604	Chena	0 1 30	10

Village—Karatura.

Land—Maradi.

12605	Owita	0 2 17	10
-------	-------	--------	----

Village—Amugoda.

Land—Maradi Karatura.

12606	Low jungle	0 3 2	15
12607	Garden	0 3 29	10

Lot.	Description.	Extent. A. R. P.	Upset Price Per Acre. Rs.
------	--------------	---------------------	---------------------------------

Preliminary plan 5,387.

Village—Metiwilia.

Land—Duwemuttetttagoda Pollauwa.

12055	Chena	0 2 20	10
12056	Do.	0 0 35	10
12057	Owita	0 0 18	10
12058	Chena	0 3 7	10
12059	Garden	0 1 0	10
12060	Owita	0 1 20	10
12062	Do.	0 1 0	10

Land—Olagoda Pollauwa.

12063	Owita	0 1 2	10
-------	-------	-------	----

Name of Land—Diyagahatota.

12064	Chena	2 2 0	10
12065	Garden	1 0 25	10
12066	Do.	0 2 35	10
12067	Do.	0 3 38	10
12068	Do.	0 3 4	10

Land—Olagoda Pollauwa.

12069	Chena	1 1 14	10
12070	Do.	1 1 14	10

Preliminary plan 5,457.

Village—Inala Omatta.

Land—Gurugodella or Gulugahawatta-addara.

12525	Garden	0 1 22	10
-------	--------	--------	----

Land—Maddagadahena.

12526	Owita	0 2 2	10
12527	Chena	0 1 2	10
12528	Do.	0 1 39	10
12529	Garden	0 1 5	10

Any persons considering that they have any claims to these lands are hereby notified to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

T. TAYLOR,  
Acting Colonial Secretary.

වර්ෂ 1901 ජූලි 20 වෙනි  
 No. 1,134, S. P. දින කොමිෂියා මහලයාගේ සේවය  
 ක්ෂේත්‍ර කටයුතු වැඩිදිය.

දකුණු දිසාවේ වගාකරුවන්ගේ පිහිටි මෙහි  
 පළාත සඳහා වන ආණ්ඩුව සේවක ඉඩම් ආණ  
 ඩුවේ නියෝගවලට අනුව වර්ෂ 1901 ජූලි 20 වන දින  
 මුළු වශයෙන් 4 වෙනි දිනව සිකුරුදු දවස 12ව වගාකර  
 තානාපවෙදි වෙන්දේසිකර විකුණුවට යොදනවා  
 යැයි.

දකුණු දිසාවේ භාර පලාතේ වගාකරු වලට ලැබි  
 කොටසේ කොටසකට පිහිටා තිබෙන බිම් කැමැති  
 40ක්.

නො.	අන්දම.	අ. රු. ප.	අක්කර සක වටි මක.	ඊ.
11790	වත්ත	0 3 33	25	
11791	කැලේ	3 3 25	100	
11792	හේන	0 0 35	100	
11793	කැලේ	11 0 21	100	

සිතියම 5,335. හම—උරගම.

ඉඩමේ නම—කැබලිලගෙදුව.

12592	හේන	1 0 14	10
12593	දෙහිය	0 1 0	10

හම—දුමුතොඩ.

ඉඩමේ නම—පොල්කිරිමුල්ලපොල්ලොව.

12594	හේන	0 3 10	10
12595	වත්ත	1 2 23	10
12596	ඌම	2 2 37	10
12597	හේන	0 3 5	10
12598	වත්ත	1 0 10	10
12599	දෙහිය	0 0 18	10
12600	ඌම	0 0 28	10
12601	බිච්ච	0 1 4	10
12602	වත්ත	0 2 27	10
12603	බිච්ච	0 1 2	10
12604	හේන	0 1 30	10

සිතියම 5,467. හම—කරතුර.

ඉඩමේ නම—වරුදි.

12605	බිච්ච	0 2 17	10
12606	කරමකවුළුව		
	කැලේ	0 3 2	15
12607	වත්ත	0 3 29	10

අක්කර  
සක වටි  
මක.

හො අන්දම අ. රු. ප. ඊ.

සිතියම 5,387. හම—වැවිලිය.

ඉඩමේ නම—දුමුලිපිටියගොඩ පොල්ලොව.

12055	හේන	0 2 20	10
12056	ඌම	0 0 35	10
12057	බිච්ච	0 0 18	10
12058	හේන	0 3 7	10
12059	වත්ත	0 1 0	10
12060	බිච්ච	0 1 20	10
12062	ඌම	0 1 0	10

ඉඩමේ නම—බලගොඩ පොල්ලොව.

ඉඩමේ නම—දියගහකොඩ.

12063	බිච්ච	0 1 2	10
12064	හේන	2 2 0	10
12065	වත්ත	1 0 25	10
12066	ඌම	0 2 35	10
12067	ඌම	0 3 38	10
12068	ඌම	0 3 4	10

ඉඩමේ නම—බලගොඩ පොල්ලොව.

ඉඩමේ නම—වැවිලිය.

සිතියම 5,387.

12070 හේන 1 1 14 10

සිතියම 5,457. හම—ඉහලබිමක්.

ඉඩමේ නම—ගුරුගොඩැල්ල පොහොත්

ඉඩමේ නම—වැවිලිය.

12525 වත්ත 0 1 22 10

ඉඩමේ නම—වැවිලිය.

12526 බිච්ච 0 2 2 10

12527 හේන 0 1 2 10

12528 ඌම 0 1 39 10

12529 වත්ත 0 1 5 10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා කිරින  
 ගම් අයෙක් ඇත්නම් ඔහු එසේ මෙම විකිනීමේ දිනෙදී  
 ඊට අයිතිවාසිකම් කියා තිබෙන බවට පුද්ගලික දකුණු  
 පලාතේ මහජන සේවකයන්ගේ පෙනහැසි පිහිටව  
 කියැව.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරුණික තොරතුරු  
 ලබාගැනීමට අවශ්‍ය වුවහොත්, විකිනීමේ කොන්දේසි ගැන  
 කාරුණික දකුණු පලාතේ ආණ්ඩුවේ ඒකකයකට  
 සේවකයන් දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආඥාව ලෙස,  
 ඩබ්ල්. ඩී. ටේලර්,  
 වැඩබලන මහලයාගේ සේවක

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 841, E. P.

Colonial Secretary's Office,  
 Colombo, August 9, 1901.

ON Thursday, September 26, 1901, and the following days, at noon the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. c.	
2397	Tevilamunai	S. Kalyattai	Karadippuvalkadu	5	2 14	10 0
77966	Karunkodittivu	A. Kasinava	Cocoanut trees	0	0 6	12 50
77968	Do.	do.	Fit for paddy and cocoanuts	2	1 19	12 50
4594	Palukamam	T. Vinasittampi	Fit for paddy	5	2 36	10 0
4595	Do.	do.	do.	10	1 6	10 0
4597	Do.	do.	do.	4	1 26	10 0
4599	Do.	do.	do.	8	0 26	10 0
4600	Do.	do.	do.	17	3 14	10 0
4603	Do.	do.	Jungle	7	3 9	10 0
4604	Do.	do.	Cultivated	5	3 16	10 0
4605	Do.	do.	Cultivated and jungle	12	0 0	10 0

C 3\*

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
3965	Natanai	S. Kantappan	Preliminary plan 436. Vaddavalaipumi	28 0 27	10 0
7082	Tikkodai	P. H. Katiresapillai	Preliminary plan 2,145. Kalimadukkadu	23 0 0	10 0
515	Chittandikudiruppu	K. Velantan	Preliminary plan 1,036.—Eravur. Iluppaiyadinunmari	6 0 34	10 0
6638	Kokkaddichcholai	P. Kantappan	Preliminary plan 2,026.—Manmunai. Vempukkadu	0 2 0	10 0
6642	Do.	do.	do.	0 1 28	10 0
2945	Kokkaddichcholai	K. Nakan	Preliminary plan 1,263. Veddukkulakkaraikkadu	7 1 28	10 0
87137	Iluppaiyadichchenai	M. Karutulevvai	Preliminary plan 2,794 Fit for paddy	10 1 5	12 50
87138	Do.	do.	do.	6 2 20	12 50
87122	Iluppaiyadichchenai	I. Umarukatta	Preliminary plan 2,788. Ohinnakkulam	3 1 21	12 50
87123	Do.	L. Atamvava	Velanveddinachenai	4 2 37	12 50
87124	Do.	do.	do.	0 2 6	12 50
87129	Tevilamunai	M. Mukammattutampi	Preliminary plan 2,790. Valaichchenai	2 2 16	12 50
87130	Iluppaiyadichchenai	I. Utumalevvai	Otiyankudavayal	5 0 0	12 50
87131	Do.	I. Mukammattulevvai	do.	2 3 6	12 50
77987	Chantiveli	P. Xavier	Preliminary plan 2,759.—Koralai pattu. Encroachment	2 1 12	12 50
77988	Do.	do.	Fit for cocoanuts	17 0 31	20 0
77991	Do.	do.	Encroachment	1 3 7	15 0
77992	Do.	do.	Swamp	8 0 0	10 0
77993	Do.	do.	Fit for cocoanuts	3 2 35	15 0
1907	Arumukattankudi	M. Aliyar	Preliminary plan 1,154.—Eravur. Fit for cocoanuts	5 0 27	10 0
6740	Chorikkalmunai	V. V. Ismalevvai	Preliminary plan 613.—Chammanturai. Melattuvayal	10 2 2	10 0
3178	Eravur	K. Manakappodi	Preliminary plan 1,343.—Eravur. Paddiyaddittundukkadu	44 3 0	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 841, E. P.

கொலோனியல் சர்க்கர்த்தா ஆபீசில்,  
கொழும்பு, 1901 ம் ஆண்டு ஆகஸ்டின் 9 ந் உ.

1901 ம் ஆண்டு பரட்டாசிமாசம் 26 ந் திகதிடாகிய கியாழங்கீழ்மையிலு மதனையடுத்த தாடகள்ளும முற்பகல கிழக்க மாசாணத்து சவற்றை போந்தி ஏ ன்றவாசன தனது ஆபீசல இசையிற் சொலைபட்டடி ருக்கிற முடிசுருரிய கண்ணித்துணடுகளை, அரசாட்சியாராட உத்தரவுபணைபட்டருக்கும் பொருத்தப்பிரகார ம உத்தெற்கறி விற்பார.

இல.	குறிச்சி.	கெளக்காரானின் பெயர்.	விபரம்.	வீசாலர். அ. ரா. ப.	தரிப்பு விலை ஒ. ரொன் ரூ. ச.
2397	தெவிலா முனை	சி. காளியாசுரை	காடிப்பூவல காடு பட்டம் 2,155, அகாரைபற்ற.	5 2 14	10 0
77986	கருங்கொட்டித்தீவு	அ. காசனகாவா	தென்னந்தோட்டம் தென்னைகரும்புளை	0 0 6	12 50
77968	do.	do.	மைசூர் மேற்ற பூமி	2 1 19	12 50
4594	பனுகாமம்	தொ. வினுகித்தம்பி	பட்டம் 483, போர்த்திவுப்பற்ற. வேளாணை பூமி	5 2 36	10 0
45 5	do.	do.	do.	10 1 6	10 0
4597	do.	do.	do.	4 1 26	10 0
4599	do.	do.	do.	8 0 26	10 0
4600	do.	do.	do.	17 8 14	10 0
4603	do.	do.	do.	3 9	10 0
4604	do.	do.	காடு	5 3 16	10 0
4605	do.	do.	செய்கைபண்ணிய பூமி	12 0 0	10 0
3965	நாதனை	சி. சந்தப்பன்	பட்டம் 436. வட்டவளைப்பூமி	28 0 27	10 0
7082	கிங்கொடை	பொ. த. கதிரேசு பிள்ளை	பட்டம் 2,145. கனிமடுக்காடு	23 0 0	10 0
515	செற்றாண்டி குடியிருப்பு	ச. வேலாயுதன்	பட்டம் 1,036. இலுடைய முன்மார்	6 0 34	10 0



இல.	குறிச்சி.	கெள்விகாரானின் பெயர்.	வீரபம்.	தரிப்பு விலை ஏற்கொள்ள	
				விசாவம். ஏ. ஹ. ட.	றுசு. ரூ. ச.
6688	கொக்கடடிச்சேலை	படம 2,026, டனமுனைப்பற்று.	வெட்டிக்காய்	0 2 0	10 0
6642	டெடி	ட. கந்தப்பன்	டெடி	0 1 28	10 0
2945	கொக்கடடிச்சேலை	படம 1,263. க. நாகன்	வெட்டுகொளக்கரைக்கொடு	7 1 28	10 0
87187	இலுப்பையடிச்சேலை	படம 2,794. மு. கருதுவெவ்வை	வேளாண்மைக்காரியது	10 1 5	12 50
87188	டெடி	டெடி	டெடி	6 2 20	12 50
87122	இலுப்பையடிச்சேலை	படம 2,788. இ. உடறுகத்தா	சின்ன கஞளம்	3 1 21	12 50
87128	டெடி	இ. ஆதிமவாவா	வேலாண்வெட்டின் சேலை	4 2 37	12 50
87124	டெடி	டெடி	டெடி	0 2 6	12 50
87129	செவிலாமுனை	படம 2,790. மு. முகமதுத்தமாய்	வானைச்சேலை	2 2 16	12 50
87130	இலுப்பையடிச்சேலை	இ. உதுடாவெவ்வை	ஒதுயனருடாயல	5 0 0	12 50
87131	டெடி	இ. முகமதுவெவ்வை	டெடி	2 3 6	12 50
77987	சந்திவெளி	படம 2,759, கோறனைப்பற்று. பி. சேவியா	கூட்டியட்டித்தழி	2 1 12	12 50
77988	டெடி	டெடி	தென்கேற்றழி	17 0 31	20 0
77991	டெடி	டெடி	கூட்டியட்டித்தழி	1 3 7	15 0
77992	டெடி	டெடி	சத்கஞ்சிலம்	8 0 0	10 0
77998	டெடி	டெடி	தென்கேற்றழி	3 2 35	15 0
1907	ஆறுமுகத்தானசூடி	படம 1,154, ஏறூர். மு. அலியார	தென்கேற்றழி	5 0 27	10 0
6740	சொறிககலமுனை	படம 613, சமமாந்தறை. வ. வி. இஸமாவெ	டெலாத்தவயல	10 2 2	10 0
3178	ஏறூர்	படம 1,343, ஏறூர். க. மாணாக்கப்பாடி	பட்டியடித்தண்டிக்கொடு	44 3 0	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களுடம விற்பனைகளைக்கொள்வதற்காக அடங்கலம் மட்டக்களப்பு அரசாட்சி ஏசுணறுத்துரையவர்களிடம் வீனுவ திறிந்துகொள்ளலாம்.

தேசாட்சி மகோதகமா துவார்களினது கட்டளையின்படி,

டப்ளியு. ற்றி. தேயிலர்,

இராசாங்க விசிரின் வேலைப்பாப்பவர்.

No. 842, E. P.

Colonial Secretary's Office,  
Colombo, August 7, 1901.

ON Thursday, October 3, 1901; and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, re-advertised for non-payment of the instalments due thereon.

Preliminary Plan.	Lot.	Description—Paddy land.		Name of Defaulter.	Extent. A. R. P.
		Village.	Pattu.		
2154	7128 & 7129	Tambichehai	Bintenna	H. A. Kalubanda	10 3 32
2249	7546	Paruttittalawa	do.	E. J. P. Bastian Appu	5 2 20
2154	7103	Pullumalai	do.	A. M. Julis Appu	9 3 35
"	7106	Do.	do.	K. A. D. Lewis Singho	10 0 16
"	7107	Do.	do.	D. K. Kottalawa Appuhami	20 1 31
1348	3201	Do.	do.	A. M. Julis Appu	19 1 13
1137	1795 & 1796	Oddaimavadi	Koralai	I. Atamvava	15 1 16
1463	3698	Do.	do.	A. V. Aptulkatar	9 1 16
742	9015	Muravodai	do.	K. Veerakatti, &c.	18 0 30
845	10054	Valaichehenai	do.	A. Avakkar	5 3 34
"	10056	Do.	do.	do.	5 0 24
743	Q 306	Oddaimavadi	do.	A. Aliyarpodi, &c.	8 1 0
940	11645	Do.	do.	A. V. Aptulkatar	19 2 22
"	11654	Do.	do.	U. Miralevvai	20 1 25
801	9689	Muravodai	do.	I. P. H. Akamatulevvai	4 3 26
2443	76422	Koraikalmadu	do.	P. Veerapattiran	10 2 25
2306	75832	Kiran	do.	A. Palen	1 2 15
2422	76317	Do.	do.	M.A. Mukammatu Mustapa, &c.	39 2 20
2428	76364	Do.	do.	do.	3 1 25
2303	75818	Muravodai	do.	U. Miralevvai	2 2 2
"	75819	Do.	do.	S. P. Mukammatuttampi	3 2 29
"	75821	Do.	do.	U. P. Aptulkatar	1 0 39
2311	75885	Do.	do.	A. V. Mirasaivu	1 0 5
"	75886	Do.	do.	do.	3 1 35
"	75887	Do.	do.	A. Avakkar	0 3 0
"	75890	Do.	do.	do.	13 3 5
"	75892	Do.	do.	A. Akamatulevvai	1 2 0

Preliminary Plan.	Lot.	Village.	Pattu.	Name of Defaulter.	Extent.	
					A. R. P.	
2315	75912	Miravodai	Koralai	J. Utumalevvaippodi	18	1 3
"	75913	Do.	do.	U. Akamatulevvai	5	1 24
"	75914	Do.	do.	I. Utumalevvaippodi	18	1 3
"	75915	Do.	do.	do.	14	1 24
"	75916	Do.	do.	A. Atamulevvai	3	1 26
"	75917	Do.	do.	do.	1	3 19
"	75918	Do.	do.	do.	2	1 34
"	75919	Do.	do.	L. Akamatulevvai	4	0 28
"	75920	Do.	do.	U. Akamatulevvai	19	3 11
2432	76391	Do.	do.	M. Vavalevvai	3	0 39
"	76392	Do.	do.	K. Kumaravelu	5	0 17
"	76394	Do.	do.	K. Kantan	6	1 22
2435	76400	Do.	do.	K. Velan	4	3 9
2507	76758	Do.	do.	M. Utumalevvai	11	1 8
2302	75806	Do.	do.	A. M. Aliyar	8	3 0
"	75809	Do.	do.	U. Akamatulevvai	20	0 27
"	75811	Do.	do.	P. P. H. Akamatulevvai	16	3 9
"	75813 to 75815	Do.	do.	L. Aptulkatar	20	0 1
2374	76120	Oddaimavadi	do.	A. Akamatulevvai	13	2 18
2510	76765	Do.	do.	P. Kalentarpodi	1	3 34
"	76766, 67, 72, 73, & 74	Do.	do.	K. Mukamatuttampi	10	0 8
"	76769	Do.	do.	A. V. Aptulkatar	13	2 37
"	76771	Do.	do.	M. Utumalevvai Ilajiyar	2	3 13
23 5	75824	Kanantanai	do.	A. Chittiran	5	2 27
2009	6539	Vakainari	do.	A. Sekumukaiyatin	4	0 12
845	10051	Valaichchenai	do.	M. Levvaikkanni	6	2 22
1353	3256	Miravodai	do.	U. Tamotarampillai, &c.	4	3 15
922	11236	Do.	do.	A. Avakkar, &c.	24	2 20
2374	76118	Oddaimavadi	do.	K. M. Avuvakkar	21	0 0
2507	76759	Miravodai	do.	I. Atamvava	0	1 23
845	10052	Valaichchenai	do.	A. Avakkar	6	0 30
940	11660	Oddaimavadi	do.	U. V. V. Akamatulevvai	5	2 17
2348	76039	Do.	do.	A. Avakkar	18	1 12
"	76040	Do.	do.	U. Mammatuttampi	2	2 2
561	5926	Vantarumulai	Eravur	M. P. H. T. Akamatu- levvaippodi	5	1 30
1244	2782 & 2783	Rukam	do.	M. Tampaiya	1	2 11
2199	7339	Do.	do.	U. Akamatulevvai	3	0 33
"	7340	Do.	do.	do.	2	0 5
"	7341	Do.	do.	K. M. Kasinava	3	0 19
2368	76094	Muntankumaraveli	do.	M. Tamotaram	8	2 17
"	76095	Do.	do.	K. Tolippodi	1	2 3
"	76097	Do.	do.	M. U. P. H. Mukaiyatinvava	3	3 29
"	76098	Do.	do.	M. Tamotaram	1	2 15
2163	7162	Virakkaddaru	do.	K. Karuvaltampi, &c.	9	0 15
279	1658	Chittandikudi	do.	K. A. Perera	2	1 0
1442	3484	Iluppaiyadichchenai	do.	S. Eliyatampi	22	3 17
434	3927	Pankudaveli	do.	A. Miralevvai	8	2 25
496	4756	Tevilamunai	Manmunai	A. Mirasavu	18	1 28
1171	2083	Attiyadittoddam	do.	do.	2	1 28
2259	7566 & 7567	Kirankulam	do.	R. N. Kulattunkan	4	0 16
1256	2870	Ampilanturai	do.	S. K. Visuvanatan and one	11	1 31
2344	76021	Aiyittiyamalai	do.	K. G. Kantappa, Notary, &c.	155	3 0
2319	75943	Kalaiyadimadu	do.	K. V. V. Tantippillai	3	3 13
"	75944	Do.	do.	do.	2	3 3
2223	7448	Kalpokkani	do.	I. V. V. Umarulevvai	3	1 12
2327	75962	Kurin Chamunai	do.	K. Katiravelu	2	0 36
2406	76260	Manmunai	do.	U. Mukamatuttampi, &c.	4	0 34
2416	76293	Makilavaddavan	do.	S. Muttatampi	3	2 4
2416	76295	Makilavaddavan	Manmunai	V. Katirkamappodi	6	1 12
"	76300, 76301, &	Do.	do.	S. Kantappodi	18	3 33
"	76302	Do.	do.	A. Tamotaram	1	2 26
2385	76162	Do.	do.	S. P. H. Eliyatampi	3	2 9
2518	76793	Karaveddi	do.	P. Tillaiyampalam	8	0 28
2513	76783	Vatakkal madu	do.	K. T. Kantappodi	5	0 0
2416	76296	Makulavaddavan	do.	do.	0	3 28
"	76297	Do.	do.	do.	0	3 28
1693	5101	Inuru villu	do.	K. Kanavattippillai	21	2 27
1551	4151 to 4153	Mavadimunmari	do.	U. Mirasawuppodi	3	1 37
500	4877	Tevilamunai	do.	A. Sempappodi	4	2 39
499	4796	Ampilanturai	do.	P. P. H. Sempappodi	15	3 15
2285	75646	Inuru villu	do.	I. V. V. Umarulevvai	3	3 19
2234	7482	Veppantidal	do.	A. Paksirulevvai	5	1 18
2383	76154	Narippultoddam	do.	P. P. Arunasala Reddi	6	0 32
2344	76023	Aiyittiyamalai	do.	K. G. Kantappa, Notary, &c.	35	2 10
2416	76298	Makilavaddavan	do.	K. Nakamuttu	4	3 0
2518	76794	Karaveddi	do.	V. Kantayanam	6	1 34
2493	76679	Panaiyaruppan	do.	M. Utumalevvai	2	3 32
2396	76204	Mavadimunmari	do.	K. T. Virakkuddippodi	3	3 23

Preliminary Plan.	Lot.	Village.	Pattu.	Name of Defaulter.	Extent. A. R. P.
2404	76253	Erappoddamadu	Manmunai	T. P. H. Kumaravelappodi, &c.	5 3 5
1931	6309 & 6310	Paddippalai	do.	V. Katirkamappodi, &c.	15 2 30
496	4755	Tevilamunai	do.	M. Pakkirmeyatinvava, &c.	10 3 10
891	10879 & 10880	Vavunativu	do.	T. Chinittampi, &c.	24 3 21
2366	76091	Voppantidal	do.	P. M. Mirasaivu Marakkayer, &c.	7 2 7
890	10835	Karaveddi	do.	T. Amarasinkam	8 2 12
437	3977	Natanai	Porativu	K. Periyatampi Udaiyar	16 3 30
2171	7254	Kalimadu	do.	I. M. Aliyar Marakkayer, &c.	12 0 25
"	7255	Do.	do.	do.	7 1 38
1078	1208 & 1211	Mandur	do.	V. V. Vakuppillai	8 0 34
2495	76685	Vellankiri	do.	A. Eliyatampi, &c.	12 0 21
2448	76447	Mandur	do.	V. U. Chinnattampi Vanniya	4 0 4
459	4278	Palukamam	do.	K. T. Periyatampippodi Udaiyar	5 2 27
483	4588	Natanai	do.	K. V. V. Arumukam	8 3 25
839	10035	Do.	do.	I. V. V. Kanavatippillai	0 2 32
485	4636	Katchenai	do.	N. V. V. Kanapatippillai	1 1 18
667	P 223	Mandur	do.	V. Pasupati	5 3 20
406	3652	Do.	do.	K. Suppiramaniam	43 2 0
1008	331	Mallikaittivu	Nadukadu	I. Akamatulevvai	23 0 0
2140	7067	Do.	do.	U. Kalentarporodi	67 1 20
926	11475	Varippallanchenai	do.	I. P. H. Mirasaivu	13 1 8
"	11476	Do.	do.	M. Kasinvava, &c.	14 1 21
"	11477	Do.	do.	S. A. Akamatukkuddi, &c.	12 3 17
2137	7039	Savalakkadai	Chammanturai	I. Akamatupodi, &c.	16 2 21
"	7040	Do.	do.	S. Arumaichchampan, &c.	13 3 32
2208	7409	Chorikkalmunai	do.	V. Sinnattampi, &c.	46 0 20
"	7410	Do.	do.	S. M. Silaimalevvai	3 0 17
2241	7511 & 7512	Do.	do.	P. P. H. Manikkappodi, &c.	12 0 0
"	7513	Do.	do.	V. Chinnattampi	3 1 6
2274	75607	Do.	do.	N. Vairamuttu, &c.	4 1 16
1676	4969	Do.	do.	V. Chinnattampi	1 1 5
2214	7430	Navitanveli	do.	S. V. V. Kanakamuttu	0 3 28
339	E 92	Tampiluvil	Akkarai	V. Vinasittampi, &c.	9 0 0
795	9597	Do.	do.	S. Seiyatunkamappanar	13 3 2
1708	5228	Panankadu	do.	S. Vinasittampi, &c.	15 1 27
"	5230	Do.	do.	A. M. V. V. Saivulevvai	5 0 15
"	5232	Do.	do.	N. M. Atamvava	5 1 32
"	5239	Do.	do.	A. Ragel	2 3 22
"	5225 & 5226	Do.	do.	Rev. Ch. S. Kasinatar	13 3 38
1761	5531	Kolavil	do.	V. Vinappodi, &c.	2 0 7
"	5535 & 5542	Do.	do.	do.	3 3 14
"	5545	Do.	do.	S. Arumaipperumal, &c.	1 3 18
"	5552	Do.	do.	M. Kanapati	1 1 37
533	5121	Visarai	do.	V. Nakappan, &c.	21 0 27
1708	5231	Panankadu	do.	I. Avuvakkarlevvai	8 1 17
562	6012	Tampiluvil	do.	N. Tillaiyampalam	49 3 0
1708	5233	Panankadu	do.	U. C. Akamatulevvai, &c.	14 0 13
Crown plan 2	G	Tirukkivil	do.	V. D. O. Sapapatippillai	9 2 10
1464	3735	Karunkoddittivu	do.	I. P. H. Miralevvaipodi	4 0 19
"	3748	Do.	do.	M. Manikkan	1 1 27
1062	1021	Kolavil	do.	V. Marimuttu	0 2 8
1174	2126 & 2127	Do.	do.	M. Alvappodi, &c.	2 3 8
2568	76950	Panankadu	do.	M. L. U. Utumalevvai	21 0 12
1231	2732	Pottuvil	Panawa	K. P. P. H. Sawattampi, &c.	12 3 19
2288	75708 & 75709	Lahugala	do.	A. B. Jemmett-Browne	116 0 0
Description—Garden land.					
2677	77344	Pulaveli	Rintenna	Linga Bora	0 0 24
2716	77799	Katiravelli	Koralai	K. P. H. Arumukam	2 0 32
2656	77286	Vantarunulai	Bravur	S. H. Seiyatu Ismayil	17 1 28
2390	77425 to 77427	Talankuc.	Manmunai	A. Mukammatu Salai	0 2 39
2503	76716	Mandukzoddaimunai	Porativu	A. A. Kanapatiyan	0 3 1
857	10318 & 10319	Naippaddimunai	Karaivaku	S. Chinnattampi Vanniya	3 3 11
"	10340, 10341, & 10343	Do.	do.	S. Kanapatippillai Vanniya	3 3 31

NOTE.—The upset price is from Rs. 10 to Rs. 15 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 842, E. P.

கொலோனியல் சர்க்கிற்சுதாரா ஆபீசில்,  
கொழும்பு, 1901 ம ஆண்டு ஆகஸ்டின் 7 ந் உ.

1901 ம ஆண்டு ஐப்பசிமாதம் 3 ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதையதெத நாட்களிலும் தன ஆபீசில் கிழக்கு மாகாணத்தது கவற் னாமேந்த சசனறவாகள் இதனடியிற சொல்லப்படடிருகிற வாயிதாக கட்டாத முடிசுகரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்பட்டிருகரும் பொருததப்பிர காரம் ஏலத்திற்குறி விற்பாரா.

விந் தலைப்பற்று.

படத்த நொம்பர்.	இல.	குறிச்சி.	வாயிதாகட்டத்தவறினவன பெயர்.	லிபரம்.	லிசாலம. அ. து. ப.
2154 7128 & 7129		தமபச்சை	ஈ. அ. களுவண்டா	வேளாண்மைப் பூமி	10 3 32
2249	7546	பரித தித தளவாய்	இ. ஜே. ப. வஸகியான அபபு	ரெடி	5 2 20
2154	7103	புலலுமலை	அ. மொ. யூலிஸ் அபபு	ரெடி	9 3 35
"	7106	ரெடி	க. ஆ. டொ. லுவிஷ்சிங்கனா	ரெடி	10 0 16
"	7107	ரெடி	டொ. கொ. கொத்தளாவீள அப பகாமி	ரெடி	20 1 31
1348	3201	ரெடி	அ. மொ. யூலிஸ் அபபு கோறளைப்பற்று.	ரெடி	19 1 13
1187 1795 & 1796		ஒட்டைமாவடி	இ. ஆதமவரவா	ரெடி	15 1 16
1463	3698	ரெடி	அ. டி. அவுதலகாதா	ரெடி	9 1 16
742	9015	முருவோடை	க. வீரகத்தியும் மறுபேரும்	ரெடி	18 0 30
845	10054	வாளச்சேனை	அ. அவுக்கா	ரெடி	5 3 34
"	10056	ரெடி	ரெடி	ரெடி	5 0 24
743	Q 306	ஒட்டைமாவடி	ஆ. அலியாபோடியும் மறுபேரும்	ரெடி	8 1 0
940	11645	ரெடி	அ. டி. அவுதலகாதா	ரெடி	19 2 22
"	11654	ரெடி	உ. மீராலெவ்வை	ரெடி	20 1 25
801	9689	முருவோடை	இ. பொ. த. அகமது லெவ்வை	ரெடி	4 3 26
2443	76422	கோரைக்கல்லி	ப. வீரபத்திரான	ரெடி	10 2 25
2306	75832	கிரான	அ. பரலன்	ரெடி	1 2 15
2422	76317	ரெடி	மு. அ. முகமது முஸ்தபாவும் மறுபேரும்	ரெடி	39 2 20
2428	76364	ரெடி	ரெடி	ரெடி	8 1 25
2308	75818	முருவோடை	உ. மீராலெவ்வை	ரெடி	2 2 2
"	75919	ரெடி	சி. ப. முகமதுத்தமபி	ரெடி	3 2 29
"	75821	ரெடி	உ. ப. அவுதலகாதா	ரெடி	1 0 39
2311	75885	ரெடி	அ. வி. மீராசாய்பு	ரெடி	1 0 5
"	75886	ரெடி	ரெடி	ரெடி	3 1 35
"	75887	ரெடி	அ. அவுக்கா	ரெடி	0 3 0
"	75890	ரெடி	ரெடி	ரெடி	13 3 5
"	75892	ரெடி	அ. அகமது லெவ்வை	ரெடி	1 2 0
2315	75912	ரெடி	இ. உதுமாலெவ்வைப்போடி	ரெடி	18 1 3
"	75913	ரெடி	உ. அகமது லெவ்வை	ரெடி	5 1 24
"	75914	ரெடி	இ. உதுமாலெவ்வைப்போடி	ரெடி	18 1 3
"	75915	ரெடி	ரெடி	ரெடி	14 1 24
"	75916	ரெடி	ஆ. ஆதமலெவ்வை	ரெடி	3 1 26
"	75917	ரெடி	ரெடி	ரெடி	1 3 19
"	75918	ரெடி	ரெடி	ரெடி	2 1 34
"	75919	ரெடி	இ. அகமது லெவ்வை	ரெடி	4 0 28
"	75920	ரெடி	உ. அகமது லெவ்வை	ரெடி	19 3 11
2432	76391	ரெடி	மு. வாவாலெவ்வை	ரெடி	3 0 39
"	76392	ரெடி	க. குமாரவேலு	ரெடி	5 0 17
"	76394	ரெடி	க. கந்தன	ரெடி	6 1 22
2435	76400	முருவோடை	க. வேலன்	ரெடி	4 3 9
2507	76758	ரெடி	மு. உதுமாலெவ்வை	ரெடி	11 1 8
2302	75906	ரெடி	அ. மு. அலியா	ரெடி	8 3 0
"	75-09	ரெடி	உ. அகமது லெவ்வை	ரெடி	20 0 27
"	75811	ரெடி	ப. பொ. த. அகமது லெவ்வை	ரெடி	16 3 9
"	75813 & 75815	ரெடி	லு. அவுதலகாதா	ரெடி	20 0 1
2374	76120	ஒட்டைமாவடி	அ. அகமது லெவ்வை	ரெடி	13 2 18
2510	76765	ரெடி	ப. கலந்த போடி	ரெடி	1 3 34
"	{ 76766, 67, 72, 73 & 76774 }	ரெடி	சி. முகமது ததமபி	ரெடி	10 0 8
"	76769	ரெடி	அ. வி. அவுதலகாதா	ரெடி	13 2 37
"	76771	ரெடி	மு. உதுமாலெவ்வை ஆசியா	ரெடி	2 3 13
2305	75824	கானந்தனை	ஆ. சித்திரான	ரெடி	5 2 27
2009	6539	வானைத்தி	அ. சேகருமைப்பிள்ளை	ரெடி	4 0 12
845	10051	வாளச்சேனை	மு. லெவ்வைக்கண்ணி	ரெடி	6 2 22
1353	3256	முருவோடை	உ. தாமோதரத்திள்ளையும் மறு பேரும்	ரெடி	4 3 15
922	11236	ரெடி	அ. அவுக்காரும் மறுபேரும்	ரெடி	24 2 20
2374	76118	ஒட்டைமாவடி	க. மு. அவுக்கா	ரெடி	21 0 0
2507	76759	முருவோடை	இ. ஆதமவரவா	ரெடி	0 1 23

பட்சத் தொகை.	இல.	குறிச்சி.	வாயிதாகட்டத்தவறினவன் பெயர்.	வீபா.ம.	வீசாலம்.	அ. ஊ. ப.
845	10052	வானச்சேனை	ஆ. அவக்கா	வேளாணமைப்பூமி	6	0 30
940	11660	ஒட்டைமாவடி	உ. வ. வி. அகமது வெவவை	ஒடி	5	2 17
2348	76039	ஒடி	ஆ. அவக்கா	ஒடி	18	1 12
"	76040	ஒடி	உ. மம்மதுத்தம்பி	ஒடி	2	2 2
561	5926	வந்தாறுமுலை	ஏறுலூர் பற்று.			
1244	2782 & 2783	உறுகாமம்	மு. பொ. த. தோ. அகமதுவெவ	பபோடி	ஒடி	5 1 30
2199	7339	ஒடி	மு. தமையா	ஒடி	1	2 11
"	7340	ஒடி	உ. அகமதுவெவவை	ஒடி	3	0 33
"	7341	ஒடி	ஒடி	ஒடி	2	0 5
2368	76094	முந்தன்குமாவெளி	க. மு. காசிள்வாவா	ஒடி	3	0 19
"	76095	ஒடி	மு. தாமோதாய	ஒடி	8	2 17
"	76097	ஒடி	க. தோவிப்போடி	ஒடி	1	2 3
"	76098	ஒடி	மு. உ. பொ. த. முகையதின	வாவா	ஒடி	3 3 29
2163	7162	வீரக்கட்டாறு	மு. தாமோதாய	ஒடி	1	2 15
279	1658	சிறுநண்டிகுடி	க. கறுவலதம்பியும் மறுபேரும	ஒடி	9	0 15
1442	3484	இலுப்பையடிச்சேனை	க. அ. பெரேரா	ஒடி	2	1 0
484	3927	பங்குடாவெளி	சி. இளையதம்பி	ஒடி	22	3 17
496	4756	தெவிலாமுனை	அ. மீராவெவவை	ஒடி	8	2 25
1171	2083	ஆத்தியடித்தோட்டம்	மண்முனைப்பற்று.			
2259	7566 & 7567	கிரான்குளம்	அ. மீராசாய்பு	ஒடி	18	1 28
1256	2870	அம்பினாந்தறை	ஒடி	ஒடி	2	1 28
2344	76021	ஆத்தியமலை	ஒடி	ஒடி	4	0 16
2319	75943	காலையடிமடு	ஒடி	ஒடி	11	1 31
"	75944	ஒடி	கா. கந்தப்பர் நொத்தாரிஸ்	ஒடி	155	3 0
2223	7448	கற்பொகுகணி	க. வ. வ. தாந்திப்பிள்ளை	ஒடி	3	3 13
2327	75962	குருசாமுன	ஒடி	ஒடி	2	3 3
2406	76260	மணமுனை	இ. வ. வீ. உமறுவெவவை	ஒடி	3	1 12
2416	76293	மகிளவட்டவான	கா. கதிரவேலு	ஒடி	2	0 36
"	76295	ஒடி	உ. முகமதுத்தம்பியும் மறுபே	ரும	ஒடி	4 0 34
"	76300, 76301 & 76302	ஒடி	ச. முத்தம்பி	ஒடி	3	2 4
2385	76162	ஒடி	வை. கதிராமப்போடி	ஒடி	6	1 12
2518	76793	காவெட்டி	சி. கந்தப்பன	ஒடி	18	3 33
2513	76783	வாத்தகலமடு	அ. தாமோதரம்	ஒடி	1	2 26
2416	76296	மகிளவட்டவான	சி. பொ. த. இளையதம்பி	ஒடி	3	2 9
"	76297	ஒடி	ப. இலையம்பலம்	ஒடி	8	0 28
1693	5101	சாணுருவல்லு	க. தோ. கந்தப்போடி	ஒடி	5	0 0
1551	4151 & 4153	மாணமுனமாரி	ஒடி	ஒடி	0	3 28
500	4877	தெவிலாமுனை	கு. கணவதியிள்ளை	ஒடி	21	2 27
499	4796	அம்பினாந்தறை	உ. மீசாசாய்புப்போடி	ஒடி	3	1 37
2285	75646	சாணுருவல்லு	அ. செம்பாப்போடி	ஒடி	4	2 39
2234	7482	வேட்டித்திடல	ப. பொ. த. செம்பாப்போடி	ஒடி	15	3 15
2333	76154	நரிப்பற்றைத்தோட்டம்	இ. வ. வீ. உமறுவெவவை	ஒடி	3	3 19
2344	76023	ஆத்தியமலை	அ. பக்கோவெவவை	ஒடி	5	1 18
2416	76298	மகிளவட்டவான	அருணாசல பெட்டி	ஒடி	6	0 32
2518	76794	காவெட்டி	கா. கந்தப்பர் நொத்தாரிஸ்	ஒடி	35	2 10
2493	76679	புளையறுப்பான	ச. நாகமுத்து	ஒடி	4	3 0
2396	76204	மாணமுனமாரி	வீ. கந்தவனம்	ஒடி	6	1 34
2404	76253	ஏராய்போட்டமடு	மு. உதமாவெவவை	ஒடி	2	3 32
1931	6809 & 6810	யட்டிப்பிள்ளை	க. தோ. வீகாசுட்டிப்போடி	ஒடி	3	3 23
496	4755	தெவிலாமுனை	தொ. போ. த. சூமாரவேலாய	போடி	ஒடி	5 3 5
891	10879 & 10880	வவுண்தீவு	வ. கதிராமப்போடி	ஒடி	15	2 30
2366	76091	வேப்பந்திடல	மீ. பக்கோ மெய்யதினவாவா	ஒடி	10	3 10
890	10835	காவெட்டி	தோ. சின்னத்தம்பியும் மறுபேரும	ஒடி	24	3 21
437	3677	நா. கி.	பொ. த. மீராசாய்பு மரைக்காயர்	ஒடி	7	2 7
2171	7234	களி. டி.	தோ. அமரசிங்கம்	ஒடி	8	2 12
"	7235	களி. டி.	போரதீவுப்பற்று.			
1078	1208 & 1211	களி. டி.	சூ. பெரியதம்பி உடையார	ஒடி	16	3 30
2495	76685	வல்லகாரி	இ. மு. அலியாரமனாக்காயரும	மறுபேரும	ஒடி	12 0 25
2448	76447	களி. டி.	ஒடி	ஒடி	7	1 38
459	4278	யுளுகாமம்	வ. வீ. வாசுப்பிள்ளை	ஒடி	8	0 34
			அ. இளையதம்பியும் மறுபேரும	ஒடி	12	0 21
			வீ. உ. சின்னத்தம்பி வணனிமை	ஒடி	4	0 4
			சூ. பெரியதம்பிப்போடி உடையார	ஒடி	5	2 27

படத்து நொம்பர்.	இல.	சூறிச்சி.	வாய்காசுட்டத்தவறினவன் பெயர், லிபார்.	விசாலம். சு. மு. ப.
483	4588	நாத்தினை	சா. அ. வி. ஆறுமுகம்	3 25
839	10035	சுடி	இ. ம. ஸ்ரீ. கணவதிப்பள்ளி	0 2 32
485	4636	சுற்றேசனை	நோ. வ. வி. சண்பதிப்பள்ளி	1 1 18
667	P 223	மண்டோ	வி. பாசுபதி	5 3 20
406	3652	சுடி	ச. சுப்பிரமணியம்	43 2 0
நாடுகாடுபயற்று.				
1008	331	மலவினாகத்தீவு	இ. அகமதுலெவவை	23 0 0
2140	7067	சுடி	உ. சலந்தாபேரம்	67 1 20
926	11475	வரிப்பத்தனசேனை	இ. பொ. த. மீராசாயு	13 1 8
"	11476	சுடி	மு. காசிளவாவாவு மறுபேரும்	14 1 21
"	11477	சுடி	சு. அ. அகமதுகருடையு மறுபேரும்	12 3 17
சமமாந்தரைப்பற்று.				
2137	7039	சுவளர்கடை	இ. அகமதுப்போடியும் மறுபேரும்	16 2 21
"	7040	சுடி	அருமைச்சாமபான்	13 3 32
2208	7409	சொழிசுகலமுனை	வி. சினைத்தமபியும் மறுபேரும்	46 0 20
"	7410	சுடி	சி. ம. சிலேமாலெவ்வை	3 0 17
2241	7511 & 7512	சுடி	ப. பொ. ச. மாணிக்கப்போடியும் மறுபேரும்	12 0 0
"	7513	சுடி	வி. சினைத்தமபி	3 1 6
2274	75607	சுடி	நோ. வயிரமுத்தம் மறுபேரும்	4 1 16
1676	4969	சுடி	வி. சினைத்தமபி	1 1 5
2214	7430	நாவிதனவெளி	ச. வ. வி. கண்கமுத்த	0 3 28
அக்கரைப்பற்று.				
339	E 92	தம்பிலுவீல	சு. வினாசித்தமபியும் மறுபேரும்	9 0 0
795	9597	சுடி	செய்துக்கமாப்பாணர்	13 3 2
1708	5228	டனல்காடு	சி. வினாசித்தமபியும் மறுபேரும்	15 1 27
"	5230	சுடி	அ. மு. வ. வி. சாய்வுலெவ்வை	5 0 15
"	5232	சுடி	நா. மு. ஆத்தமவாலா	5 1 32
"	5239	சுடி	ஜி. இராகல்	2 3 22
"	5225 & 5226	சுடி	சா. சி. கச்சினுதப்பாத்திரியார்	13 3 38
1761	5531	கோளாவீல	வை. விடாப்போடியும் மறுபேரும்	2 0 7
"	5535 & 5542	சுடி	சுடி	3 3 14
"	5545	சுடி	சு. அருமைப்பெருமாள்	1 3 18
"	5552	சுடி	மு. கணபதி	1 1 37
533	5121	விசாரை	வி. நாசுப்பனும் மறுபேரும்	21 0 27
1708	5231	பனங்காடு	இ. அவக்காலெவ்வை	8 1 17
562	6012	தம்பிலுவீல	நா. திலையமபலம்	49 3 0
1708	5233	பனங்காடு	உ. சி. அகமதுலெவ்வையும் மறுபேரும்	14 0 13
முடி இல.				
2	G	கிருக்கோவீல	வை. டி. ஆ. சபாபதிப்பள்ளி	9 2 10
1464	3735	கருங்கொட்டித்தீவு	இ. பொ. ச. மீராலெவ்வைப்போடி	4 0 19
"	3748	சுடி	மு. மாணிக்கன்	1 1 27
1062	1021	கோளாவீல	வை. மாரிமுத்து	0 2 8
1174	2126 & 2127	சுடி	மு. ஆளவாப்போடியும் மறுபேரும்	2 3 8
2568	76950	பனங்காடு	மு. வெ. உ. உதுமாலெவ்வை	21 0 12
பாணகைப்பற்று.				
1231	2732	பொத்தூவீல	க. ப. பொ. த. சாய்வுத்தமபியும் மறுபேரும்	12 3 19
2288	{ 75708 & 75709 }	லவுகலை	ஜே. பிறவண்துரை	116 0 0
விந்தனைப்பற்று.				
2677	77344	மூலாவெளி	விங்காபோரூ	0 0 24
கோறளைப்பற்று.				
2716	77799	கதிராவெளி	ச. பொ. த. ஆறுமுகம்	2 0 32
ஏறுலுப்பற்று.				
2656	77286	வந்தாறுமூல	சி. ஆ. செய்யதுஇஸ்மாயில்	17 1 28
மண்முனைப்பற்று.				
2690	{ 77425 to 77427 }	தாளங்குடா	அ. முகமதுசாலை	0 2 39
போர்தீவுப்பற்று.				
2503	76716	மண்டுகொட்டைமுனை	உ. அ. கணபதியான	0 3 1



படத்த நொம்பர்.	இல.	குறிச்சி.	வாயிதாகட்டத்தவறினவன பெயர்.	விபரம்.	வீசாலம். அ. மூ. ப.
கரைவாசுப்பற்று.					
857	{ 10318 & 10319 }	நாயாப்பட்டம் முனை	ச. சின்னத்தம்பிவனனிமை	தொட்டப்பூமி	3 3 11
"	{ 10340, 10341 & 10343 }	செ. கணையதிடயின் லை வனனிமை	செ. கணையதிடயின் லை வனனிமை	செ.	3 3 31

குறிப்பு—சரிப்புள்ள ஏக்கரொன்றை 10 ரூபாய் தொடுத்த 15 ரூபாய் வரைகூட.

இக்காணிகளைப்பற்றிய மேலதன்மான விளம்பரங்களையும் மற்றபண்களை கொடுத்திருக்கின்ற பயறறியும் மட்டக் கணப்பு அரசாட்சி ஏசுன்றுத்தரையவர்களிடம் வினாக்கள் அறிந்துவொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

டபிள்யு. ற்றீ. கேய்லர்,  
இராசாங்க விக்கிசின வேலைபார்ப்பவர்.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

THE sale and settlement of the land lots in preliminary plans Nos. 884, 934, 1,043, 1,963, 1,418, 1,062, 501, 755, 662, 784, 634, 1,622, 1,088, and 1,409 fixed to be taken up at Makandura on September 18, 1901, and the sale and settlement of the land lots in preliminary plan No. 1,598 fixed to be taken up at Kuliyaipitiya on September 23, 1901, will not be held by the Government Agent, North-Western Province, on the above dates, but on September 10 and 13, 1901, respectively, at the respective places.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,507, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 12, 1901.

ON Tuesday, September 24, 1901, and following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
7322	Kandatoduawa	—	Scrub jungle	6	0 39	10
Preliminary plan 1,396.						
T 470	Mayilewewa	The villagers	Chena	42	2 9	10
T 470 $\frac{1}{2}$	Do.	do.	do.	18	3 35	10
U 470	Do.	do.	Field	20	2 9	10
V 470	Do.	Ganita Yakolissa	Plantain trees	0	1 33	20
W 470	Do.	Tudena	do.	0	2 10	20
X 470	Do.	Mitiya	do.	0	2 11	20
Y 470	Do.	Tuyuranga	do.	0	3 8	20
Z 470	Do.	The villagers	Garden	0	2 23	50
A 471	Punawitiya	M. Ranhami and others	Field	26	1 0	30
B 471	Do.	Pinham Liyananali	Cocoanut plants	1	3 2	50
C 471	Do.	Ausadahami	Garden	1	1 34	50
D 471	Do.	Pinhami	do.	0	2 21	50
E 471	Do.	Wannihami Arachchi	do.	0	2 38	50
F 471	Do.	Mudiaralage Ranhami	do.	1	0 33	50
G 471	Do.	Kirihami Vederala	do.	1	0 10	50
H 471	Do.	The villagers	do.	0	1 39	50
I 471	Do.	Wannihami Arachchi	Field	3	1 3	30
J 471	Do.	Kirihami Vederala	Garden	2	0 0	50
K 471	Do.	do.	Field	0	2 24	30
L 471 $\frac{1}{2}$	Do.	Crown	Chena	10	2 32	10
L 471 $\frac{1}{2}$	Do.	do.	do.	10	1 0	10
L 471 $\frac{1}{2}$	Do.	do.	Cocoanut garden	0	1 33	50
S 470 $\frac{1}{2}$	Do.	do.	Garden	3	0 0	50
S 470 $\frac{1}{2}$	Do.	do.	do.	0	2 25	50
T 470 $\frac{1}{2}$	Mayidewa	do.	Chena	15	0 12	10
T 470 $\frac{1}{2}$	Do.	do.	do.	10	2 0	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,507, N.W. P.

වර්ෂ 1901 ජනවාරියේ දී මස 12 වෙනි දින කොළඹ  
මහජනසභාවලින් තෝරාගත් ආණ්ඩුකරුන්ගේ සේවයේ

වෘත්තීයව පුහුණුවීමට ලක්වීමට සූදානම්ව ඇති විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සේවක ඉඩම්  
ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ජනවාරියේ මස 24 වෙනි දිනදී අභ්‍යන්තරව වෘත්තීය  
කම දැක්වීමට පුහුණුවීමට කම්මේරියේදී වෙන්දෙසිකර එකතුකර ගනු ලැබීමට හෝ මෙහිදී නියෝජනයට ගෙනයා ඇත.

වෘත්තීයව පුහුණුවීමට ප්‍රකාරයට ප්‍රකාරයට කොමසාරිස් පිහිටා නියෝග බිම්කැබලි 27.

සියලුම 1,396.

කො.	භව.	අයිතිකරු නිසා.	අන්දම.	මස.	අක්කර මෙහිලි.
7322	කන්ඩොවලා	—	කපුකුලේ	6 0 39	10
සියලුම 1,124.					
T 470	එම	මහලු	හේන	42 2 9	10
T 470 1/2	එම	එම	එම	18 3 35	10
U 470	එම	එම	කුඹුර	20 2 9	10
V 470	එම	ගන්නාකොට්ටියා	කෙසෙල්පස්	0 1 33	20
W 470	එම	සුදෙකා	එම	0 2 10	20
X 470	එම	මිටියා	එම	0 2 11	20
Y 470	එම	සු. සු. රත්නා	එම	0 3 8	20
Z 470	එම	මහලු	වත්ත	0 2 23	50
A 471	පුකුම්පිටිය	ඇම්. රත්නාමි සහ තවත්	කුඹුර	26 1 0	30
B 471	එම	පිත්තාමි ලියකරු	පොල්වත්ත	1 3 2	50
C 471	එම	අච්ඡාදකම්	වත්ත	1 1 34	50
D 471	එම	පිත්තාමි	එම	0 2 21	50
E 471	එම	වත්තාමි ආරම්භ	එම	0 2 38	50
F 471	එම	මුදියාකරුගේ රත්නාමි	එම	1 0 33	50
G 471	එම	කීර්තාමි වෙදරු	එම	1 0 10	50
H 471	එම	මහලු	එම	0 1 39	50
I 471	එම	වත්තාමි ආරම්භ	කුඹුර	3 1 3	30
J 471	එම	කීර්තාමි වෙදරු	වත්ත	2 0 0	50
K 471	එම	එම	කුඹුර	0 2 24	30
L 471 1/2	එම	ආණ්ඩුව	හේන	10 2 32	10
L 471 1/2	එම	එම	එම	10 1 0	10
L 471 1/2	එම	එම	පොල්වත්ත	0 1 33	50
S 470 1/2	එම	එම	වත්ත	3 0 0	50
S 470 1/2	එම	එම	එම	0 2 25	50
T 470 1/2	මෙහිලි	එම	හේන	15 0 12	10
T 470 1/2	එම	එම	එම	10 2 0	10

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා වෘත්තීයව පුහුණුවීමට සූදානම්ව ඇති විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සේවක ඉඩම්  
කාරණය මගින් වෘත්තීයව පුහුණුවීමට ප්‍රකාරයට කොමසාරිස් පිහිටා නියෝග බිම්කැබලි 27.

ගරුකර ආණ්ඩුකාර උතුරුමහලුයේදී ආණ්ඩුව ලෙස,  
ඩබ්ල්. ඩී. වෙල්ට්,  
වැඩබලන මහජනසභාවලින් මම.

No. 1,507, N.W. P.

කොළොන්නිලි ප්‍රදේශයේ පිහිටි ප්‍රදේශයක්,  
කොළොන්නිලි, 1901 ම ආණ්ඩුකාරගේ 12 න්.

1901 ම ආණ්ඩුකාරගේ ප්‍රදේශයක් 24 න් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක්  
පුත්තලම නගරයේ පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක්  
පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක්

27 කාරණය මගින් වෘත්තීයව පුහුණුවීමට සූදානම්ව ඇති විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සේවක ඉඩම්  
කාරණය මගින් වෘත්තීයව පුහුණුවීමට ප්‍රකාරයට කොමසාරිස් පිහිටා නියෝග බිම්කැබලි 27.

පිහිටි ප්‍රදේශයක් 1,396.

ම.ක.	ප්‍රදේශය.	පිහිටි ප්‍රදේශයක් පිහිටි ප්‍රදේශයක්	විවරය.	විකුණුම.	අක්කර මෙහිලි.
7322	කොළොන්නිලි	—	පුත්තලම	6 0 39	10
පිහිටි ප්‍රදේශයක් 1,124.					
T 470	මෙහිලි	කීර්තාමි	කොළොන්නිලි	42 2 9	10
T 470 1/2	එම	එම	එම	18 3 35	10
U 470	එම	එම	කුඹුර	20 2 9	10
V 470	එම	කාරණය මගින්	කොළොන්නිලි	0 1 33	20
W 470	එම	කාරණය මගින්	එම	0 2 10	20
X 470	එම	කාරණය මගින්	එම	0 2 11	20
Y 470	එම	කාරණය මගින්	එම	0 3 8	20
Z 470	එම	කාරණය මගින්	කොළොන්නිලි	0 2 23	50



இல.	குறிக்கி.	உரிததாளியின பெயர்.	விபரம்.	விராமை அ. ரூ. ப.	தரிப்புலலை அகரொன றுகு ரூ.
A 471	புனவ்றிய	எம். ரங்குமியும் மற்றவர்களுட	வயல	26 1 0	30
B 471	ரெடி	பிங்குமி வியனரால	தென்னங்கண்டுகள்	1 3 2	50
C 471	ரெடி	அவுசதஆமி	தோட்டம்	1 1 34	50
D 471	ரெடி	பிங்குமி	ரெடி	0 2 21	50
E 471	ரெடி	வணனிஆமிஆராடகி	ரெடி	0 2 38	50
F 471	ரெடி	முதியராளகோங்குமி	ரெடி	1 0 33	50
G 471	ரெடி	கிரிஆமிவெதராள	ரெடி	1 0 10	50
H 471	ரெடி	கிரி. ததார	ரெடி	0 1 39	50
I 471	ரெடி	வணனிஆமி ஆராடகி	வயல	3 1 3	30
J 471	ரெடி	கிரிஆமி வெதராள	தோட்டம்	2 0 0	50
K 471	ரெடி	ரெடி	வயல	0 2 24	30
L 471	ரெடி	ஆசாடகி	சேனை	10 2 32	10
L 471	ரெடி	ரெடி	சேனை	10 1 0	10
L 471	ரெடி	ரெடி	தென்னந்தோட்டம்	0 1 33	50
S 470	ரெடி	ரெடி	தோட்டம்	3 0 0	50
S 470	ரெடி	ரெடி	ரெடி	0 2 25	50
T 470	மைலவெவ	ரெடி	சேனை	15 0 12	10
T 470	ரெடி	ரெடி	சேனை	10 2 0	10

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களை சேர்வையா ஜெனறலிடமும் விற்பனையின் கொந்திசுகளைப்பற்றி புத்தளம் உதவி ஏசுன்றுத்துரை அவர்களிடமும் வினாவு அறிந்துகொள்ளலாம்.  
தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,  
டபிள்யூ. றீ. தேயிலர்,  
இராசாங்க விதிதரின வேலைபாப்பவா.

No. 1,508, N.W. P. Colonial Secretary's Office, Colombo, August 12, 1901.

ON Wednesday, October 16, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				A. R. P.	Rs.
Preliminary plan 2 213. Village—Omaragolla.					
E 1127	Mukalanyayehena	Crown	Forest	0 2 26	20
Village--Palliyadde					
L 1127	Bogahamulayaye	Crown	Forest	5 0 33	20
D 1128	Wellangollehena	do.	Chena	3 0 28	10
E 1128	Do.	do.	do.	4 3 10	10
N 1128	Kotuwelandehena	do.	do.	2 3 32	10
O 1128	Do.	do.	Forest	3 0 14	10
Q 1128	Alawatuyayehena	do.	Chena	1 0 32	10
10771	Makulmadewatta	do.	Old garden	2 0 7	30
10774	Kuratiyemukalana	do.	Forest	11 0 5	25
Preliminary plan 2,379. Village—Henagedara.					
Y 1166	Hokkijalandehena alias Ketalagahamulabena	Hajjilebbe and others	Chena	0 3 24	10
Z 1166	Hokkijalandehena	do.	do.	1 2 34	10
10974	Do.	Crown	do.	3 1 14	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,508, N.W. P. ௧௯11 ஆம் ஆண்டு அக்டோபர் 16 இல் 11 மணிக்கு கீழ்க்கண்ட நிலங்களை விற்கும் முறைப்படி.

பின்வரும் நிலங்களை விற்கும் முறைப்படி 1901 ஆம் ஆண்டு அக்டோபர் 16 இல் 11 மணிக்கு வடக்கு மாகாண அரசாங்க அலுவலகத்தில் விற்கப்படும். மேலதிகமான விவரங்களை அறிய விரும்பினால் அலுவலகத்திலிருந்து வினாக்கள் கேட்கலாம்.

கோ.	பெயர்.	உரிமையாளர் பெயர்.	நிலம்.	விலை.	
				ரூ.	ப.
E 1127	முகலானியேனா	கிரேய்	புறநிலம்	0	2 26
L 1127	பொகாஹமுலாயே	கிரேய்	புறநிலம்	5	0 33

නො.	ගම.	ඉඩමේ නම.	පොතෙහි අංකයේ නම.	මහත. අ. රු. ප.	අ. රු. ප.
D 1128	පාලියද්ද	වේලන්ගොල්ලෝස්සක	සේන	3 0 28	10
E 1128	එම	එම	එම	4 3 10	10
N 1128	එම	කවුච්චේදේසේන	එම	2 3 32	10
O 1128	එම	එම	මුකලාන	3 0 14	10
Q 1128	එම	අලවතුකාගේසේන	සේන	1 0 32	10
10771	එම	මකල්මඩේවස්සක	වස්සක	2 0 7	30
10774	එම	කුරුමිදේමුකලාන	මුකලාන	11 0 5	25
සියලුම 2,379. අයිතිකම් කිසිත්තා—තර්ජිලේඛමේ ගහ නවත් අං.					
Y 1166	සේනේගෙදර	කොත්තිප්පිලන්දේසේන ගො.		0 3 24	10
Z 1166	එම	කොත් නැවකැලගහමුලසේන	සේන	1 2 34	10
අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.					
10974	එම	කොත්තිප්පිලන්දේසේන	එම	3 1 14	10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්පනගල්ලන් නාන්සේගෙහේද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වශම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන් නාන්සේගෙහේද දැනගන්නට පුළුවන.

හරුවර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ලිව්. ටී. වේලර්,  
වැඩබලන මහසෙකුකාරිස් වමිහ.

No. 1,509, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 12, 1901.

ON Tuesday, September 24, 1901, at 1 o'clock p.m., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on terms authorized by Government.

An allotment of land situated in the Demala hatpattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 547.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre Rs.
3854	Mahauswewa	Crown	Field and chena	9 3 28	10

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,509, N.W. P.

වර්ෂ 1901 න්වැ අගෝස්තු මස 12 වෙනි දින කොළඹ මහසෙකුකාරිස් උන් නාන්සේගෙහේ කන්තෝරුවේදීය.

මහල දිසාවේ පුත්තලමේ උපඵ්පත්තලන් නාන්සේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන් නක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 න්වැ සැප්තැම්බර් මස 24 වෙනි දිනවූ අගන රුවාද 1ට පුත්තලමේ කවුච්චේදේසේන වස්සකර විකුණන්නට කෝ බේරුම්කරන්නට යෙදෙනවාය.

වසම දිසාවේ පුත්තලමේ පලාගේ දෙමලකන්පත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 1ක්.

නො.	ගම.	අයිතිකම් කිසිත්තා.	අන්දම.	මහත. අ. රු. ප.
3854	මහලස්වැව	ආණ්ඩුව	කුමුරු සහ මුහුණ	9 3 28
අක්කරසක මිල රුපියල් 10.				

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේශර්පනගල්ලන් නාන්සේගෙහේද, විකිනීමේ කොන් දේසිගැන කාරණා වශම දිසාවේ පුත්තලමේ උපඵ්පත්තලන් නාන්සේගෙහේද දැනගන්නට පුළුවන.

හරුවර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ලිව්. ටී. වේලර්,  
වැඩබලන මහසෙකුකාරිස් වමිහ.

No 1,509, N.W. P.

கொலோனி.பல சக்கிந்தரா ஆபீசில்,  
கொழும்பு, 1901 ம் ஆண்டு ஆகஸ்டின் 12 ந் உ.

1901 ம் ஆண்டு பிரட்டாசிடமாத 24 ந் தி.தி செவ்வாய்க்கிழமை 1 மணிக்கு புத்தளம் தன ஆபீசில் வட மேன மாகாணத்து உதவி கவர்ணமேந்து ஏசுநவார்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முயக்கூரிய காணிக்கையாக, அரசாட்சியாரால் உத்தரவுபட்டபட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கு விற்ற கப்படும்.

1 காணிக்கையாக, வடமேன மாகாணத்து புத்தளம் டிஸ்ட்ரிக்டின தெமல அட்பற்று பகுதியிலிருக்கின்றது.

இல.	குறிச்சி.	பிரான இலக்கம் 547.	விசாலம்.
3854	மாஹஉலவெவ	உரித்தாளியின் பெயர்.	அ. றா. ப.
		அரசாட்சி	வயலும் சேனையும்

நிதானித்த விலை ஏக்கர் ரொண்டுகு ரூபாய் 10.

இக்காணிக்கையற்றிய மேல்கிதமான விளம்பரங்களை அளவைதலைவரிடத்திலும் உற்பணகின் கொள்கையின்பற்றி புத்தளம் அரசாட்சியின் உதவி ஏசுநரிடத்திலும் கேட்டறிந்து கொள்ளலாம்.

தொகுப்பிட்டு மகோத்தமா அவர்களினத கட்டணியின்படி,  
டபிள்யூ. ற். தேயிலா,  
இராசாங்க விவத்தின வேலைபாரப்பவா.

No. 1,510, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 12, 1901.

ON Friday, September 27, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
11897	Yakalla	Boraluwamukalana	The Crown	Forest	35 0 8

Upset price,—Rs. 30 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,510, N.W. P.

வெளி 1901 ன் தி.தி ஏக்டொபர் 27 ம் 12 மணிக்கு கொழும்பு.  
கொலோனி.பல சக்கிந்தரா ஆபீசில்.

வடமேன மாகாணத்து உதவி கவர்ணமேந்து ஏசுநவார்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முயக்கூரிய காணிக்கையாக, அரசாட்சியாரால் உத்தரவுபட்டபட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கு விற்ற கப்படும்.

1 காணிக்கையாக, வடமேன மாகாணத்து புத்தளம் டிஸ்ட்ரிக்டின தெமல அட்பற்று பகுதியிலிருக்கின்றது.

இல.	குறிச்சி.	பிரான இலக்கம் 548.	விசாலம்.
11397	யகல்ல	உரித்தாளியின் பெயர்.	அ. றா. ப.
		அரசாட்சி	வயலும் சேனையும்

நிதானித்த விலை ஏக்கர் ரூபாய் 30.

இக்காணிக்கையற்றிய மேல்கிதமான விளம்பரங்களை அளவைதலைவரிடத்திலும் உற்பணகின் கொள்கையின்பற்றி புத்தளம் அரசாட்சியின் உதவி ஏசுநரிடத்திலும் கேட்டறிந்து கொள்ளலாம்.

தொகுப்பிட்டு மகோத்தமா அவர்களினத கட்டணியின்படி,  
டபிள்யூ. ற். தேயிலா,  
இராசாங்க விவத்தின வேலைபாரப்பவா.

No. 1,511, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 12, 1901.

ON Monday, October 21, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Marawila Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
9216	Tarwila		Sandy water and low jungle	8 2 10	40
9217	Do.		do.	7 2 6	40
9218	Do.		do.	7 1 9	40
9219	Do.		do.	6 0 32	40
9220	Do.		do.	5 2 23	40
9221	Do.		do.	5 1 20	40

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
9222	Talwila	Crown	Sandy water and low jungle	5	0	38	40
9223	Do.	do.	do.	4	3	33	40
9224	Do.	do.	do.	4	3	23	40
9225	Do.	do.	do.	5	0	8	40
9226	Do.	do.	Sandy water, low jungle, and coconut plantation	12	3	28	50
Preliminary plan 2,170.							
B 1086	Dunkannawa	Migel Appuhami	Forest	0	2	37	30
C 1086	Do.	do.	Land fit for paddy	1	3	37	15
D 1086	Do.	Crown and Jeronis Peris	Cocoanut garden	1	1	14	75
E 1086	Do.	Migel Appuhami	Land fit for paddy	4	1	18	15
Preliminary plan 2,150.							
Q 1083	Dunkannawa	Muttugalpedige Petta	Cocoanut garden	3	3	30	20
T 1083	Do.	Rukatpedige Nanhenda	do.	3	1	24	20
U 1083	Do.	M. P. Petta and others	Chena	5	3	26	20
V 1083	Do.	do.	do.	2	0	36	20
W 1083	Do.	Ranhotpedige Sadige Hapuwa	Field	0	1	39	15
X 1083	Do.	Muttugalpedige Battiye	Cocoanut garden	0	2	25	— <sup>o</sup>
Y 1083	Do.	do.	do.	0	0	28	50
Preliminary plan 2,147.							
10569	Hinagare	Crown	Chena	0	2	24	30
10570	Do.	do.	do.	0	1	30	30
10571	Do.	do.	do.	0	2	7	30
10572	Do.	do.	do.	0	0	37	30
10573	Do.	do.	do.	0	2	20	30
10574	Do.	do.	do.	0	1	29	30
10575	Do.	do.	do.	1	0	5	30
10576	Do.	do.	do.	0	3	31	30
10577	Do.	do.	do.	7	1	34	30
Preliminary plan 1,380.							
X 634	Kokkawila	N. S. de Mel	Garden	1	2	1	50
Y 634	Do.	do.	do.	3	3	30	50
Z 634	Do.	do.	do.	9	0	30	50
Preliminary plan 1,540.							
C 650	Paluwelgala	M. Koranelis Appu and others	Garden	1	1	28	— <sup>o</sup>
D 650	Do.	A. Mudalige Kirihami	do.	1	3	4	15
F 650	Do.	Thenis Appu and another	do.	0	1	0	— <sup>o</sup>
G 650	Do.	J. Juse Fernando	do.	0	2	10	— <sup>o</sup>

\* Certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,511, N.W. P.

විෂි 1901 ක්වු අලෝප්තු මස 12 වෙනි දින කොළඹ මහසෙක්කාරිප්ලන්තාන්තේසේ කන්තෝරුවේදී.

විෂි දිසාවේ හලාවත ලප්පින්නලප්පාන්තේසේ විසින් වෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිශේඛවල ප්ලාන්ට් විෂි 1901 ක්වු ඔක්තෝබර් මස 21 වෙනි දිනට සඳහන් එකට හලාවත කවිවේරේදී වෙන් දේසිකර විකුණුවට යොදනවා ඇත.

විෂි දිසාවේ හලාවත පලාතේ පිටිගල්කෝරලේ දකුණු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 30ක්. සිතියම 549.

කො.	ගම.	අයිතිකම් කිසිතො.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක. මිල. රු.
9216	කල්විල	රජසන්තක	වැලිමුඩු බිම, ලද්දකැලේ	8 2 10	40
9217	එම	එම	එම	7 2 6	40
9218	එම	එම	එම	7 1 9	40
9219	එම	එම	එම	6 0 32	40
9220	එම	එම	එම	5 2 23	40
9221	එම	එම	එම	5 1 20	40
9222	එම	එම	එම	5 0 38	40
9223	එම	එම	එම	4 3 33	40
9224	එම	එම	එම	4 2 23	40
9225	කල්විල	රජසන්තක	වැලිමුඩු බිම, ලද්දකැලේ	5 0 8	40
9226	එම	එම	එම	12 3 28	50
සිතියම 2,170.					
B 1086	දුන්නන්තාව	මිගෙල් අප්පුහාමි	මුකලාන	0 2 37	30
C 1086	එම	එම	මඩ විගොසිකැනට සැමසේ	1 3 37	15
D 1086	එම	රජසන්තක සහ ජොරෝනිස් පිරිස්	පොල්වත්ත	1 1 14	75
E 1086	එම	මිගෙල් අප්පුහාමි	විගොසිකැනට සැමසේ ඉඩම	4 1 18	15
සිතියම 2,150.					
S 1083	එම	මුතුගල්පේසිගේ පොන්නා	පොල්වත්ත	3 3 30	20
T 1083	එම	රන්කොන්පේසිගේ නන්කොදා	එම	3 1 24	20

කො.	ගම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහලු. අ. රු. ප.	අක්කර යක මිල. රු.
U 1083	දුන්නප්පා	ම. පෙන්නා සහ තවත්	ගේන	5 3 26	20
V 1083	එම	එම	එම	2 0 36	20
W 1083	එම	රත්නාන්තරේගේ සද්දසාප්පා	කුඹුර	0 1 39	15
X 1083	එම	මුතුගල් පේරාගේ බට්ටියා	පොල්වත්ත	0 2 25	—
Y 1083	එම	එම	එම	0 0 28	50
සිතියම 2,147.					
10569	සේනගර	රජසන්නක	ගේන	0 2 24	30
10570	එම	එම	එම	0 1 30	30
10571	එම	එම	එම	0 2 7	30
10572	එම	එම	එම	0 0 37	30
10573	එම	එම	එම	0 2 20	30
10574	එම	එම	එම	0 1 29	30
10575	එම	එම	එම	1 0 5	30
10576	එම	එම	එම	0 3 31	30
10577	එම	එම	එම	7 1 34	30
X 634	කොකනාච්චි	ඇන්. ඇස්. ද මැල්	වත්ත	1 2 1	50
Y 634	එම	එම	එම	3 3 30	50
Z 634	එම	එම	එම	9 0 30	50
සිතියම 1,540.					
C 650	පළවැල්ලාල	ඇම්. කරලියේ අප්පු සහ තවත්	වත්ත	1 1 28	—*
D 650	එම	ඒ. මුදලියේ කීර්තාමි	එම	1 3 4	15
F 650	එම	තේනියේ අප්පු සහ තවත්	එම	0 1 0	—*
Q 650	එම	පේ. ජයේ ප්‍රනාන්දු	එම	0 2 10	—*

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සරණිකර්තවත් ලේඛනාත්මකව, විකිණීමේ කොන්දේසි ගැණ හඳුනාගත  
ලාභීන්ගේ නමින් සේවයේ යෙදී ලබාගත හැක.

ගරුභර අණවුකාර උතුමානන්දන්ගේ අඤ්චලය,  
ඩබ්ලිවු. ටී. මේරිස්,  
වැඩබලන මහසෙකුකාරීන් විසින්.

No. 1,512, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 14, 1901.

ON Wednesday, October 16, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,394. Village—Doluwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
11088	Kongahamulahenyaya <i>alias</i> Puwakwattehenyaya	Punchirala and others	Chena about 5 years old	30	1 30	10
Preliminary plan 2,374.						
L 1166	Kotahahenyaya <i>alias</i> Kehel-henyaya	Kapurala and others	Chena about 5 years old	41	2 30	10
N 1166	Do.	Kapurala and another	do.	9	1 22	10
O 1166	Belungalagawahenyaya <i>alias</i> Rankirimadayaya	Punchirala and others	do.	12	1 36	10
P 1166	Do.	do.	Chena about 3 years old	8	0 31	10
Q 1166	Belungalagawahenyaya <i>alias</i> Abugahamulahena	Ranhamy Vidane	do.	2	2 31	10
R 1166	Belungalagawahenyaya <i>alias</i> Rankirimedeyaya	Punchirala and others	Chena	0	3 28	10
S 1166	Belungalagawahenyaya <i>alias</i> Abugahamulahena	Ranhamy Vidane	do.	0	3 9	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

N.o 1,512, N.W. P.

මේ 1901 ක්වු අගෝස්තු මස 14 වෙනි දින කොළඹ  
මහසෙකුකාරීන්ගේ කන්තෝරුවේදී.

එකී දිනට අණවුමේ ඒකීන්ගේ උන්නාත්මක වීසින් වෙනි පහත සඳහන්වෙන අණවුම සන්තක ඉඩම් අණවුමේ නියෝගවල ප්‍රකාරව මේ 1901 ක්වු මක්තෝම්බු මස 16 වෙනි දිනවු බදාදා දවල් 1 ව කුරුහැල කවිවරයේදී වෙන්දේසිකර මුකුණින්ට තොගොත් මෙරදෙත්ට යෙදෙනවා ඇත.

වගම් දිනටේ කුරුහැල පලාතේ කීරියාලහත්පත්තුවේ කොවිතාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 8යි.  
සිතියම 2,394. ගම—දොලුව.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහලු. අ. රු. ප.	අක්කර යක මිල. රු.
11088	කෝන්තක මුලු හේන්යාස කොතෝරුවක්වත්ගේ හේන්යාස	පුන්චිරල සහ තවත්	අවුරුදු පහක් පමණ කල්හිස හේන	30 1 30	10

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. ගස මිල.	අක්කර
		සිතියම 2,374.		අ රු. ප.	රු.
L 1166	කොට්ඨාශේන්සාය කොහොන් කෙහෙල් හේන්සාය	කපුරු සහ තවත්	අවුරුදු පහක් පමණ කල්කිය හේන	41 2 30	10
N 1166	එම	කපුරු සහ තවත් අයෙක්	එම	9 1 22	10
O 1166	බැඳුණ්ගලගාමා හේන්සාය කොහොන් රත්කිරිමඩයාය	පුත්තරු සහ තවත් අය	එම	12 1 36	10
P 1166	එම	එම	අවුරුදු 3ක් පමණ කල්කිය හේන	8 0 31	10
Q 1166	එම කොහොන් අනුගහවුලහේන රත්නාමි මදුහේ		එම	2 2 31	10
R 1166	බැඳුණ්ගලගාමා හේන්සාය කොහොන් රත්කිරිමඩයාය	පුත්තරු සහ තවත්	හේන	0 3 28	10
S 1166	එම කොහොන් අනුගහවුලහේන රත්නාමි මදුහේ		එම	0 3 9	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලත්තාන්සේගෙන්ද, එකීනීමේ කොන්දේසි ගැන කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරුන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ලිව්. පී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.

No. 1,513, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, August 14, 1901.

On Monday, November 4, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,425.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
11265	Arachohikattuwa	S. Sinnappu	High forest	44 2 0	50
11266	Do.	do.	do.	51 2 0	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,513, N.W. P.

වමි 1901 ක්වු අගෝස්තු මස, 14 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස් උන්සේගේ කන්සෝරුවේදීය.

එම දිසාවේ හලාවත දිස්ත්‍රික්කුවේ උපඒජන්තරුන්සේ එසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්සන් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1901 ක්වු නොවැම්බර් මස 4 වෙනි දිනවු සඳුදා දවල් 1 ව භලාවත කවිවේරිසේදී වෙන්දේසිකර එකුණින්ව සෙදෙනවා ඇත.

වසම් දිසාවේ හලාවත පලාතේ උතුරු පිටිගල්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 2ක්.

කො.	නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. ගස මිල.	අක්කර
		අය. සිසුපු	පස් මුකලාන	අ. රු. ප.	රු.
11265	ආරම්භිකවුව	එම	එම	44 2 0	50
11266	එම	එම	එම	51 2 0	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලත්තාන්සේගෙන්ද, එකීනීමේ කොන්දේසි ගැණ වසම් දිසාවේ හලාවත උපඒජන්තරුන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ලිව්. පී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.

## LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,070, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, August 19, 1901.

ON Thursday, October 3, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price		
				Extent.	per Acre.	
				A.	R. P.	Rs.
Preliminary plan 1,539.—Kende korale. Claimant—Crown.						
4745	Kadurugasdamana	—	Paddy field (encroachment by Udayare Mohottale)	0 0 31		10
4746	Do.	—	do.	0 0 35		10
Preliminary plan 1,078.—Kende korale. Claimant—Crown and Korralage Kiri Etani.						
3015	Kapiriggama	—	Pattiya (ground for keeping cattle)	0 0 6		10
Preliminary plan 1,540.—Kende korale. Claimant—Crown.						
4748	Kapiriggama	P. Wannihami Upasakarala	Scrub jungle fit for paddy	1 0 16		10
Preliminary plan 1,576.—Kende korale. Claimant—Crown.						
4818	Wewelketiya	Kandate Vel-vidane and N. Kapurala	Low jungle fit for paddy	1 2 37		10
Preliminary plan 830.—Kende korale. Claimant—Crown.						
2566	Weddewa	Wannihami Arachchi	Low jungle fit for paddy	0 2 11		10
Preliminary plan 1,076.—Kende korale. Claimant—Crown.						
3006	Miwamalewa	M. Kapurala and two others	Forest and jungle fit for paddy	2 0 28		15
Preliminary plan 1,194.—Kende korale. Claimant—Crown.						
3560	Miwamalewa	N. A. Ambarate	Low jungle fit for a garden	2 0 16		10
Preliminary plan 1,921.—Kende korale. Claimant—Crown.						
5670	Kallanchiya	A. Badderala, Vel-vidane	Low jungle fit for cocconut	0 2 13		11
Preliminary plan 1,293.—Kende korale. Claimant—Crown.						
3839	Kallanchiya	Kirihamige Sirala	Garden (encroachment by A. Gamarala)	0 0 23		10
Claimant—Crown and K. G. Kapurala.						
3842	Kallanchiya	Kirihamige Sirala	Garden	0 0 37		10
Claimant—Crown and K. G. Ukkurala.						
3843	Kallanchiya	Kirihamige Sirala	Cattle gala	0 0 18		10
Preliminary plan 1,100.—Kende korale. Claimant—Crown.						
I 122	Kallanchiya	—	Paddy field (encroachment by Sirala and others)	0 0 31		15
J 122	Do.	—	Low jungle fit for paddy	0 1 38		15
Preliminary plan 1,409.—Kende korale. Claimant—Crown.						
4330	Kallanchiya	—	Field (P. Appurala, Lekama, and others)	0 3 0		10
Preliminary plan 1,398.—Kende korale. Claimant—Crown.						
4275	Siyambalagaswewa	—	Encroachment by Welate Vel-vidane	0 0 3		10
4276	Do.	—	Encroachment by Kirihami Gamarala	0 0 4		10
4279	Do.	—	Encroachment by W. Pun-chirala	0 0 2		10
Preliminary plan 771.—Kende korale. Claimant—Crown.						
2436	Pallanku mama	Kowna Vel-vidane	Low jungle fit for paddy (said to be liable for sub- mersion)	12 1 38		15
2436	Do.	Appunaidege Sinna and another	do.	2 0 15		15

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs
Preliminary plan 774.—Kende korale.					
Z 121	Malmiriyagama	Sella Vidane	Low jungle fit for paddy	4 2 3	15
Claimant—Crown.					
Preliminary plan 1,975.—Kende korale.					
5851	Galkandagama	—	Paddy field (encroachment Kapuwa Panikkiya)	0 0 10	10
5852	Do.	—	Paddy field (encroachment by Dingiriyeweda and another)	0 0 3	10
Claimant—Crown.					
Preliminary plan 1,416.—Kende korale.					
O 125	Neketunuwewa	—	Cocoanut garden	0 1 16	50
4369	Do.	—	do.	0 0 7	50
Claimants—Crown and Dingiri Etana.					
Preliminary plan 1,403.—Kende korale.					
4296	Alutwewa	Kira Panikkiyage Pina	Cocoanut garden (encroachment)	0 0 6	60
Claimants—Crown and Kapuwa Weda Panikkiya.					
Preliminary plan 1,257.—Kende korale.					
3736	Tamara Hammillewa	Kiri Naidorala	Low jungle fit for paddy (encroachment)	0 0 28	10
Claimants—Crown and Ukkurala Gamarala.					
Preliminary plan 1,291.—Kende korale.					
3833	Taranagollewa	N. Kadira Welate	Low jungle fit for garden	0 3 11	10
Claimant—Crown.					
Preliminary plan 997.—Kende korale.					
2872	Galkadawala	P. V. Tikirala	Open land fit for paddy	0 2 6	10
Claimant—Crown.					
Preliminary plan 1,950.—Kende korale.					
5765	Puliyankulama	Kapurala Wedarala	Scrub jungle fit for paddy	1 1 0	10
Claimant—Crown.					
Preliminary plan 1,417.—Kende korale.					
4372	Ambagahawewa	Kadiratage Sirala	Low jungle fit for paddy	0 2 12	10
Q 125	Ambagahawewa	—	Paddy field (encroachment by Kapurala Badderala)	0 1 16	10
4374	Do.	—	do.	0 1 14	10
4375	Do.	Punchiralage Kandate	Low jungle fit for paddy	0 3 14	10
Claimant—Crown.					
Preliminary plan 1,071.—Kende korale.					
2996	Ambagahawewa	Sellatege Kapurala	Low jungle fit for paddy	1 1 6	11
Claimant—Crown.					
Preliminary plan 10.—Kende korale.					
146	Kunjikulama	S. Sinnatambi of Puliyankulama	Field	2 0 15	15
Claimant—Crown.					
Preliminary plan 843.—Kende korale.					
2591	Karambe	Muttukandu Vel-vidane	Low jungle fit for paddy	3 1 0	11
Claimant—Crown.					
Preliminary plan 17.—Kende korale.					
160	Weragala	—	Open land fit for paddy	3 3 28	10
Claimant—Crown.					
Preliminary plan 1,504.—Kende korale.					
4656	Pihimbiyagollewa	K. Punchirala	Low jungle fit for paddy	0 2 16	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,070, N.C. P.

වම 1901 ස්ව අකොස්තු මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජනනායකයන්ගේ කන්දෝරුවේදී.

ලතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරියාගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1901 ස්ව අකොස්තු මස 19 වෙනි දින මහසෙනෙකාරීජනනායකයන්ගේ කන්දෝරුවේදී දෙලඟට අනුරාධපුරේ කවිවේදියෙකු වෙතදේසිකර විකුණන ලද ගෙදනම් ඇත.

ලතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගමපලාත කොමිෂාරියෙහි පිහිටා තිබෙන බිම්කැබලි 39ක් සිහියම 1,539. කැදැනෝරලේ. අයිතිකම් කිසිවක්—රජසන්තක.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.	රු.
4745	කදුරුගස්දමන	—	කුඹුර, උඩසාරේ මොකොව්වා	0 0 31	10
4746	ළම	—	අල්ලානෙණ නිබෙහව, ඉම	0 0 35	10



නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මකක.		අක්කර යක මිල.
				අ. රු. ප.	රු.	
3015	සිතියම 1,078. කපිරික්ගම	අයිතිකම කියන්නා—රජසත්තක සහ කෝරලයේ කිරිඵතනි.	පව්විය	0	0	6 10
4748	එම	සිතියම 1,540. අයිතිකම කියන්නා—රජසත්තක. පී. වන්තිහාමි උපාසකරු	කවුපත් කැලේ, මියට සැගේ	1	0	16 10
4818	වෙවල්වැව	සිතියම 1,576. කන්දයේ වෙල්විදයේ සහ ඇත්. කපුරු	ලදුකැලේ, මියට සැගේ	1	2	37 10
2566	වැද්දුව	සිතියම 830. වන්තිහාමි ආරච්චි	එම	0	2	11 10
3006	මීවැව	සිතියම 1,076. ඇම්. කපුරු සහ තවත් දෙන්නෙක්	මුකලාන සහ කැලේ, මියට සැගේ	2	0	28 15
3560	එම	සිතියම 1,194. ඇත්. ඒ. අඹරනේ	ලදුකැලේ, වන්තට සැගේ	2	0	16 10
5670	කල්ලන්විය	සිතියම 1,921. එ. ඩද්දේරු වෙල්විදයේ	පොල් වැව්වට සුදුසු ලදු කැලේ	0	2	13 11
3839	එම	සිතියම 1,293. කිරිහාමියේ සිරු	වන්ත, ඒ. ගමරු විසින් මැදිකරගණ නිබන්ධා	0	0	23 10
3842	එම	අයිතිකම කියන්නා—රජසත්තක සහ කිරිහාමියේ සිරු	වන්ත කේ. ඒ. කපුරු.	0	0	37 10
3843	එම	අයිතිකම කියන්නා—රජසත්තක සහ කිරිහාමියේ සිරු	කේ. ඒ. උක්කුරු. ගරක් ගාල	0	0	18 10
I 122	එම	සිතියම 1,100. අයිතිකම කියන්නා—රජසත්තක. —	කුඹුර, සිරු සහ තවත් අය විසින් මැදිකරගණ නිබන්ධ	0	0	31 15
J 122	එම	මෙම ඉඩමට අයිතිකම කියන්නෙක් නැත. —	ලදුකැලේ, මියට සැගේ	0	1	38 15
4330	එම	සිතියම 1,409. අයිතිකම කියන්නා—රජසත්තක. —	කුඹුර, පී. අප්පුරු ලේකම සහ තවත් අය	0	3	0 10
4275	සිරිල ගස්වැව	සිතියම 1,398. —	වෙලාගේ වෙල්විදයේ විසින් මැදිකරගණ නිබන්ධ	0	0	3 10
4276	එම	—	කිරිහාමි ගමරු විසින් මැදිකරගණ නිබන්ධ	0	0	4 10
4279	එම	—	ඩබ්ලිව්. පුත්චිරු විසින් මැදිකරගණ නිබන්ධ	0	0	2 10
2436	පල්ලන්කුලම	සිතියම 771. කව්වා වෙල්විදයේ	ලදුකැලේ, මියට සැගේ, දිය ගිල්වට යටපත්ව පුළුවන	12	1	38 15
2436½	එම	අප්පුනසිද්දේගේ සින්නා සහ තවත් කෙනෙක්	එම	2	0	16 15
Z 121	මල්මිරිගම	සිතියම 774. පෙල්ලා විදයේ	ලදුකැලේ, මියට සැගේ	4	2	3 15
5851	ගල්කන්දේගම	සිතියම 1,975. —	කුඹුර, කපුවාපනික්කියා විසින් මැදිකරගණ නිබන්ධ	0	0	10 10
5852	එම	—	කුඹුර, සිත්තිරියාගේ වෙද සහ තවත් කෙනෙක් විසින් මැදි කරගණ නිබන්ධ	0	0	3 10
O 125	කැකතුනුව	සිතියම 1,416. අයිතිකම කියන්නා—රජසත්තක සහ සිත්තිරිඵතනා. —	පොල්වත්ත	0	1	16 50
4369	එම	—	එම	0	0	7 50
4296	අඵත්ව	සිතියම 1,403. අයිතිකම කියන්නා—රජසත්තක සහ කපුවා වෙදපනික්කියා. කිරිපනික්කියාගේ පියා	පොල්වත්ත, මැදිකරගණ නිබන්ධ	0	0	6 60
3736	කාමරණ මල්ලාම	සිතියම 1,257. අයිතිකම කියන්නා—රජසත්තක සහ උක්කුරු ගමරු. කිරිපනිදුරු	ලදුකැලේ, මියට සැගේ, මැදිකරගණ නිබන්ධ	0	0	28 10
3833	තරණ ගොල්ලාම	සිතියම 1,291. අයිතිකම කියන්නා—රජසත්තක. ඇත්. කදිරවෙලාගේ	ලදුකැලේ, වන්තට සැගේ	0	3	11 10

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අයදම.	අක්කර			
				මක. අ. ර. ප.	යක මිල. රු.		
2872	ගල්කඩවල	සි. ඩී. පිකිල්ල සිතියම 997.	එලිමතන්ඉඩම, මටට සෑහේ	0	2	6	10
5765	පුලියන්කුලම	කපුරල වෙදරල සිතියම 1,950.	කපුපත්කැලේ, මටට සෑහේ	1	1	0	10
4372	අඹගහවැව අඹගහවැවේ කුඩාගම	කදිරනේගේ සිරල සිතියම 1,417.	ලඳුකැලේ, මටට සෑහේ	0	2	12	10
Q 125		—	කුඹුර, කපුරල බද්දෙරල මිසිත් මැදි කරගත තිබෙනවා	0	1	16	10
4374	එම	—	එම	0	1	14	10
4375	එම	පුත්මිරලගේ කන්දනේ සිතියම 1,071.	ලඳුකැලේ, මටට සෑහේ	0	3	14	10
2996	අඹගහවැව	සෙල්ලානේගේ කපුරල සිතියම 10.	ලඳුකැලේ, මටට සෑහේ	1	1	6	11
146	කුත්මිකුලම	පුලියන්කුලමේ ඇස්. සිතියම 843.	කුඹුර	2	0	15	15
2591	කරඹේ	මුත්තුකන්ඩු වෙල්ලිදනේ සිතියම 17.	මටට සුදුසු ලඳුකැලේ	3	1	0	11
160	වේරල	—	මටට සුදුසු පිට්ටනි බිම	3	3	28	10
4656	පිහිඹියගොල්ලුව	කේ. පුත්මිරල සිතියම 1,504.	මටට සුදුසු ලඳුකැලේ	0	2	16	10

මෙම ඉඩම් ගැණ මොනම අයිතිවාසිකම් ඇති අය සිටින්නම් ඔවුන් විකිනීමේ දිනෙදී පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකර සිටින්නට බිනූය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්යනරුලුත්තාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා ලඳුරුවැද්දීමට අණවූවේ එක්කලත්තාත්තේගෙන්ද දැනගත්ව පුවවන.

ගරුකර අණවූකාර ලඳුවානවතත්තේගේ ආඥාව ලෙස,  
බහුලු. පී. වේලර්,  
වැඩබලන මහායෙකුකාර්ය වමික.

No. 1,071, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, August 19, 1901.

ON Monday, September 30, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,914.—Kanadara korale. Village—Kuda wewa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price				
				Extent. A. R. P.	per Acre. Rs. c.			
5629½	K. Udayare and others of Ponimankulama	Crown	Chena fit for paddy	5	3	14	10	0
5630½		do.	Paddy field (encroachment by Udayare Vel-vidane of Ponimankulama)	0	0	6	10	0
Preliminary plan 1,987.—Kanadara korale. Village—Mihintale.								
5878	Rev. J. E. Jenn, O.M.I., Anuradhapura	Crown	Open land fit for building site	0	2	0	53	0
Preliminary plan 1,983.—Kanadara korale. Village—Kirikkulana.								
5869	Herathami and twenty-three others of Ponimankulama	Crown	Open land and forest fit for paddy	18	2	16	12	0
Preliminary plan 1,962.—Kanadara korale. Village—Kokmaduwa.								
5808	B. Kirihami, Arachchi of Kokmaduwa	Crown	Open land fit for paddy	4	3	34	10	0
5810		Do.	do.	Paddy field (encroachment by Udayare of Kokmaduwa)	0	2	34	10
Preliminary plan 634.—Kanadara korale. Village—Kokmaduwa.								
2170	Sirale Lekama	Crown	Low jungle fit for paddy	1	1	7	10	0
Preliminary plan 1,494.—Kanadara korale. Village—Karuwalagaswewa.								
4622	Nambia Vidane and others of Katupota	Crown	Low jungle fit for paddy	2	0	9	10	0
Preliminary plan 1,190.—Kanadara korale. Village—Betkewa.								
		Crown and Wannihami Lekama	Low jungle fit for paddy	0	0	12	10	0

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price.
				A.	R. P.	per Acre. Rs. c.
3551	Punchirale Arachohi of Betkewa	Crown	Land fit for paddy (encroached upon by Kadirate Vel-vidane for a threshing floor)	0	1 9	10 0
			Preliminary plan 671.—Kanadara korale. Village—Lulnewa.			
2239	Kanda Vel-vidane	Crown	Low jungle fit for paddy	6	3 8	10 0
			Village—Lokuruwewa.			
2242	—	Crown	Low jungle fit for paddy	5	2 32	10 0
			Preliminary plan 819.—Kanadara korale. Village—Katupota.			
2517	Kadira Vel-vidane	Crown	High jungle fit for paddy	9	2 12	12 0
			Preliminary plan 1,659.—Kanadara korale. Village—Ellewewa.			
5029½	Tikiralage Wannihami of Ellewa	Crown	Scrub jungle fit for paddy	2	1 22	10 0
			Preliminary plan 1,206.—Kanadara korale. Village—Ellewewa.			
3582	—	Crown and L. Kapurhami and others	Threshing floor	0	0 32	10 0
			Preliminary plan 1,200.—Kanadara korale. Village—Ellewewa.			
3568	—	Crown	Paddy field (encroachment by Punchirala Vel-vidane and others)	0	3 6	10 0
			Preliminary plan 1,196.—Kanadara korale. Village—Ihala Pattilewa.			
3562	Tikiriwedage Wanniya	Crown	Low jungle fit for paddy	6	3 13	10 0
			Preliminary plan 837.—Kanadara korale. Village—Pahala Pattilewa.			
2577	Puncha Gamanaide and Sirimala Lekama	Crown	Thorny jungle fit for paddy, but liable to submersion by Paluwewa	3	3 38	13 50
2580	Do.	do.	Thorny jungle fit for cocoanut	2	0 3	10 50
			Preliminary plan 972.—Kanadara korale. Village—Polambayagama.			
2837	Wijendra Vidane	Crown	Low jungle fit for paddy	1	2 18	11 0
2838	Do.	do.	Low jungle fit for cocoanut	1	0 36	11 0
			Preliminary plan 811.—Kanadara korale. Village—Kaipitiyawa.			
2503	Omaru Liyana Naidege Tambi Lebbe and another	Crown	High jungle fit for paddy	10	1 24	11 50
			Preliminary plan 1,133.—Kanadara korale. Village—Rambewa.			
3279	N. Appurala and A. Kapurala	Crown	Low jungle fit for paddy	5	1 2	10 50
			Preliminary plan 776.—Kanadara korale. Village—Nelunkaniye.			
2441	Kanda Vel-pediya	Crown	Low jungle fit for paddy	4	0 3	10 0
			Preliminary plan 777.—Kanadara korale. Village—Tariyankulama.			
2442	Rana Vel-pediya	Crown	Low jungle fit for paddy	3	0 3	10 0
2443	Do.	do.	do.	0	3 25	10 0
2444	Kosta Henaya	do.	do.	2	2 30	10 0
			Preliminary plan 36.—Kanadara korale. Village—Pandarellewa.			
198	Pattalege Menikrala and others	Crown	Low jungle fit for paddy	11	2 37	10 0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,071, N.C. P.

විෂි 1901 නවු අගෝස්තු මස 19 වෙනි දින කොළඹ මහනෙලුකාරිස්ථලනාන්දේශේ කන්තෝරුවේදී

දුරුවේදී දිසාවේ අනුරාධපුර පුරාණ ඒජන්තලත්තාන්දේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක වූ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 නවු සැප්තැම්බර් මස 30 වෙනි දිනවූ සඳුදා දවල් 12ව අනුරාධ පුරාණ කවිවෙරියේදී වෙද්දේසිකර විකුණනුයේ නොහොත් කෙරුම්කරදෙන්නට යෙදෙනවා ඇත.

දුරුවේදී දිසාවේ අනුරාධපුර පුරාණ ඒජන්තලත්තාන්දේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවේදී 28ක්.

දිනකම 1,914. කනදණකෝරලේ. අයිතිකම් කිසිවක්—රජසන්තක.

කො.	කම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර
5629½	කුඩාවේ	පෝතිමාස්කුලමේ කේ. උඩ	සෑරේ සහ කවන්	මහන. සහ මල. අ. රු. ප. රු. ශ.
			සේන විසට සෑරේ	5 3 14 10 0

නො. 5630½	ගම. කුඩාවැව	ඉල්ළුකාරකා. —	අත්දම. කුඹුර, පෝනිමාන්කුලමේ රැඹයාරේ වෙල්ලිදුනේ විසින් අල්ලාගත සිටි නවා	අක්කර මක. මිල. අ. රු. ප. රු. ක.				
				0	0	6	10	0
5878	මිනිස්තලේ	සිතියම 1,987. අනුරාධපුරේ ගෞරවනීය වූ ජේ. ජ. ජ. ටී. ආම්. අයි.	එළුමකන් ඉඩම, ගොඩ නැතිලූකට සෑහේ	0	2	0	53	0
5869	කිරික්කුලම	සිතියම 1,983. පෝනිමාන් කුලමේ හේරන්තාමි සහ තවත් 23 දෙනෙක්	එළුමකන් ඉඩම සහ මුකලාන	18	2	16	12	0
5808	කොක්මඩුව	සිතියම 1,962. බී. කිරිතාමිආච්චි කොක්මඩුව	එළුමකන් ඉඩම, මියට සෑහේ	4	3	34	10	0
5810	එම	එම	කුඹුර, කොක්මඩුවේ උඩ යාරේ විසින් අල්ලාගත සිටින	0	2	34	10	0
2170	එම	සිරුල ලේකම සිතියම 634.	ලඳකැලේ, මියට සෑහේ	1	1	7	10	0
4622	කරුවලනක්වැව	සිතියම 1,494. කටුපොණේ නම්බියා විදුනේ සහ තවත් අය	ලඳකැලේ, මියට සෑහේ	2	0	9	10	0
P 123	මේත්තැව	සිතියම 1,190. අයිතිකම කියන්නා—රජසන්තක සහ වන්තිතාමි ලේකම.	ලඳකැලේ, මියට සෑහේ	0	0	12	10	0
3551	එම	අයිතිකම කියන්නා—රජසන්තක. මේත්තැමේ පුත්විරුල ආරම්භිල	මියට සෑහෙන ඉඩම, කඳි රුන් වෙල්ලිදුනේ විසින් කමකකට අල්ලාගත සිටි නවා	0	1	9	10	0
2239	ලුල්ලැව	සිතියම 671. කන්ද වෙල්ලිදුනේ	ලඳකැලේ, මියට සෑහේ	6	3	8	10	0
2242	ලෝකුරුවැව	—	එම	5	2	32	10	0
2517	කපුරාගත	සිතියම 819. කඳි රුන් වෙල්ලිදුනේ	මුකලාන, මියට සෑහේ	9	2	12	12	0
5029½	ඇල්ලේවැව	සිතියම 1,659. ඇල්ලේවැවේ විකිරුලේ වන්ති තාමි	කටුපත්තැලේ, මියට සෑහේ	2	1	22	10	0
3582	සිතියම 1,206. ඇල්ලේවැව	අයිතිකම කියන්නා—රජසන්තක සහ අයි. කපුරුතාමි සහ තවත් අය.	කමත	0	0	32	10	0
3568	ඇල්ලේවැව	සිතියම 1,200. අයිතිකම කියන්නා—රජසන්තක. ඇල්ලේවැවේ විකිරුලේ වන්තිතාමි	කුඹුර, පුත්විරුල වෙල්ලිදු නේ සහ තවත් අය විසින් අල්ලාගත සිටිනවා	0	3	6	10	0
3562	ඉහලපම්පිලුව	සිතියම 1,196. විකිරිවෙදුනේ වන්තිතා	ලඳකැලේ, මියට සෑහේ	6	3	13	10	0
2577	පහලපම්පිලුව	සිතියම 837. පුත්වාගමනයිදේ සහ සිරිමලා ලේකම	කටුපත්තැලේ, මියට සෑහේ නුමුත් පමුවාලේ වතුරට ගවවෙන්ව පුළුචන	3	3	38	13	50
2580	එම	එම	කටුපත්තැලේ, පොල්වව න්ව සෑහෙන ඉඩම	2	0	3	10	50
2837	පොලුමයාගම	සිතියම 972. විජේන්දර විදුනේ	ලඳකැලේ, මියට සෑහේ	1	2	18	11	0
2838	එම	එම	ලඳකැලේ, පොල්වැව්මට සෑහෙන ඉඩම	1	0	36	11	0
2503	කපිපිටිතාව	සිතියම 811. මමරු ලියන නයිදේගේ නම් ලෙම්බේ සහ තවත් කෙනෙක්	මුකලාන, මියට සෑහේ	10	1	24	11	50
3279	රුවාව	සිතියම 1,133. ඇත්. අප්පුරුල සහ ඒ. කපුරුල	ලඳකැලේ, මියට සෑහේ	5	1	2	10	50
2441	හෙලුක්කන්තිස	සිතියම 776. කන්ද වෙල්ලේසියා	එම	4	0	3	10	0
2442	හරියන්කුලම	සිතියම 777. රතා වෙල්ලේසියා	මියට සුදුසු ලඳකැලේ	3	0	3	10	0
2443	එම	එම	එම	0	3	25	10	0
2444	එම	කොස්තාගේසියා	එම	2	2	30	10	0

අක්කර  
මහන. අක. මි. ල.  
අ. ර. ප. ර. ම.

198 වෙණුලොව පත්තාගේ මැතිකරු සහ සවන් විසව් පුදුසු කැලේ 11 2 37 10 0  
 මෙම ඉඩම වලට සම් අයිතියැසිකම් ඇති අය පිටත්වම් ඔවුන් විනිනීමේ දිනේදී මැතිකරු ඔවුන්ගේ අයිති  
 වැසිකම් ඔරපුකර සිටින්නට මනා :-  
 මෙම ඉඩම් කැණ මැහිදුර කාරණා සර්වේචරිතකරු ලද්දක් නොවේය, විනිනීමේ කොන්දේසි කැණ  
 මැහිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩු මේ ඒජන්සියට නොවේය යන ප්‍රථමය.  
 ගරුකර ආණ්ඩුකාර උතුරු මහත්මකරුගේ අභ්‍යන්තර,  
 ඩබ්ලිව්. පී. වෙලර්,  
 මැතිවලක කොසෙසුකාරීස් විමක.

No. 1,072, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, August 21, 1901.

ON Wednesday, October 9, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 1,943.—Kadawat korale.						
5745	Mahakumbukgollewa	D. V. D. Juwanis Appuhami	Low forest fit for garden	2	1 35	50
5746	Do.	do.	Garden and boutique site	0	2 1	50
5747	Do.	do.	Threshing floor	0	0 24	50
Preliminary plan 1,944.—Kadawat korale.						
5750	Amunugaskada	K. N. Punchirala and others of Mahakongaskada	Field leased to applicant	5	3 2	10
5751	Do.	do.	Jungle fit for paddy	1	0 0	10
Preliminary plan 1,963.—Kadawat korale.						
5811	Dutuwewa	K. Kirihami Arachchi	Low jungle fit for paddy	4	0 24	11
5813	Do.	—	do.	3	0 38	11
Preliminary plan 758.—Kadawat korale.						
2418	Lolugaswewa	T. N. Kadirawela	Low jungle fit for paddy	5	3 10	15
Preliminary plan 1,509.—Kadawat korale.						
4672	Kapirikkadawala	—	Encroachment by Baiya Panikkiya of Mailagaswewa ; land fit for paddy	1	1 34	10
4673	Do.	Ganita Panikkiya and another	Scrub jungle fit for paddy	33	3 7	10
4674	Kudawewa	Punchirala Vel-vidané and another	do.	4	1 17	10
Preliminary plan 770.—Kadawat korale.						
2435	Kudakongaskada	A. Pulingurala Anumetirala	Low jungle fit for paddy	17	0 8	10
Preliminary plan 823.—Kadawat korale.						
2523½	Mahakongaskada	Naiderala Badderála	High jungle fit for paddy	11	3 34	15
Preliminary plan 772.—Kadawat korale.						
2438	Migaskada	Kapurála Vel-vidane of Etambagaskada	Low jungle fit for paddy	8	0 15	11
Preliminary plan 991.—Kadawat korale.						
2865½	Kudamigaskada	W. Nambiya and K. K. Kombiya	High jungle fit for paddy	4	3 10	11
Preliminary plan 1,884.—Kadawat korale.						
5557	Kudapalugollewa	K. V. Bairála and P. Ukkurála	Jungle fit for paddy	7	1 4	11
Preliminary plan 840.—Kadawat korale.						
2584	Walketuwewa	Pakir Vel-Vidane and P. Mira Saibo	High jungle fit for paddy	16	0 6	12
Preliminary plan 824.—Kadawat korale.						
2524	Ulattikulama	Wannihamige Punchirala	High jungle fit for paddy	3	0 37	11
2525	Kohombagaswewa	N. Kapurála and B. Punchirala	do.	2	2 5	11
Preliminary plan 784.—Kadawat korale.						
2453	Irambakkulama	A. Aiyawer and S. Mantaranttu	Jungle fit for paddy	1	1 22	30
2455	Do.	do.	do.	5	3 0	30
Preliminary plan 769.—Kadawat korale.						
2434	Gurukandegama	A. Murugessu	Low jungle fit for paddy	7	0 0	10
2434½	Do.	do.	Low jungle fit for paddy, but liable to submersion by Karapikkada tank	7	0 38	10
Preliminary plan 841.—Kadawat korale.						
2585	Nelugollewa	Ratane Vel-vidane and Kadira Naide	High jungle fit for paddy	18	2 16	15

Lot.	Village.	Name of Applicant.	Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
2833½	Anekattiya	Preliminary plan 969.—Kadawat korale. Sumi Vel-vidane	Low jungle fit for coccoanut	4 0 32	10
2853	Mambattikulama	Preliminary plan 984.—Kadawat korale. K. N. Kuda Naide	High jungle fit for paddy	10 2 13	15
2854	Do.	H. Ukku Naide	do.	2 3 38	15
2924	Kadurugaskada	Preliminary plan 1,030.—Kadawat korale. Mitiye Panikkiye and another	High jungle fit for paddy	16 3 20	11
4034	Migaswewa	Preliminary plan 1,340.—Kadawat korale. P. Pinhami and Naiderala	Scrub jungle fit for paddy	5 2 15	10
4636	Galenbindunuwewa	Preliminary plan 1,499.—Kadawat korale. —	Paddy field (encroachment by Silpa Panikkiya and others)	1 1 18	10
2	Tammannewa	Preliminary plan 7.—Kadawat korale. —	Low jungle fit for paddy	5 3 16	10
4724	Hakkawiddewewa	Preliminary plan 1,528.—Kadawat korale. —	Scrub jungle fit for paddy	6 0 11	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,072, N.C. P.

විෂි 1901 ක්වු අගෝස්තු මස 21 වෙනි දින මොලම මහසෙනෙවිගේ ජනරාල්වරයාගේ කන්දේරුවේදී.

දැනට දිසාවේ ආණ්ඩුවේ මහජනතලනායකවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු මන්දෝර් මස 9 වෙනි දිනට බදා දවල් 12ට අනුරාධපුරේ කවුච්චේදී මෙහිදී සිටින විකුණනට නොහොත් බෙරුම්කර දෙවට මෙහෙයවා ඇත.

දැනට දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම්පලාත කොමසාරිස් විනිසා නිබන් කමිසාරිස් විසින්.

සිතියම 1,943. කඩවත්තෝරලේ. අයිතිකම් නිගන්වන—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්ද.	අක්කරයක	
				අ. ර. ප.	රු.
5745	මහකුඹුක් ගොල්ලුව	සී. පී. ඩී. ප්‍රවානිස්අප්පුහාමි	රුදුකුකලාය, වත්තට පුදුසු	2 1 35	50
5746	එම	එම	වත්ත සහ කඩ පොහොස	0 2 1	50
5747	එම	එම	කමත	0 0 24	50
5750	අඹුහුගස්කඩ	සිතියම 1,944. කේ. ඇන්. ප්‍රාචීරල සහ තවත් අය මහකෝන්ගස්කඩ	කුඹුර, ඉල්ලුම්කරයාට බදුදී තිබේ	5 3 2	10
5751	එම	එම	කැලේ, විශ්වපුදුසු	1 0 0	10
5811	දුටුවැව	සිතියම 1,963. කේ. නිරිහාමි ආචාරී	රුදුකැලේ, විශ්ව පුදුසු	4 0 24	11
5813	එම	—	එම	3 0 38	11
2418	ලෝලුගස්වැව	සිතියම 758. පී. ඇන්. කදිරමේලා	එම	5 3 10	15
4672	කපිරික්කඩවල	සිතියම 1,509. එම	මහලුගස්වැවේ බණ්ඩා පතික්කි ගා විසින් මැදිකරගතකරිබන්	1 1 34	10
4673	එම	ගනිනා පතික්කියා සහ තවත් කෙනෙක්	කවුපත්කැලේ, විශ්වපුදුසු	33 3 7	10
4674	කුඩාවැව	ප්‍රාචීරල මෙල්විදානේ සහ තවත් කෙනෙක්	එම	4 1 17	10
2435	කුඩාකෝන්ගස්කඩ	සිතියම 770. ඒ. පුලිභරල අනුමැතීරල	රුදුකැලේ, විශ්වපුදුසු	17 0 8	10
2523½	මහකෝන්ගස්කඩ	සිතියම 823. කසිදුරල බදාදේරල	මෝරම්කැලේ, විශ්වපුදුසු	11 3 34	16
2438	මහසකඩ	සිතියම 772. ඇට්මහසකඩ කපුරල මෙල්විදානේ	රුදුකැලේ, විශ්වපුදුසු	8 0 15	11
2865½	කුඩාමෙස්කඩ	සිතියම 991. ඩබ්ලිවු. කමිසිය සහ කේ. කේ. කොමිසියාය	මෝරම්කැලේ, විශ්වපුදුසු	4 3 10	11
5557	කුඩාපලුගොල්ලුව	සිතියම 1,884. කේ. ඩී. බසිරල සහ ලක්කුරල සිතියම 840.	කැලේ, විශ්වපුදුසු	7 1 4	11
2584	වල්කොටුව	සිතියම 840. පතිර් මෙල්විදානේ සහ පී. මිරසකිඹු	මෝරම්කැලේ, විශ්වපුදුසු	16 0 6	12
2524	රුරම්කැලේ	වත්තියාමනේ ප්‍රාචීරල	මෝරම්කැලේ, විශ්වපුදුසු	3 0 37	11
2525	කොහොමගස්වැව	ඇන්. කපුරල සහ ආර්. පුත්තිරල සිතියම 784.	මෝරම්කැලේ, විශ්ව පුදුසු	2 2 5	11
2453	ඉරත්තේකු ඉම	ඒ. අයිතිකර් සහ ඇන්. මන්තර මන්තර	කැලේ, විශ්ව පුදුසු	1 1 22	30
2455	එම	එම	එම	5 3 0	30

නො.	නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	අත්කරගත	
				මතක.	මුද.
				අ. රු. ප.	රු.
2434	ඉරුකන්දේගම	ඒ. මුරුගේපු	ලදුකැලේ, විශ්ව සුදුසු	7 0 0	10
2434½	එම	සිතියම 769.	එම නුමුත් කරපිත්තම්මැලේ	7 0 38	10
2585	කෙළියොල්ලෑව	රතනා වෙල්විද්‍යානේ සහ කදිරි කසිදේ	මෝරම්මකැලේ, විශ්ව සුදුසු	18 2 16	15
2833½	අනේකම්පිය	සුම් වෙල්විද්‍යානේ	පොල්හිට්ටම සුදුසු ලදුකැලේ	4 0 32	10
2853	මාම්බම්පිකුලම	කේ. ඇන්. කුමාරසිංහ	මෝරම්මකැලේ, විශ්ව සුදුසු	10 2 13	15
2854	එම	එම්. උක්කුකසිදේ	එම	2 3 38	15
2924	කදුරුගස්කඩ	විවිධාසනිකයා සහ තවත් කෙනෙක්	මෝරම්මකැලේ, විශ්ව සුදුසු	16 3 20	11
4034	මීගස්මැව	පී. පිත්තම් සහ කසිදුරු	කවුපත්තැලේ, විශ්ව සුදුසු	5 2 15	10
4636	ගලෙන් කිඳුපුමැව	සිතියම 1,030.	කුඹුර, සිල්පා පහිත්තියා සහ තවත් අය විසින් මැදිකර කිබෙත	1 1 18	10
2	තම්මැන්තැව	සිතියම 7.	ලදුකැලේ, විශ්ව සුදුසු	5 3 16	10
4724	ඉලක්කම්ද්දමැව	සිතියම 1,528.	කවුපත්තැලේ, විශ්ව සුදුසු	6 0 11	10

මෙම ඉඩම් ගැණ ගම් අයිතිවාසිකම් ඇති අය මවුත් විකිණීමේ දිනේදී පැමිණ මවුත්ම කිබෙත්තැවු අයිතිවාසිකම් මජ්ඣකර සිටින්නන් වෙත.

මෙම ඉඩම් ගැණ වැරදුර කාරණා සර්වේශ්වර්තකර්මයන්ගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වැරදුර කාරණා උතුරු මැද දිශාවේ ආණ්ඩුවේ එජන්තලයකින්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,

ඩබ්ල්. ඩී. වේලර්,  
වැඩබලන මහලේකම්වරයා විසින්.

## LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 367, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, August 8, 1901.

ON Monday, September 30, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 664. Village—Hidellena.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
4	Dehipahalayayehena	Crown	Chena	9 2 8	15
10	Delgahawattehena	do.	do.	0 2 14	20
11	Kohiladeniyalanda	do.	Deniya	8 0 30	15
22	Puwakgahahena	do.	Chena	3 1 38	15
23	Batahenalanda	do.	do.	12 0 0	15
24	Bandarahena	do.	do.	7 3 23	25
25	Koratuwehena	do.	do.	5 0 19	15
42	Batahena	do.	do.	0 3 17	15
63	Kanuketiyagodella	do.	Jungle (godella)	0 2 5	10
69	Goluwilahadeniya	do.	Deniya	4 0 0	10
94	Digallena/deniya	do.	do.	2 3 28	10
95	Do.	do.	do.	2 3 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 367, P. OF S.

විෂි 1901 ක්වු අගෝස්තු මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපකාරකයන්ගේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත් කරනු ලබන වල ප්‍රකාරයට විෂි 1901 ක්වු සැප්තැම්බර් මස 30 වෙනි දිනට සඳුදා පස්වරු එකට රත්නපුරේ කවුච්චිගේදී වෙන්දේසි කර කුණකටු ගෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුඹිවිකෝරලේ උඩපස්තුවේ පිහිටාතිබෙන සමකැබලි.

සිතියම 664. ගම—හිදුල්ලත.

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහත.		අක්කර ගත මිල.
				අ.	රු. ප.	
4	දෙහිපහලාගේ ගේන	ආණ්ඩුව	ගේන	9	2 8	15
10	දෙල්ගහවත්ත ගේන	එම	එම	0	2 14	20
11	කොහිලදෙහිගේ ලන්ද	එම	දෙහිග	3	0 30	15
22	පුළුන්ගහගේන	එම	ගේන	3	1 38	15
23	බටගේන ලන්ද	එම	එම	12	0 0	15
24	බත්තාරගේන	එම	එම	7	3 23	25
25	කොරවුමේ ගේන	එම	එම	5	0 19	15
42	බටගේන	එම	ගේන	0	3 17	15
63	කනුකැවිගේ ගොඩැල්ල	එම	ලද ඉඩම, ගොඩැල්ල	0	2 5	10
69	ගොඩවැවිල ඉහලදෙහිග	එම	දෙහිග	4	0 0	10
94	දිගල්ලොනදෙහිග	එම	එම	2	3 28	10
95	එම	එම	එම	2	3 30	10

මේ ඉඩම් සම්බන්ධව වැඩිදුර කාරණ මඟින් අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන්ද, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගෙන්ද දැනගතව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්දකන්දේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ඩී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවිගේ විමස.

No. 368, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, August 13, 1901.

ON Thursday, October 3, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up for sale, at his office in Kegalla, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 729. Village—Walagama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2179	Murutenwalahena alias Buluwahena	—	Forest (for sale)	66	3 10	35

Further particulars respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 368, P. OF S.

විෂි 1901 ක්වු අගෝස්තු මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපකාරකයන්ගේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ උපඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නිකුත් කරනු ලබන වල ප්‍රකාරයට විෂි 1901 ක්වු ඔක්තෝබර් මස 3 වෙනි දිනට මහසෙනෙවිගේදී වෙන්දේසි කර කුණකටු ගෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ බෙලිගල්කෝරලේ පිහිටාතිබෙන සමකැබලි එකක්.

සිතියම 729.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.		අක්කර ගත මිල.
				අ.	රු. ප.	
2179	වලගම	මුරුතුවානවලගේන නොනොන් වුවාවගේන	ඉඩම (විකිණීම පිණිස)	66	3 10	35

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්වරයාගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැන කාරණ කැගල්ලේ උපඒජන්තාධිපතිවරයාගෙන්ද දැනගතව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්දකන්දේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ඩී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවිගේ විමස.



LAND SALES IN THE WESTERN PROVINCE.

(Continued from page 1884.)

No. 1,219, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 21, 1901.

ON Tuesday, October 15, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 10,849. Situation—Meda pattu of Siyane korale west. Village—Siwralumulla.							
9666	Bogahawatta	R. Sinchiappuhani and another	Two jak trees 21 years old	1	2	38	30
Preliminary plan 10,915. Situation—Meda pattu of Siyane korale west. Village—Kamburugoda.							
9999	Dawatagabaowita	M. K. Siyadoris and others	Owita	0	1	26	20
Preliminary plan 10,913. Situation—Meda pattu of Siyane korale west. Village—Morupola.							
9996	Kidaranwalaowita	K. Siman Fernando and others	Owita	2	1	20	30
Preliminary plan 11,062. Situation—Yatigaha pattu of Hapitigam korale. Village—Halpe.							
10529	Tiruwanakele	Crown	Chena	5	1	8	45
10528	Do.	John Paulis Wickramasingha	Cocoanut plants 4 years old	0	1	10	50
Preliminary plan 10,205. Situation—Yatigaha pattu of Hapitigam korale. Village—Halpe.							
7463	Godellapitakele	Crown	Forest and jungle to be reserved	16	0	15	—
7464	Meddagamakanda alias Paranahalpekanda	do.	do.	50	0	0	—
7465	Tiriwanagodella alias Katuwekele	do.	do.	37	3	16	—
7465½	Halpekanda	—	Jungle	5	3	34	35
Preliminary plan 11,090. Situation—Adikari pattu of Siyane korale west. Village—Hunupitiya.							
10693	Nitulmulekumbura	Crown	Deniya	0	2	38	30
10694	Muttetukumbura	B. Jaginial Rodrigo and others	Paddy field	0	0	14	30
Preliminary plan 11,089. Situation—Adikari pattu of Siyane korale west. Village—Hunupitiya.							
10691	Halgahakumbura	Crown	Paddy field	0	0	25	30
10692	Tattipallekumbure-deniya	do.	do.	4	1	22	30
Preliminary plan 11,093. Situation—Adikari pattu of Siyane korale west. Village—Dalupitiya.							
10706	Galpoteowita	W. G. A. Jayawardane	Owita	0	3	11	20
Preliminary plan 11,088. Situation—Meda pattu of Siyane korale west. Village—Mahaowita.							
10689	Rukattanagahaowita	I. Sawariya	Owita	0	3	25	20
Preliminary plan 11,098. Situation—Meda pattu of Siyane korale west. Village—Magalagoda.							
10712	Kahatagaha-owita	R. A. Sardiell Appu and others	Owita	0	2	6	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,219, W. P.

වම් 1901 ක්වු අගෝස්තු මස 21 වෙනි දින කොළඹ මහසෙනෙට්ස් ජනරාල්ගේ කාර්යාලයේ දී.

සඳහා දීමා වන ඉඩම් පිළිබඳව විස්තර සඳහන්වන ඉඩම් සහ ඉඩම් භුක්තියට ලක්වනු ලබනු ලබන වම් 1901 ක්වු මන්දෝලු මස 15 වෙනි දින වූ අගනුවර දවල් 12 ට කොළඹ කමිස්මිස්ටර්ගේ දිවනලේදී වෙහෙරේදී වර්ග 10,849. පිහිටි සිතනුකෝරලේ මැදපත්තුව. ගම—සිව්විල්ල.

අංක.	ඉඩමේ නම.	අයිතිකරුගේ නම.	අන්දම.	අක්කර	ආර්. ප.	රු.
9666	බෝගහවත්ත	ර. සිංචිඅප්පුහාමි සහ කෙනෙත්	21 අවුරුදුවැස් කොස්ගස් 2ක්	1	2	38
9999	දවටහහමිස්	ම. ක. සිංචිඅප්පුහාමි සහ කවත්	ඉඩම	0	1	26

නො.	ඉඩමේ නම.	අයිතියක් කීකරයා.	අන්දම.	අක්කර		
				මකන.	කමරු.	
9996	කිඩාරන්වල ඔරිට	සීතියම 10,913. ගම—මෝරුපොල.		2	1 20	30
10529	කිරුමානා කැලේ	සීතියම 11,062. පිහිටිම සාපිටගමකෝරලේ සවිගහපත්තුව. ගම—කල්පේ.		5	1 8	45
10529	එම	අක්කර 4 ජෝන් පවිලිප් වික්‍රමසිංහ	4 අවිරුද්‍ර වගස් පොල්පාල	0	1 10	50
7463	ගොඩැල්ලපිට කැලේ	අක්කර 10,205. සීතියම 10,205.	කැලේ (නකනම්)	16	0 15	—
7464	මැදදේගමකන්ද නොහොස් පරණකල්පේකන්ද	එම	එම	50	0 0	—
7465	කිරුමානාගොඩැල්ල නොහොස් කවුම්බෙකැලේ	එම	එම	37	3 16	—
7465	කල්පේකන්ද	—	කැලේ	5	3 34	35
10693	කිහල්මුල්ලේ කුඹුර	සීතියම 11,090. පිහිටිම සිංහනැකෝරලේ අදිකාරිපත්තුව. ගම—සුහුපිවිය.		0	2 38	30
10694	මුක්කෙවිටු කුඹුර	අක්කර 11,089. පිහිටිම සිංහනැකෝරලේ මැදපත්තුව. ගම—මකඔරිට.	දෙකීය කුඹුර	0	0 14	—
10691	කල්ගහකුඹුර	අක්කර 11,089. සීතියම 11,089.	කුඹුර	0	0 25	30
10692	කන්තිපල්ලේ කුඹුරේ දෙකීය	එම	එම	4	1 22	30
10706	ගල්පොත්තේ ඔරිට	සීතියම 11,093. ගම—දළුපිවිය. ම. ග. අ. ජනවර්ධන ඔරිට		0	3 11	20
10689	රුක්කන්තනගහ ඔරිට	සීතියම 11,088. පිහිටිම සිංහනැකෝරලේ මැදපත්තුව. ගම—මකඔරිට.		0	3 25	20
10690	කෝන්ගහවත්ත	ම. අදෙවිවිතා ප්‍රනාන්දු	4 අවිරුද්‍ර වගස් පොල්	1	2 8	20
10712	කකටගහ ඔරිට	සීතියම 11,098. ගම—මාගලගොඩ. ර. අ. සර්දිගල් අප්පු සහ කවින් ඔරිට		0	2 6	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරාජ්‍යාණන්දෙගෙත්තේ, විකිත්මේ කොන්දේසි ගැණ බස් නාහිර දිසාබේ විශාසනී අක්කර 4 ජෝන් පවිලිප් වික්‍රමසිංහ දැනගත්ව ප්‍රථමය.

ගරුකර අක්කර 2 ආදිකාරි පත්තුවක් අදාළවලය, බිබිල්ලු. ටී. චේලර්, වැඩබලන මහසෙත්තාරිස් මමිහ.

No. 1,220, W. P.

Colonial Secretary's Office, Colombo, August 21, 1901.

ON Monday, October 21, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,076. Village—Horekele.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
7138	Pokunawatta	Mututantirige Siman Fernando of Horetuduwa	Garden	0	0 22	2,000
7139	Do.	Balapuwaduge Suwaris Mendis of Horetuduwa	do.	0	0 16-50	2,000
7140	Do.	Mututantirige Andris Fernando of Horetuduwa	do.	0	0 13-50	2,000
7141	Do.	Heirs of Joseph de Mel of Horetuduwa	do.	0	0 7-50	250
7142	Do.	Mututantirige Siman Fernando of Horetuduwa	Owita	0	0 10-50	250
7143	Do.	Heirs of Colombapatabendige Abraham Perera	Garden	0	0 30	2,000
7144	Do.	Colombapatabendige Elias Perera of Horetuduwa	do.	0	0 12-50	2,000
7145	Do.	Colombapatabendige Bastian Perera of Horetuduwa	do.	0	0 11	2,000
7146	Do.	Mututantirige Siman Fernando of Horetuduwa	do.	0	0 27	2,000
7147	Do.	Lindamulage Harmanis de Silva of Horetuduwa	Owita	0	0 10	250
7148	Do.	Mututantirige Siman Fernando of Horetuduwa	do.	0	0 20-50	250
7149	Delgahawatta	Mututantirige Luwis Fernando of Horetuduwa	Garden	0	0 14	2,000
7150	Do.	Mututantiripatabendige Mendis Coorey of Horetuduwa	do.	0	0 22-75	2,000
7151	Do.	Mututantirige Abraham Fernando of Horetuduwa	do.	0	0 10-50	2,000
7152	Do.	Mahamarakkalage Henry Suwaris Perera of Horetuduwa	do.	0	0 21	2,000
7154	Godaporagahawatta	Podimarakkalage Mathes Perera of Horetuduwa	do.	0	0 7-75	2,000
7155	Do.	Mudalidewage Luwis Perera and others of Horetuduwa	Garden	0	0 6-25	250

Situated in the Panadurebadda of the Panadure totamane.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 8,750. Village—Wanahengoda.						
7161	Bulugahalanda	Crown	High jungle	18	3 36	30
7162	Do.	do.	Jungle	10	1 20	30
7164	Kiripellagahalanda	do.	do.	4	2 21	30
Preliminary plan 7,473. Village—Badanagoda.						
C 365	Alubogahawattalanda	Dodangodage Don Carolis of Badanagoda	Garden	0	1 10	20
3267	Dangahaowita	Crown	Owita	0	0 8	10
3268	Kandegewelatunelamodera	do.	Deniya	0	1 36	10
J 365	Dodangodagewatta-addara alias Lindalangaowita	do.	do.	1	2 28	10
M 365	Badanagodamahakumbura	Heris of Don Johanis Tewarapperuma and others	Paddy field	24	0 0	40
O 365	Badanagodawilhadndeniya	Crown	Deniya	4	3 19	15
3269	Batahenalanda	do.	Chena and jungle	3	3 1	30
3270	Kosgahawattalanda	do.	do.	7	3 0	30
3271	Tunelamoderadeniya	do.	Deniya	6	0 15	15
3273	Elukudumulla	do.	do.	4	2 21	15
3274	Kosgahawattalanda	do.	Jungle	12	2 17	30
3275	Kosghaudumullewatta	Sandaranekatige Agirisa and others	Garden	0	1 6	30
3279	Kajuttalanda	Crown	Chena and jungle	4	0 23	30
3280	Uluwawelapahalagankanda	do.	Deniya	7	3 30	15
Situating in the Beruwalbadde of the Kalutara totamune.						
Preliminary plan 9,716. Village—Metiyalamulla.						
N 615	Waulugaha alias duwalanda	Goraka D. J. de Tissera	Garden	5	2 4	30
Situating in the Payiyagalbadde of the Kalutara totamune.						
Preliminary plan 10,009. Village—Weniwelpitiya.						
6982	Millagahapola	Crown	Jungle	3	1 27	40
6983	Do.	do.	do.	0	3 5	40
Situating in the Munwattebage pattu of Rayigam korale.						
Preliminary plan 10,014. Village—Olaboduwa.						
I 645	Hikgahaowita	Heirs of Olaboduwe Nekatige Cornis Fernando	Owita	1	1 29	60
Situating in the Kumbuke pattu of Rayigam korale.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,220, W. P.

විෂි 1901 ක්වු අගෝස්තු මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජ්ජන්කාන්තේස්සේ කන්කෝරුවෙහිදී.

කර්තව්‍ය දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපජ්ජන්කාරීන්කාන්තේස්සේ විසින් මෙහි පහත සඳහන්වෙහ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු මහෝස්මි මස 21 වෙනි දිනවු සඳුදා දවල් 12) කර්තව්‍ය කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව හෝ නිවැරදිකරනව යෙදෙනවා ඇත.

සිතියම 10,076. ගම්—හොරේකැලේ.

අක්කරපහ

සාමාන්‍ය

මහස. වටිනාකම.

අ. රු. ප.

රු.

නො.	ඉඩමේ නම.	අයිතියම නිසන්කා.	අත්දම.	අ. රු. ප.	රු.
7138	සොකුකොවන්ක	බ්‍රිතාන්‍යකරියේ සිව්ව ප්‍රකාන්ද, හොරේ අඩුව	වහාව	0 0 22	2,000
7139	එම	හොරේඅඩුවේ පදිනව් බල ප්‍රවිච්චේස්සේ සුරිය මැනදිස්	එම	0 0 16-50	2,000
7140	එම	හොරේඅඩුවේ පදිනව් බ්‍රිතාන්‍යකරියේ අන්දිස් ප්‍රකාද	එම	0 0 13-50	2,000
7141	එම	හොරේඅඩුවේ පදිනව් ජෝසැස් ද මැල් ගේ උරුමකාරයෝ	එම	0 0 7-50	250
7142	එම	හොරේඅඩුවේ පදිනව් බ්‍රිතාන්‍යකරියේ සිව්ව ප්‍රකාද	මමම	0 0 10-50	250
7143	එම	හොරේඅඩුවේ පදිනව් ජමුනම් ප්‍රෙරගේ උරුමකාරයෝ	වහාව	0 0 30	2,000
7144	එම	හොරේඅඩුවේ පදිනව් කොලඹවි බැදිගේ ජලියෙස් ප්‍රෙර	එම	0 0 12-50	2,000
7145	එම	හොරේඅඩුවේ පදිනව් කොලඹවි බැදිගේ බිස්නියස් ප්‍රෙර	එම	0 0 11	2,000
7146	එම	හොරේඅඩුවේ පදිනව් බ්‍රිතාන්‍යකරියේ සිව්ව ප්‍රකාද	එම	0 0 27	2,000

නො. (No.)	ඉඩම් නම. (Name of Land)	අයිතිය ම කිසියකු. (Right of Land)	අන්දම. (Measurement)	අක්කරයක හාමාන වලින් නාම. (In Acres and Cents)		
				වගක. අ. රු. ප. (Area in Acres, Rupees, Cents)	රු. (Rupees)	
7147	පොකුගෙවත්ත	හොරේතුඩුවේ පදිත්ති ලියවුලෙන් හරමා කීස් ද සිල්වා	බිම්ම	0	0 10	250
7148	එම	හොරේතුඩුවේ පදිත්ති මුතුකන්තිරිගේ සීමස් ප්‍රකාශ	එම	0	0 20.50	250
7149	දෙල්ගහවත්ත	හොරේතුඩුවේ පදිත්ති මුතුකන්තිරිගේ ප්‍රච්ඡේද ප්‍රකාශ	වගාව	0	0 14	2,000
7150	එම	මුතුකන්තිරිගේ මැදිගේ මැදිගේ කුරේ, හොරේතුඩුවේ	එම	0	0 22.75	2,000
7151	එම	හොරේතුඩුවේ පදිත්ති මුතුකන්තිරිගේ ඒකම ප්‍රකාශ	එම	0	0 10.50	2,000
7152	එම	හොරේතුඩුවේ පදිත්ති මහමරක්කලගේ හෙයිරි පුවර්ස් ප්‍රෙරු	එම	0	0 21	2,000
7154	හොඩපරගහවත්ත	හොරේතුඩුවේ පදිත්ති පොඩ්මරක්කලගේ මන්තෙස් ප්‍රෙරු	එම	0	0 7.75	2,000
7155	එම	හොරේතුඩුවේ පදිත්ති මුදලියේගේ ප්‍රච්ඡේද පිරිස් සහ තවත්	එම	0	0 6.25	250
පිහිටා තිබෙන්නේ පානදුර නොවනුයේ පානදුරබද්දේය.						
7161	මුලුගලන්ද	සිතියම 8,750. ගම—වගකෙන්නොඩ.	උස් කැලේ	18	3 36	30
7162	එම	රජසන්නක	කැලේ	10	1 20	30
7164	කිරිපැල්ලගහලන්ද	එම	එම	4	2 21	30
පිහිටීම 7,473. ගම—බදනගොඩ.						
C 365	අලුබෝගහවත්ත	බදනගොඩ පදි-ම් දෙබන්ගොඩගේ	වගාව	0	1 10	20
3267	දංගහමිම්ම	දෙබන් කරෝලිස් රජසන්නක	බිම්ම	0	0 8	10
3268	කන්දෙගෙවෙල හංආල මෝදර	එම	දෙකිය	0	1 36	10
J 365	දෙබංගොඩගෙවත්ත	දෙබන් කරෝලිස්	එම	1	2 28	10
M 365	බදනගොඩමහකුමුර	දෙබන් ජෙනානිස් තෙවර්පෙරුමගේ	කුමුර	24	0 0	40
O 365	බදනගොඩමිලියෙටු	රජසන්නක	දෙකිය	4	3 19	15
3269	බටහේතෙලන්ද	එම	සේන සහ කැලේ	3	3 1	30
3270	කොස්ගෙවත්තේ	එම	එම	7	3 0	30
3271	හුන්ආල මෝදර	එම	දෙකිය	6	0 15	15
3273	ඉලුක්කමුල්ල	එම	එම	4	2 21	15
3274	කොස්ගෙවත්තෙලන්ද	එම	කැලේ	12	2 17	30
3275	කොස්ගෙවත්තෙලන්ද	එම	වගාව	0	1 6	30
3279	කපුන්තෙලන්ද	රජසන්නක	සේන සහ කැලේ	4	0 23	30
3280	උලුචලලගල ගංකන්ද	එම	දෙකිය	7	3 30	15
පිහිටා තිබෙන්නේ කලුගරනොවනුයේ මෙරුවල්බද්දේය.						
පිහිටීම 9,716. ගම—මැටිගලමුල්ල.						
N 615	වවුලගල නොහොත්	හොරේතුඩුවේ පදිත්ති හි. ජේ. ඩී. තිසේරා	වගාව	5	2 4	30
පිහිටා තිබෙන්නේ කලුගර නොවනුයේ පස්සාගල්බද්දේය.						
පිහිටීම 10,009. ගම—වෙතිවැල්පිටිය.						
6982	මිල්ලගහපොල	රජසන්නක	කැලේ	3	1 27	40
6983	එම	එම	එම	0	3 5	40
පිහිටා තිබෙන්නේ රසිගමනෝරලේ මුත්තේගොඩගේ පස්සාගල.						
පිහිටීම 10,014. ගම—මලබේගුඩුව.						
I 645	කිස්ගහමිම්ම	මලබේගුඩුවේ කැකතිගේ කර්තිස් ප්‍රකාශ	බිම්ම	1	1 29	60
පිහිටා තිබෙන්නේ රසිගමනෝරලේ කුමුක්කන්තේගොඩගේ පස්සාගල.						

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර්ස්කරුල්ලන්තාත්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැන සඳහන් කර ඇති ඉඩම් කොන්දේසි පොතකට පිවිසීමට අත්තික්කල්ලේ උපදේස්කරුන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුරුමහලක්කන්තේගොඩගේ ආණ්ඩු ලෙස,  
 ඉ. ඩී. ජේ. මල්ලරු.  
 මැඩබලන මහලක්කන්තේගොඩගේ පස්සාගල.

No. 1,221, W. P.

Colonial Secretary's Office,  
Colombo, August 21, 1901.

ON Monday, October 7, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

## Preliminary plan 10,927. Village—Duwegoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
10024	Ketekerellagahalanda	Crown	Chena and jungle	15	3 0	30
10025	Kendagahalanda <i>alias</i> Kos-gahalanda	do.	do.	6	0 10	30
10026	Kosgahalandawatta	Hendrick de Alwis Gunatillake of Palayangoda and others	Garden	2	1 12	100
10027	Kendagahawilalandawatta	Susaumestiriyar Tambi Pulle of Maggona and others	Six coccoanut plants 2 years old	0	0 29	20
Situating in the Maggonbadda of the Kalutara totamune.						
Preliminary plan 10,904. Village—Angangoda.						
9943	Adikarihena	Crown	Jungle	18	3 20	30
9944	Kurunduwatta	Heirs of the late Joronis de Silva Tanapati of Maha Paiyagala	Garden	0	1 0	50
9945	Dambokahenawatta	Don Davith Weerasinha	do.	2	1 36	50
9946	Millagahaudumullawatta	Don Johanis Banasinha	do.	0	2 20	40
9947	Adikariwatta	Don Pedrick Weerakon and another	75 coccoanut plants 2 to 4 years old	1	3 26	40
9948	Do.	do.	Garden	2	0 4	40
Situating in the Payiyagalbadda of the Kalutara totamune.						
Preliminary plan 8,695. Village—Paratta.						
P 498	Millagahawatta	Adambarage Andris de Alwis of Gorakana	Old garden	1	0 28	50
R 498	Delgahawatta	Isabala Perera and others	do.	5	2 3	150
S 498	Delgahawattalanda	do.	Chena and jungle	2	0 31	30
Village—Kehelwatta.						
T 498	Maragaha or Kahatagahawatta	Hettiarachchige Luwis Perera of Kehelwatta	About 100 coccoanut plants about 1 year old and jungle	2	3 0	30
U 498	Do.	Isabala Perera and others	Old garden	0	0 21	25
V 498	Do.	Rayigama Acharige Siman Perera	Jungle	0	3 1	30
W 498	Do.	do.	Garden	0	2 0	25
X 498	Delgahawatta	Mudalidewage Johanis Pieris	do.	0	1 21	25
Y 498	Do.	do.	Twenty coccoanut plants 1 year old and chena	0	2 23	30
Situating in the Panadurebadda of the Panadure totamune.						
Preliminary plan 8,586. Village—Pannila.						
6771	Millagahaudumulla	Crown	Jungle	1	1 36	10
Preliminary plan 8,618. Village—Uragoda.						
F 493	Dolabodagankanda	Crown	Deniya	0	1 31	10
Preliminary plan 8,585. Village—Uragoda.						
6769	Sapugahaowita	Crown	Owita	1	0 16	10
Preliminary plan 9,897. Village—Welipenna.						
6722	Nagodamukalana	Crown	Forest	15	1 20	50
6723	Do.	do.	For reservation	1	2 14	—
Village—Uragoda.						
V 628	Dikowita	Crown	Owita	1	1 32	10
W 628	Uramulla	Uragoda Appuhamillage Ungu Appu	Paddy field	0	0 30	10
X 628	Uramullakumbura	do.	do.	0	1 17	10
Preliminary plan 6,895. Village—Ittapana.						
T 266	Malwattelanda	Heirs of Piankararadage Nando and others	Partly planted and partly jungle	6	2 14	20
Situating in the Walallawiti pattu of Pasdun korale west.						
Preliminary plan 11,035. Village—Kobowaka.						
10447	Wiketugala deniya	Crown	Deniya	1	2 5	15
Preliminary plan 10,992. Village—Kobowaka.						
10277	Amunule aduwapaulekattiya	Crown	Jungle	0	3 32	15
Preliminary plan 10,993. Village—Kobowaka.						
10278	Galaboda dawattepitakattiya	Crown	Jungle	2	1 36	15
10279	Galaboda dawattepitakattiya	Crown	Jungle	0	3 25	15
Preliminary plan 10,994. Village—Kobowaka.						
E 804	Amba	D. G. Wirakkody	Deniya	0	0 17	15
F 804	Galaboda kumburedeniya	do.	Paddy field	0	0 12	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
10280	Ambagahakumburapitakattiya	Crown	Deniya	0 0 18	15
10281	Do.	Ratuge Neris Appu	Road reservation	0 0 3	—
10282	Do.	Crown	Jungle	0 0 18	15
10283	Delgahawattepitakattiya	do.	Road reservation	0 0 6	—
10284	Do.	do.	Jungle	0 2 33	15
G 804	Delgahawattehena	do.	Road reservation	0 0 1	—
H 804	Do.	Crown and G. Carolis and others	Jungle	0 0 4	15
10285	Delgahawattepitakattiya	Crown	Deniya	0 0 35	15

Situated in the Gangaboda pattu of the Pasdun korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,221, W. P.

වම් 1901 කවු අංකයේ මස 21 වෙනි දින කෙලෙස  
මහසමුහාරයේදී නොවැනි කෙලෙස කෙරුණි.

මහර දිනෙකේ ආණ්ඩුවේ උපරිකරණ උන්කොටසේ පිහිටි මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සහක  
උපරිකරණ ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වම් 1901 කවු මිනකෝමු මස 7 වෙනි දින කවු සඳහා දේල් 120  
සහකර කවු වෙහෙරියේදී වෙන්දේසිකර විකුණනවට හෝ නිකුත්කරනවට යෙදෙන්නා ඇත.

සිතියම 10,927. ගම—දුරුවොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීසන්නා.	අන්දම.	මහස. ප. ර.	අත්කර මහ මිල. රු.
10024	කැවුණු රළුගලක්ද	රජසත්තක	හේන සහ කැලේ	15 3 0	30
10025	කැවුණු ගලක්ද හෝ හොඳ කොප්ප	එම	එම	6 0 10	25
10026	කොප්පගලක්ද	පාලසන්ගොඩ පදිංචි කෙණ්ඩික්ද අලුතින් ගුනනිලක සහ තවත්	වහ ව	2 1 12	100
10027	කැවුණු ගලක්ද හෝ වහ ව	මහලොව පදිංචි ප්‍රසේව මෙස්ත්‍රී හැරි කම්බිපුල්ලෙ සහ තවත්	අවුරුදු 2ක් වරක ඇති පොල් පල 6යි	0 0 29	20
පිහිටා තිබෙන්නේ පලුගර කොට්ටමුණේ මහලොව බද්දේය.					
සිතියම 10,904. ගම—අංගංගොඩ.					
9943	අදිකාරිවත්ත	රජසත්තක	කැලේ	18 3 20	30
9944	කැවුණු ගලක්ද	මහපස්සාගල පදිංචි පිහිටි කෙණ්ඩි නිස්ස පිලව්‍යා නානාසනිංගේ උරු මක්කාරයෝ	වහ ව	0 1 0	50
9945	දළු කොප්පගලක්ද	දෙව් දෙව් විරසිංහ	එම	2 1 36	50
9946	මල්ලගලක්ද	දෙව් කේනානිස් රකසිංහ	එම	0 2 20	40
9947	අදිකාරිවත්ත	දෙව් කේනානිස් විරසේන සහ කේනානිස්	අවුරුදු 2ක් නිම 40 වරක ඇති කොල් පාල 75	1 3 26	40
9948	එම	එම	වහ ව	2 0 4	40
පිහිටා තිබෙන්නේ පලුගර කොට්ටමුණේ පස්සාගල බද්දේය.					
සිතියම 8,695. ගම—පරන්න.					
P 498	මල්ලගලක්ද	හොරකොටේ ආම්බරංගේ අන්දමද අලුතින්	පරන වහ ව	1 0 28	50
R 498	දළු කොප්පගලක්ද	ඉංගොලා ප්‍රේම සහ තවත්	එම	5 2 3	150
S 498	දළු කොප්පගලක්ද	එම	හේන සහ කැලේ	2 0 31	30
ගම—කෙණ්ඩික්ද.					
T 498	මාරගන නොගොඳ කහවහ වත්ත	කෙණ්ඩික්ද හෙවිච්චි විංග ප්‍රවීණ ප්‍රේම	කැලේ සහ අවුරුදු දක් පස්සාගල ඇති පොල් පල 100	2 3 0	30
U 498	එම	ඉංගොලා ප්‍රේම සහ තවත්	පරන වහ ව	0 0 21	25
V 498	එම	රජසත්තක විංගේ සිංහ ප්‍රේම	කැලේ	0 3 1	25
W 498	එම	එම	වහ ව	0 2 0	25
X 498	දළු කොප්පගලක්ද	මු. ලී. දේවංගේ කේනානිස් විංග	එම	0 1 21	25
Y 498	එම	එම	අවුරුදු දක් පස්සාගල ඇති පොල් පල 20යි	0 2 23	25
පිහිටා තිබෙන්නේ පානදුර කොට්ටමුණේ පානදුර බද්දේය.					
සිතියම 8,586. ගම—පන්නිල.					
6771	මල්ලගලක්ද	රජසත්තක	කැලේ	1 1 36	10
සිතියම 8,618. ගම—උරුවොඩ.					
P 493	දළු කොප්පගලක්ද	රජසත්තක	දෙහිය	0 1 31	10

කො.	ඉඩමේ නම.	අයිතියක් කියවන්නා.	අන්දම.	වගක. මහල. අ. රු. ප.	අක්ෂර. මහල. රු.
6769	සපුකහම්මුව	සිතියම 8,585. එම	බිම්ම	1 0 16	10
6722	නාගොඩමුකලාන	සිතියම 9,897. ගම්—වැලිපාන.	කැලේ	15 1 20	50
6723	එම	රජසන්තක එම	නොවිකුනක	1 2 14	—
V 628	දික්බිම	ගම්—ලෑරගොඩ.	බිම්ම	1 1 32	10
W 628	ලෑරමුල්ල	රජසන්තක ලෑරගොඩඅප්පුකාමිල්ලාගේ	කුඹුර	0 0 30	10
X 628	ලෑරමුල්ලෙකුඹුර	ලංඉඅප්පු එම	කුඹුර එම	0 1 17	10
T 266	මල්වත්තෙලන්ද	සිතියම 6,895. ගම්—ඉත්තාපාන. විශාකාරදගේ නන්දෙගෙ සහ කොටසක් වැව්පිකර තවත් අගගේ ලෑරමක්කාරගේ සහ කොටසක් කැලේ		6 2 14	20
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුන්නේ රළු වලල්ලාවිටිපත්තුවේය.					
10447	විංචපුටුලදෙහිය	සිතියම 11,035. ගම්—පකාබවක. රජසන්තක	දෙහිය	1 2 5	15
10277	පමුකුකුඹුරේපාමුල කම්පිය	සිතියම 10,992. එම	කැලේ	0 3 32	15
10278	ගලබොඩවත්තෙපිට කම්පිය	රජසන්තක	එම	2 1 36	15
10279	එම	එම සිතියම 10,994.	එම	0 3 25	15
E 804	අඹනකකුඹුරදෙහිය	ඩී. ජී. වරක්කොඩි	දෙහිය	0 0 17	15
F 804	ගලකුඹුර	එම	කුඹුර	0 0 12	30
10280	අඹනකකුඹුර පිට කම්පිය	රජසන්තක	දෙහිය	0 0 18	15
10281	එම	රත්දගේ තේරිස්අප්පු	පාරනිසා නොවිකුනක	0 0 3	—
10282	එම	රජසන්තක	කැලේ	0 0 18	15
10283	දෙල්ගහවත්තෙ පිට කම්පිය	රජසන්තක	පාරනිසා නොවිකුනක	0 0 6	—
10284	එම	එම	කැලේ	0 2 33	15
G 804	දෙල්ගහවත්තෙහේන	එම	පාරනිසා නොවිකුනක	0 0 1	—
H 804	එම	රජසන්තක සහ ජී. කරේලිස් සහ තවත්	කැලේ	0 0 4	15
10285	දෙල්ගහවත්තෙ පිට කම්පිය	රජසන්තක	දෙහිය	0 0 35	15
පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුන්නේ රළු ගලබොඩවත්තුවේය.					

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තකුලන්තානස්සෙගෙත්ද, විකිනිමි කොන්දේසි ගැන කම්පර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනලන්තානස්සෙගෙත්ද දැනගනිමට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,  
බඩුල්ලු. ටී. මේලරු,  
වැඩබලන මහසෙකුකාරස්. මමක.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a metal quarry on the 5th mile, Deltota road, to wit:—  
Preliminary plan 5,014. Village—Hindagala.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
R 826	Panwathachena	Scrub and rock	T. Lokuappuhami	1 0 32

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 19, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
August 8, 1901.

H. Wicks,  
Government Agent.

C 7\*

1876 ක්වු අඩු රු. 4000 කොට 3000 ක්වු අඩු කළ හැකි බවට පත්වීමේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට, ඒකම:—දෙප්තුවේ පාලන පනතක්වලට අදාළව පැවැත්වෙන පිණිස මෙහි පනත සඳහන්වන ඉඩම ලබාදීමට අදාළ ක්‍රියාකරණ පිණිස “එම 1876 ක්වු අඩු රු. 4000 ක්වු අඩු කළ හැකි බවට පත්වීමේ ප්‍රකාරයට කාරක මණ්ඩලයට මන්ත්‍රණය ඇතුළු ප්‍රකාශනවලින් අයත් කිරීමට අණල. ක්වු 4000, ඒ ඉඩම හමු:—

කො. R 826	ඉඩමේ නම. පස්වලගේන	පිහිටීම 5,014 අන්දම. පස්වලගේන ගල්පිටිය නිවෙහ සිම	මම—හිඳගල. රැසිතිකම කිහිපයා.	මහත. අ. රු. ප. 1 0 32
-----------	-------------------	--	-----------------------------	-----------------------

එවැනි ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව කිසිවෙකු වෙ පොදුරජායාට දැනගැනීම සඳහා නැවත වරක් මහලුකර කිසිවෙකු හැට්ටම වෙසින් දැනුම්දෙමි.  
ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණයට වර් 1901 ක්වු අඩු රු. 4000 වෙති දින පස්වැ දෙනෙක් කාලයට මහලුකර කම්බේරිකේදී මා ඉදිරිපත්ව පැමිණ ඒ කොමිෂනර්වරයාට අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට හිතුවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටිය ඔුල්ල කණකන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටින්නට හිතුවම වෙසින් දැනගත යුතුයි.

වර් 1901 ක්වු අගෝස්තු මස 8 වෙනි දින මහලුකර කම්බේරිකේදී. එම. වෙස, ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම මුලු-ප්‍ර. 3 ම මුලකකප්පදාපනත 7 ම පිරිවිණ ප්‍රකාරයට ප්‍රකාශනවලට අදාළව පැවැත්වෙන පිණිස මෙහි පනත සඳහන්වන ඉඩම ලබාදීමට අදාළ ක්‍රියාකරණ පිණිස “එම 1876 ක්වු අඩු රු. 4000 ක්වු අඩු කළ හැකි බවට පත්වීමේ ප්‍රකාරයට කාරක මණ්ඩලයට මන්ත්‍රණය ඇතුළු ප්‍රකාශනවලින් අයත් කිරීමට අණල. ක්වු 4000, ඒ ඉඩම හමු:—

කො. R-826	ඉඩමේ නම. පස්වලගේන	පිහිටීම 5,014 අන්දම. පස්වලගේන ගල්පිටිය නිවෙහ සිම	මම—හිඳගල. රැසිතිකම කිහිපයා.	මහත. අ. රු. ප. 1 0 32
-----------	-------------------	--	-----------------------------	-----------------------

එවැනි ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව කිසිවෙකු වෙ පොදුරජායාට දැනගැනීම සඳහා නැවත වරක් මහලුකර කිසිවෙකු හැට්ටම වෙසින් දැනුම්දෙමි.  
ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණයට වර් 1901 ක්වු අඩු රු. 4000 වෙති දින පස්වැ දෙනෙක් කාලයට මහලුකර කම්බේරිකේදී මා ඉදිරිපත්ව පැමිණ ඒ කොමිෂනර්වරයාට අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට හිතුවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටිය ඔුල්ල කණකන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටින්නට හිතුවම වෙසින් දැනගත යුතුයි.

වර් 1901 ක්වු අගෝස්තු මස 8 වෙනි දින මහලුකර කම්බේරිකේදී. එම. වෙස, ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම මුලු-ප්‍ර. 3 ම මුලකකප්පදාපනත 7 ම පිරිවිණ ප්‍රකාරයට ප්‍රකාශනවලට අදාළව පැවැත්වෙන පිණිස මෙහි පනත සඳහන්වන ඉඩම ලබාදීමට අදාළ ක්‍රියාකරණ පිණිස “එම 1876 ක්වු අඩු රු. 4000 ක්වු අඩු කළ හැකි බවට පත්වීමේ ප්‍රකාරයට කාරක මණ්ඩලයට මන්ත්‍රණය ඇතුළු ප්‍රකාශනවලින් අයත් කිරීමට අණල. ක්වු 4000, ඒ ඉඩම හමු:—

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, to wit:—

Preliminary plan 2,463.—Vaakanda in Hiriyala hatpattu.				Extent.
Village—Vaakanda.				A. R. P.
Lot.	Name of Land.	Name of Claimant.	Description.	
X 1187	Vaakandahena	(1) J. W. Vanderstraaten, (2) Malhami Veda Naide	Chena	0 0 23
Y 1187	Do.	do.	do.	0 0 3-50
Z 1187	Vaakandadeniya	do.	Deniya	0 0 8
A 1188	Vaakandahena	do.	Chena	0 0 9
Preliminary plan 2,464.—Dewadda and Udugodagama in Hiriyala hatpattu.				
Village—Dewadda.				
B 1188	Dawaddahena	(1) Punchi Naide, (2) Malhami and others	Chena	0 0 37
C 1188	Udugodagamahena	Ukkubanda and others	do.	0 0 30
D 1188	Do.	do.	do.	0 1 19
Preliminary plan 2,466.—Nelunpatgama in Hiriyala hatpattu.				
Village—Nelunpatgama.				
G 1188	Bogahakumbura	Dingri Banda	Paddy field	0 0 39
H 1188	Pillagollakumbura	Menikrala and two others	do.	0 0 17-50
I 1188	Do.	do.	do.	0 0 24
J 1188	Kanukatiyakumbura	(1) Menikrala, (2) Ranhamy	do.	0 1 0
K 1188	Kolongahamulahena	Punchirala	Chena	0 0 15
Preliminary plan 2,467.—Hindawewa in Hiriyala hatpattu.				
Village—Hindawewa.				
L 1188	Wellanmagodahena	(1) Dingirihamy, (2) Mudaliyanse, and (3) Kiri Banda	Chena	0 0 32-50
M 1188	Do.	do.	do.	0 0 30-75
N 1188	Do.	do.	do.	0 0 13-50
O 1188	Ihalahindawewakumbura	(1) Kiri Banda, (2) Mudalihami Vidane	Paddy field	0 0 34-50
P 1188	Do.	do.	do.	0 0 32
Q 1188	Millagahamulahena	(1) Kiri Banda, (2) Mudalihamy	Chena	0 0 0-12



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 2,468.—Siambalawewa in Hiriyala hatpattu.				
11407	Siambalawewakele	Village—Siambalawewa.	Forest	0 2 18-50
11408	Do.	Crown do.	do.	0 0 10-50
11409	Do.	do.	do.	0 1 15-50
11410	Do.	do.	do.	0 0 30
Preliminary plan 2,469.—Talawattagedara in Hiriyala in hatpattu.				
R 1188	Talawattagedaralanda	Village—Talawattagedara.	Chena	0 0 22-75
S 1188	Do.	(1) Ambagaswewa Ranhamy, (2) Walaswewa Bandirala, Korala do.	do.	0 0 24-50
Preliminary plan 2,470.—Kirimetiya and Weragala in Hiriyala hatpattu.				
11411	Weragalakele	Village—Weragala.	Young forest	0 0 21
11412	Do.	Crown do.	do.	0 1 9
11413	Kirimetiya	do.	do.	0 1 36
Preliminary plan 2,472.—Viyangala in Hiriyala hatpattu.				
W 1188	Abodayayahena	Village—Viyangala.	Chena	0 0 35-50
Preliminary plan 2,473.—Migaswewa and Viyangala in Hiriyala hatpattu.				
X 1188	Nugagahamulahena	Village—Migaswewa.	Chena	0 0 6-50
Y 1188	Kongahamullahena	Tikiri Banda and others	do.	0 1 29
Z 1188	Do.	(1) Tikiri Banda, (2) Kalu Banda Arachchi and others	do.	0 0 36
A 1189	Do.	do.	do.	0 0 38
B 1189	Helambagahakumbura	Kalu Banda Arachchi and others	Paddy field	0 0 10
C 1189	Do.	do.	do.	0 1 0
D 1189	Viyangalawewa	The villagers of Viyangala	Portion of tank	0 0 6
E 1189	Diyagilmahena	Mudiyanse Vidane and others	Chena	0 1 5-50
Preliminary plan 2,462.—Pubbowwa in Hiriyala hatpattu.				
11405	Pubbowemukalana	Village—Pubbowwa.	Forest	0 0 82
11406	Do.	Crown do.	do.	0 3 8-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Hiripitiya on October 2, 1901, and the following days, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,  
August 21, 1901.

C. A. MURRAY,  
Government Agent.

☉ 1876 ක්ව අවුරුද්දේ කොමරර් විනේ ආකුරාදේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් සඳහා වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වසී 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආකුරාදේ” ගවෙති කාරණයේ කරතිවෙන පනතින් අනුමත ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු ලකුණකවගන්තියේගෙය නිසිආකාර මට අණලියා කිරීම, ඒ ඉඩම් නම් :—

සි. නි. 2,463. සිරිකාලගන්පත්තුව. ගම්—වැකන්ද.

ලො.	ඉඩමේ නම.	අයිතිකම් කියවත.	අත්දම.	මහත. අ. රු. ප.
X 1187	වැකන්දේගේන	(1) ජේ. ඩබ්ලිව්. වැනඩ්සට්‍රාවන්, (2) මල් කාමි වෙදනයිදේ	භේන	0 0 23
Y 1187	එම	එම	එම	0 0 3-50
Z 1187	වැකන්දේදෙහින	එම	දෙහින	0 0 8
A 1188	වැකන්දේගේන	එම	භේන	0 0 9
B 1188	දුවැද්දේගේන	සි. නි. 2,464. ගම්—දුවැද්ද. (1) ප්‍රවේනයිදේ, (2) මල්කාමි සහ කවන්	එම	0 0 37
C 1188	ලඹුගොඩගමගේන	ගම්—ලඹුගොඩගම.	එම	0 0 30
D 1188	එම	ලක්කුබන්ධා සහ කවන්	එම	0 1 19
G 1188	බෝගහකුඹුර	සි. නි. 2,466. ගම්—නෙළුන්පත්තුව. සි. නි. 2,466. බන්ධිවන්ධා	කුඹුර	0 0 39
H 1188	පිලගොල්ලේකුඹුර	මැතිකරු සහ කවන් දෙන්නෙක්	එම	0 0 17-50
I 1188	එම	එම	එම	0 0 24
J 1188	කහුකැව්දේකුඹුර	(1) මැතිකරු, (2) රත්කාමි	එම	0 1 0
K 1188	කොලොන්නේකුඹුර	ප්‍රවේනයිදේ	භේන	0 0 15
L 1188	වෙලෙන්නේගේන	සි. නි. 2,467. ගම්—තිදුවාව. (1) සි. නි. 2,467. බන්ධිවන්ධා, (2) මුදිකන්දේ සහ (3) සිරිබන්ධා	එම	0 0 32-50
M 1188	එම	එම	එම	0 0 30-75
N 1188	එම	එම	එම	0 0 13-50

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවීම.	අන්දම.	මතක. අ. රු. ප.
O 1188	ඉහලතිදවැවේකුඹුර	(1) කිරිබත්වා, (2) මුදලිතාමි මිදුණේ	කුඹුර	0 0 34-50
P 1188	එම	එම	එම	0 0 32
Q 1188	මල්ලකහමුලගේන	(1) කිරිබත්වා, (2) මුදලිතාමි සිතියම 2,468. ගම—සිංහලොවැව.	ජෙත	0 0 0-12
11407	සිංහලොවැවේකැප්ලේ	රජකන්කක	මුහුණත	0 2 18-50
11408	එම	එම	එම	0 0 10-50
11409	එම	එම	එම	0 1 15-50
11410	එම	එම	එම	0 0 30
R 1188	හලවත්තේගෙදර	සිතියම 2,469. ගම—හලවත්තේගෙදර. (1) අඹගස්වැවේ රත්තාමි, (2) මලස්වැවේ බත්තිරුකෝරුල	ජෙත	0 0 22-75
S 1188	එම	එම	එම	0 0 24-50
11411	මේරහලකැප්ලේ	ආණ්ඩුව	කැප්ලේ	0 0 21
11412	එම	එම	එම	0 1 9
11413	කිරිමැටියාව	ආණ්ඩුව	එම	0 1 36
T 1188	සිතියම 2,471. මහකමුලගේන	වත්තිකන්පත්තුවේ කටුවත්තාකෝරලේ. ගම—දක්පිටිය. මොරකොල්ලේ අප්පුතාමි සහ තවත්	ජෙත	0 0 1
U 1188	එම	එම	එම	0 1 17
V 1188	එම	එම	එම	0 0 21-50
W 1188	අබොඩතායේජෙත	සිතියම 2,472. හිරිතාලකන්පත්තුවේ. ගම—මියන්හල. මුදියන්සේ සහ තවත්	එම	0 0 35-50
X 1188	හුකහාමුලගේන	සිතියම 2,473. ගම—මියන්වැව. මිකිරිබත්වා සහ තවත්	එම	0 0 6-50
Y 1188	කෝන්කහමුලගේන	ගම—මියන්හල. (1) මිකිරිබත්වා, (2) කම්බත්වාආරම්මිල සහ තවත්	එම	0 1 29
Z 1188	එම	එම	එම	0 0 36
A 1189	එම	එම	එම	0 0 38
B 1189	ගැලුම්කුඹුර	කම්බත්වාආරම්මිල සහ තවත්	කුඹුර	0 0 10
C 1189	එම	එම	එම	0 1 0
D 1189	මියන්හලේවැව	මියන්හලේ ගම්වැසියෝ	වැවේ කො ඊසක්	0 0 6
E 1189	දියලිල්මේජෙත	මුදියන්සේ මිදුණේ සහ තවත් සිතියම 2,462. ගම—පුම්බෝව.	ජෙත	0 1 5-50
11405	පුම්බෝවේමුහුණත	ආණ්ඩුව	මුහුණත	0 0 32
11406	එම	එම	එම	0 3 8-50

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාට දැනගැනීම සඳහා හත්වැනි වගන්තියේ බිහිකර තිබෙන ගැටිතට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනෙකුට හමුවීම නොහොත් හමුවීම වෙනුවට ක්‍රියාකරණය වූ 1901 ක්‍රි.ව. 2 වෙනි දින පසු දවස්වලින් එකේ කතිසමට හිරිපිටියේදී මා ඉදිරිපිට පැමිණ එ කොට්ඨාසයේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ හමුවීමේ කොරතුරුත් කියාසිටින්නට බිහි වීම මෙයින් දැනගත යුතුයි.

මේ 1901 ක්‍රි.ව. 2 වෙනි දින  
 ඇතුළත කවීමේදීදී.  
 සී. ඒ. මරේ,  
 ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් මුහුණත 3 ම් මුහුණත 7 ම් පිරිකිණි පිරිකාරම් පිරිකාරම් දෙවනටු වෙනස්වූ කොටසක  
 පිහිටි පොළොවකට කාණිකො, අනෙකුත් :-

පිහිටි පොළොව 2,463.—කිරිපාලකන්පත්තුවේ ජෙත වාසස්තෙ.  
 ඉරිසි—වාසස්තෙ.

කණ්.	කාණිකො පොළොව.	ඉරිසි පොළොව.	විවරම්.	විකුණ. අ. රු. ප.
X 1187	වාසස්තෙකොටස	1, ජෙ. උපිණි. වසන්තරු ජෙත; 2, උපිණි. වසන්තරු ජෙත	ජෙත	0 0 23
Y 1187	එම	එම	ජෙත	0 0 3-50
Z 1187	වාසස්තෙකොටස	එම	ජෙත	0 0 9
A 1188	වාසස්තෙකොටස	එම	ජෙත	0 0 9
B 1189	දෙවනටුකොටස	1, පුණ්ණාප්පුණ්ණ; 2, පුණ්ණාප්පුණ්ණ කාණිකො මහාචාර්යවරුන් ඉරිසි—උපිණි.	ජෙත	0 0 37
C 1188	උපිණිකොටස	උපිණිකොටස	ජෙත	0 0 30
D 1188	එම	එම	ජෙත	0 1 19

பிளான நொம்பா 2,466.—நிறியாலைகற்பற்றின் நெலுட்பதகமம்.  
குறிச்சி—நெலுட்பதகமம்.

குண்.	காணியினது பெயர்.	உரிததாளியின் பெயர்.	வ்வரம்.	விசாலம். ஏ. ஞா. ப.
G 1188	போகாமுட்புறை	மங்கிறிவண்டா	நெலவயல	0 0 39
H 1188	பிலலகொலைக்கும்புறை	மெனிக்கிருளையும் இன்னும் இருவரும்	ரூப	0 0 17-50
I 1188	ரூப	ரூப	ரூப	0 0 24
J 1188	கனுகாத்திய சும்புறை 1, மெனிக்கிருலை ; 2, புஞ்சு	ரூப	ரூப	0 1 0
K 1188	கொலங்காமுலைகேனை	புஞ்சுருலை	சேனை	0 0 15

பிளான நொம்பா 2,467.—நிறியாலைகற்பற்றின் கிந்தைவெவை.  
குறிச்சி—கிந்தைவெவை.

L 1188	வெலலன்மாலகொடைகேனை	1, மங்கிறிகாமியம் ; 2, முடியானசேயும் ; 3, கிறிவண்டாவும் சேனை		0 0 32-50
M 1188	ரூப	ரூப	ரூப	0 0 30 75
N 1188	ரூப	ரூப	ரூப	0 0 13-50
O 1188	இயலகிந்தைவெவைக்குமபுறை	1, கிறிவண்டா ; 2, முதலிகாமி விதான	நெலவயல	0 0 34-50
P 1188	ரூப	ரூப	ரூப	0 0 32
Q 1188	மிலலகாமுலைகேனை	1, கிறிவண்டா ; 2, முதலிகாமி சேனை	சேனை	0 0 0-12

பிளான நொம்பா 2,468.—நிறியாலைகற்பற்றின் சியமபலவெவை.  
குறிச்சி—சியமபலவெவை.

11407	சியமபலவெவைகலை	முடி	காடு	0 2 18-50
11408	ரூப	முடி	காடு	0 0 10-50
11409	ரூப	முடி	காடு	0 1 15-50
11410	ரூப	முடி	காடு	0 0 30

பிளான நொம்பா 2,469.—நிறியாலைகற்பற்றின் தலவததைகெதற.  
குறிச்சி—தலவததைகெதற.

R 1188	தலவததைகெதறலந்தா 1, அமபகஸவெவை றன் ஆமி ; 2, வலஸவெவை வண்டிருலை	கோரூனை	சேனை	0 0 22-75
S 1188	ரூப	ரூப	ரூப	0 0 24-50

பிளான நொம்பா 2,470.—நிறியாலைகற்பற்றைச்சாந்த கிறிமெத்தியாவையும் வேறகலையும்.  
குறிச்சி—வேறகலை.

11411	வேறகலைகலை	முடி	இழங்காடு	0 0 21
11412	ரூப	முடி	ரூப	0 1 9
11413	கிறிமெத்தியாவை	முடி	ரூப	0 1 36

பிளான நொம்பா 2,471.—மபித்திகமம், கததுவணனைகொறன், வணனிகதபத்த.  
குறிச்சி—மபித்திகமம்.

T 1188	மீகாமுலைசேனை	மொறகொலை அப்பகாமியு மமறுவரும்	சேனை	0 0 1
U 1188	ரூப	ரூப	ரூப	0 0 17
V 1188	ரூப	ரூப	ரூப	0 0 21-50

பிளான நொம்பா 2,472.—வியாங்கலை, கிறியாலைகற்பற்று.  
குறிச்சி—வியாங்கலை.

W 1188	அபொடயாயைகேனை	முடியானசேயும் மறுவரும்	சேனை	0 0 35-50
--------	--------------	------------------------	------	-----------

பிளான நொம்பா 2,473.—மீகஸ்வெவையும், வியாங்கலையும், கிறியாலைகற்பற்று.  
குறிச்சி—மீகஸ்வெவை.

X 1188	துக்ககாமுலைகேனை	கிறிவண்டாவும் மறுவரும்	சேனை	0 0 6-50
--------	-----------------	------------------------	------	----------

Y 1188	கோங்காமுலைகேனை	1, கிறிவண்டாவும் ; 2, அலுவலன்டா ஆராச்சியும் மறுவரும்		0 1 29
--------	----------------	--	--	--------

Z 1188	ரூப	ரூப	ரூப	0 0 36
A 1189	ரூப	ரூப	ரூப	0 0 38

B 1189	கெவமபுறை	கதாக்கும்புறை அலுவலன்டா ஆராச்சியும் மறுவரும்	நெலவயல	0 0 10
--------	----------	--	--------	--------

C 1189	ரூப	ரூப	ரூப	0 1 0
D 1189	வியாங்கலைவெவை	வழங்கலை நாட்டார்	குளத்தின்பகுதி	0 0 6

E 1189	கிளாக்கினைகேனை	முடியானசே விதானையும் மறுவரும்	சேனை	0 1 5-50
--------	----------------	-------------------------------	------	----------

இல. காணியினது பெயர், உரிததாளியின பெயர், விவரம், விசாலம்,  
 பிளான நொம்பா 2,462.—புல்வவை, கிரியாலைகற்பற்று. எ. றா. ப.  
 (சூழ்ச்சி—புல்வவை.)  
 11405 புல்வவை முக்கினாண முடி காதி 0 0 32  
 11406 டெடி முடி காடு 0 3 8-50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தகுத காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேச திபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்கள் ஒப்புக்கொள்ள அரசாட்சியாரா என் ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இரணிக்கொண்டு பிரகீர்த்தமாய் க்ளம்ப ரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரிததுபேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய சாரியகாரா மூலமாய் 1901 ம் ஆண்டு ஜூன்மாதம் 2 ந் தேதியிலன்றும் அடுத்தநாட்களிலும் 1 மணிகளுக்கு கிரிபிரியவில் என முன்பாக வெளிப்படாத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைக ளுக்காய்த் தாம சாங்கும் உரிததுகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்துல அவர்களி டத்தற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

சூருநாகல கச்சேரி, சி. எ. மரே,  
 1901 ம் ஆண்டு ஆவணிமீ 21 ந் உ. அரசாட்சி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provi-  
 sions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the  
 following lands, required for a public purpose, to wit:—

Preliminary plan 2,443.—Rangama, Weudawili hatpattu. Village—Rangama.				Extent.
Lot.	Name of Land.	Name of Claimant.	Description.	A. R. P.
H 1182	Ambagahakotuwekumbura	Mudiyanse Vidanelage Dingiri Banda,	Paddy field	0 0 29-50
I 1182	Ambagahakotuwehena	(2) Kirihamilage Ran Menika	Chena	0 0 30-50
J 1182	Dangahamulahena	do.	do.	0 0 32-50
Preliminary plan 2,444.—Pubbowa, Weudailhatpattu. Village—Pubbowa.				
K 1182	Nugagahamulahena	(1) P. E. M. Mudalihamy, Korala, (2) P. E. M. Chendajoti, (3) P. E. M. Ranmenika, (4) P. E. M. Ranhamilla Ran Menika	Chena	0 2 16
L 1182	Do.	do.	do.	0 0 16-50
M 1182	Do.	do.	do.	0 2 9
N 1182	Mendakumbura	P. E. M. Chandaajoti	Paddy field	0 1 7-75
O 1182	Do.	P. E. M. Ranmenika	do.	0 0 15
Preliminary plan 2,445.—Rangama, Weudawili hatpattu. Village—Rangama.				
P 1182	Gongalpitiyehena	(1) Kirihamilage Ukkubanda, (2) Appuhamy	Chena	0 0 5
Q 1182	Ambagahamulawatta	Bamunumudiyanselage Ukkuwela	Cocoanut garden	0 0 28
R 1182	Welkotuwakumbura	Manapaye Banda, Korala	Paddy field	0 0 16
S 1182	Do.	do.	do.	0 0 6
T 1182	Wewehena	(1) Basnayeka Mudiyanselage Kaba Banda, (2) Mudiyanse, (3) Ukkurala, (4) Ranhamy	Chena	0 0 10-50
U 1182	Millanakumbura	(1) Wannunnehelage Ukkurala, (2) Ranhamy	Paddy field	0 0 17
V 1182	Do.	Wannunnehelage Ranmenika	do.	0 0 3-50
W 1182	Kahamegahamulahena	(1) Wannunnehelage Ukkurala, (2) Ranhami, (3) Ukkumenika, (4) B. M. Kalu Banda, (5) Mudiyanse	Chena	0 0 10-50
X 1182	Millanakumbura	(1) Basnayeka Mudiyanselage Kala-banda, (2) Mudiyanse	Paddy field	0 0 0-75
Y 1182	Do.	Udagodagama Ukkubanda, Lekam	do.	0 0 17-50
Preliminary plan 2,446.—Porapola, Weudawili hatpattu. Village—Porapola				
Z 1182	Kadevela	(1) Nilame S. B. Aberatna, (2) P. Kiri Banda	Chena	0 1 8
A 1183	Kadavelakumbura	do.	Paddy field	0 0 12
Preliminary plan 2,447.—Gettuwana, Weudawili hatpattu. Village—Gettuwana.				
B 1183	Kahatagahadalupotakumbura (field)	Tangamma	Paddy field	0 0 8
C 1183	Do.	Tambi Lebbe Muttisama	do.	0 0 5
D 1183	Bakmigahadalupota	Dingalage Hapi	do.	0 0 16
E 1183	Dangollepitiya	Abaddalage Samadari	do.	0 0 36-25
F 1183	Do.	Baiyadureyalage Mohotadureya	do.	0 0 9-50
G 1183	Do.	Tennalage Sewanda	do.	0 0 31-75
H 1183	Paragahamulakotuwa	Andagala temple	do.	0 0 20
Preliminary plan 2,450.—Gettuwana, Weudawili hatpattu. Village—Gettuwana.				
I 1183	Galwalayaya	Menikavedalage Pula	Paddy field	0 0 10
J 1183	Kahatagahadalupota	Puladureyalage Dinga	do.	0 0 4-50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. B. P.
K 1183	Siyambalagahamulawatta	(1) Hapuwadureyalage Pitchi, (2) Balaya	Cocoanut garden	0 1 3
L 1183	Do.	do.	do.	0 1 38-50
M 1183	Muttetungalapaulawatta	Seena Usman	do.	0 0 9
N 1183	Siyambalagahamulawatta	(1) H. Pichchi, (2) Balaya	do.	0 0 1-50
O 1183	Marakkayagewela	Balayawedalage Singa	do.	0 0 6
P 1183	Godellahenawatta	Mohotalage Dinga	do.	0 0 7-50
Q 1183	Do.	Arumalage Siria, (2) Balaya-wedalage Singa	do.	0 0 0-75
Preliminary plan 2,451.—Maraluwawa, Weudawili hatpattu. Village—Maraluwawa.				
B 1183	Nikahenawela	Panwida Kiriegalage Sanchia	Paddy field	0 0 0-75
S 1183	Muttetuwekumbura	(1) Ranhamy, Notary, (2) Dingiri Banda, Korala	do.	0 0 38-50
T 1183	Kabaritawakumbura	Adiryanpedige Juwan Fernando	do.	0 0 21
U 1183	Do.	(1) Kirihamilage Ran Menika, (2) Kaluhamy, (3) Menikhamy	Paddy field	0 0 18-50
V 1183	Bogahamulawela	(1) Ranhamy, Notary, (2) Rana-henaya	do.	0 0 36-25
W 1183	Dangahakumbura	Tennakoon Mudiyanse Lage Dingiri-amma	do.	0 0 9
X 1183	Munamalagahamulawatta	do.	Cocoanut garden	0 0 5-50
Y 1183	Ambagahakumbura	Galaddalage Punchi Naide	Paddy field	0 0 26
Z 1183	Do.	Galaddalage Ukku Natchile	do.	0 1 7
Preliminary plan 2,452.—Maraluwawa, Meddegama, Weudawili hatpattu. Village—Maraluwawa.				
A 1184	Rukattanagahamulakumbura	(1) Abesingha Mudiyanse Lage Kirihamy, (2) Mudalihamy, (3) Kirihamy	Paddy field	0 0 15
B 1184	Ratmalagahawekumbura	Maraluwawawihara	do.	0 1 11
C 1184	Ratmalagahawekumbura and kamata	do.	Threshing floor	0 0 0-16
D 1184	Koswaddanakumbura	do.	Paddy field	0 0 4
E 1184	Henainnewewapillewa	(1) Meegolle Henayalage Ranahenaya and Dingirihenaya	Waste land	0 0 7
F 1184	Henainnewela	do.	Paddy field	0 1 7
G 1184	Beradumullekumbura	Menikahenayalage Rani	do.	0 0 13
H 1184	Polgollawehena	Adiryanpedige Juwan Fernando	Chena	0 0 18-25
Village—Meddegama.				
I 1184	Ambakotekumbura	(1) Kiriya Upasakaya, (2) Mohota, (3) Singa	Paddy field	0 0 12-25
J 1184	Do.	Kiriyage Bilindi	do.	0 0 5-50
K 1184	Do.	Ungage Souwa	do.	0 0 7
Preliminary plan 2,454.—Kudakandagama, Weudawili hatpattu. Village—Kudakandagama.				
S 1184	Elupolakumbura	(1) Pinchalage Aruma, (2) Horatala, (3) Nandi	Paddy field	0 1 18
T 1184	Elluwapola	Mohatalage Lapaya	do.	0 0 3-50
Preliminary plan 2,455.—Hadirawalana, Weudawili hatpattu. Village—Hadirawalana.				
U 1184	Amunekumbura	Ahamadullebelage Bewe Natchele	Paddy field	0 0 8-25
V 1184	Amunekandewatta	do.	Cocoanut garden	0 0 16-25
W 1184	Galagawakumbura	do.	Paddy field	0 0 2-25
Preliminary plan 2,456.—Wellawa, Rangama, Weudawili hatpattu. Village—Wellawa.				
X 1184	Ranagale Thalawatta	Bastian Korallage Bengappu, Araochchi	Cocoanut garden	0 1 35
Y 1184	Galakumbura	do.	Paddy field	0 0 19
Z 1184	Velkotuwa	Jayakodi arachige Varliyanu Appuhamy	do.	0 0 19-50
A 1185	Diulgahapitiya	do.	Cocoanut garden	0 0 5-75
B 1185	Aswedumewatta	Merelage Appu Sinho Waduraya	do.	0 0 20-50
Village—Rangama.				
C 1185	Aswedumewatta	Mudalihamy Korala	Cocoanut garden	0 0 14
D 1185	Siyambalagahakumbura	Basnayeka Mudiyanse Lage Appuhamy, Wibadderala	Paddy field	0 0 10-25
E 1185	Pahala-amuna	B. Ukkuhamy, Mudiyanse Wedarala, and another	do.	0 0 1-50
F 1185	Dalupotakumbura	Jayakodi Arachchige Juwan Appu and B. M. Ukkukamy	do.	0 1 5-50
Preliminary plan 2,459.—Porapola, Weudawili hatpattu. Village—Porapola.				
H 1185	Maragahamulawatta	(1) Nekathrala, (2) Kirimenika, (3) Pinhamy, (4) Kiribanda Vidane, (5) Mudiyanse	Cocoanut garden	0 0 15-75
I 1185	Lindakumbura	Korale Kaluhamy	Paddy field	0 0 22-50
J 1185	Hanakumbura	do.	Chena	0 0 20-50
K 1185	Pahalagawerawatta	Ran Menika, Punchi Menika, and others	do.	0 0 21-50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
L 1185	Pahalagederawatta	Ran Menika, Punchi Menika, and others	Cocoanut garden	0 0 10
M 1185	Ambagahamulawatta	Korale Kaluhamy	do.	0 0 11-25
N 1185	Ihalagederawatta	Punchirala, Appuhamy, Dingiribanda	do.	0 0 21-50
O 1185	Galwanapillewa	Korale Kaluhamy	Chena	0 0 24-50
P 1185	Koulwala	do.	Paddy field	0 0 25
Preliminary plan 2,480.—Talkote, Weudawilli hatpattu. Village—Talkote.				
V 1189	Borellehena	Sella Naide and others	Garden	0 0 3-25
W 1189	Do.	do.	do.	0 0 33-75
X 1189	Do.	do.	Chena	2 1 2

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Hiripitiya on October 2, 1901, and following days, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,  
August 21, 1901.

C. A. MURRAY,  
Government Agent.

1876 ක්වූ අවුරුද්දේ කොමිමර් 31 වන ආඥාවලින් ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට මෙස් පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වසි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවේනි කාණ්ඩයේ කරනිමෙන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රණයාණ්ඩ මන්ත්‍රණය ඇතුළු උතුරාගත්වගන්තියේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් ගම් :—

වැරදි විල්ලිකන්පත්තුවේ රංගම. කොමිමර් 2,443 බරන මුල්සිතියම.

කො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	වගන. අ. ර. ප.
H 1182	අභිගහකොරවුළුවේ කුඹුර	මුදියන්සේ විදුනේලාගේ හිංගිරිඛත්තා, (2) කිරිතාමිලාගේ රංමැනිකා	ගොයම් කුඹුර	0 0 29-50
I 1182	අභිගහකොරවුළුවේසේන	එම	සේන	0 0 30-50
J 1182	දංගහමුලසේන	(1) කිරිතාමිලාගේ උක්කුරුල, (2) මැනික්කාමි	එම	0 0 32-50
K 1182	හුගහහමුලසේන	(1) පී. ජ. ඇම්. මුදුලිගාමි කෝරුල, (2) එම වත්තපෝති, (3) එම රමමැනිකා, (4) එම රංගාමිල්ලා රංමැනිකා	එම	0 2 16
L 1182	එම	එම	එම	0 0 16-50
M 1182	එම	එම	එම	0 2 9
N 1182	මැදකඹුර	පී. ජ. ඇම්. වත්තපෝති	ගොයම්කුඹුර	0 1 7-75
O 1182	එම	එම රංමැනිකා	—	0 0 15
P 1182	ගොගල්පිවිසේ සේන	සිතියම 2,445. ගම—රංගම. (1) කිරිතාමිලාගේ උක්කුඛත්තා, (2) අප්පුකාමි	සේන	0 0 5
Q 1182	අභිගහමුලවත්ත	ඛමුහුමුදියන්සේලාගේ උක්කුවෙල	පොල් වත්ත	0 0 28
R 1182	වෙල්කොටුවේ කුඹුර	මාගපායේ ඛත්තා කෝරුල	ගොයම් කුඹුර	0 0 16
S 1182	එම	එම	එම	0 0 6
T 1182	වැවේසේන	(1) ඛස්නාගහ මුදියන්සේලාගේ කඵ ඛත්තා, (2) මුදියන්සේ, (3) උක්කු රුල, (4) රංගාමි	එම	0 0 10-50
U 1182	මිල්ලන කුඹුර	(1) වත්තිඋත්තාගේලාගේ උක්කු රුල, (2) රංගාමි	එම	0 0 17
V 1182	එම	රංමැනිකා	එම	0 0 3-50
W 1182	කාඵගහමුලසේන	(1) වත්තිඋත්තාගේලාගේ උක්කුරුල, (2) රංගාමි, (3) උක්කුමැනිකා, (4) බී. ඇම්. කඵඛත්තා, (5) මුදියන්සේ	සේන	0 0 10-50
X 1182	මිල්ලනකුඹුර	(1) ඛස්නාගහමුදියන්සේලාගේ කඵ ඛත්තා, (2) මුදියන්සේ	ගොයම් කුඹුර	0 0 0-75
Y 1182	එම	උඩගොඩගම උක්කුඛත්තා ලේකම් සිතියම 2,446. ගම—පෝරුපල.	එම	0 0 17-50
Z 1182	කඵවෙල	(1) නිලමේ, ඇස්. බී. අමෙරත්ත, (2) පී. කිරිඛත්තා	සේන	0 1 8
A 1183	කඵවෙලකුඹුර	එම	ගොයම්කුඹුර	0 0 12
B 1183	කහවගහදඵපොහ කුඹුර	සිතියම 2,447. ගම—ගැට්ටුවාගේ.	එම	0 0 8
C 1183	එම	තංගමමා	එම	0 0 5
D 1183	ඛස්මිගහදඵපොහ	හමිබිලෙඛිබේ මන්තිකම	එම	0 0 16
E 1183	දංගොල්ලේපිවිස	හිංගාලාගේ හපි	එම	0 0 36-25
F 1183	එම	අබ්දුලාගේ සමදර්	එම	0 0 9-50
G 1183	එම	ඛසියාදුරුතාලාගේ මොහොකාදුරුතා	එම	0 0 31-75
H 1183	පරගහමුලකොටුව	තෙන්නාලාගේ සෙවන්ද	එම	0 0 20
HI 183	එම	අඳුගල පත්සල	එම	0 0 20

කො.	ඉඩමේ නම.	අයිතියට නියමය.	අත්දම.	මකක. අ. රු. ප.
I 1183	ගල්වලයාය	සිතියම 2,450. මැනිකාවෙදොලාගේ පුලා	පොල්වත්ත	0 0 10
J 1183	කහවතයදඵපොක	පුලාදුරාලාගේ සිංහ	එම	0 0 4-50
K 1183	සිංහලාගහමුල වත්ත	(1) ගඳුමාදුරාලාගේ පිච්චි, (2) බාලයා	එම	0 1 3
L 1183	එම	එම	එම	0 1 38-50
M 1183	වුත්තෙච්චුපුල පාමුලවත්ත	සිහ උස්මත්	එම	0 0 9
N 1183	සිංහලාගහමුල වත්ත	(1) එච්. පිච්චි, (2) බාලයා	එම	0 0 1-50
O 1183	මරක්කොගේවෙල	බාලයාගේදොලාගේ සිංහ	එම	0 0 6
P 1183	ගොඩැල්ලගේත වත්ත	මොහොතාලාගේ සිංහ	එම	0 0 7-50
Q 1183	එම	(1) අරුමාලාගේ සිරි, (2) බාලයාගේදොලාගේ සිංහ	එම	0 0 0-75
R 1183	නිකගේගේවෙල	සිතියම 2,451. ගම—මරඵවාච. පනිච්චාච්චි ගලාගේ සහඵයා	ගොයම්කුඹුර	0 0 0-75
S 1183	වුත්තෙච්චුමේ කුඹුර	(1) රත්නාමි නොග. රි.ප, (2) සිංහිරි බත්චා කෝරුල	එම	0 0 38-50
T 1183	කබරිනව කුඹුර	අදිරිගත්පේච්චිගේ ජුවත් පුතාන්දු	එම	0 0 21
U 1183	එම	(1) කිරිග මිලාගේ රංමැනිකා, (2) කඵතාමි, (3) මැනිකාමි	එම	0 0 18-50
V 1183	බෝතහමුලවෙල	(1) රංතාමි බෙ. තාරිප්, (2) රනා හේනසා	එම	0 0 36-25
W 1183	දංගහකුඹුර	හේනසාකෝත් වුද්දගත්පේලාගේ සිංහිරි අඵමා	එම	0 0 9
X 1183	වුහමල්ගහමුලවත්ත	එම	පොල්වත්ත	0 0 5-50
Y 1183	අඹගහකුඹුර	ගල්අද්දොලාගේ පුත්චි හසිදේ	ගොයම්කුඹුර	0 0 26
Z 1183	එම	එම උත්කුකාච්චිලේ	එම	0 1 7
A 1184	රුක්අහනහග මුල කුඹුර	සිතියම 2,452. ගම—මරඵවාච හහ මැද්දේගම. (1) අඵහසිංහ මුද්දගත්පේලාගේ කිරිකාමි, (2) මුදලිග.ම, (3) කිරිමැනිකා	ගොයම් කුඹුර	0 0 15
B 1184	රත්මලගහවඵමේ කුඹුර	මරඵවාඵමේ පිහාදේ	එම	0 1 11
C 1184	එම සහ කමග	එම	කමග	0 0 0-16
D 1184	කොස්වද්දහ කුඹුර	එම	ගොයම් කුඹුර	0 0 4
E 1184	හේනඉත්තේ මැඵමපිල්ලාව	(1) මිගොල්ලේ හේනසාලාගේ රනා හේනසා, (2) සිංහිරි හේනසා	පාඵ ඉඩම	0 0 7
F 1184	හේනඉත්තේවෙල	එම	ගොයම් කුඹුර	0 1 7
G 1184	බෙරදමුල්ලේකුඹුර	මැනිකා හේනසාලාගේ රනි	එම	0 0 13
H 1184	පොල්ගොල්ලාඵමේ හේන	අදිරිගත් පේච්චිගේ ජුවත් පුතාන්දු	හේන	0 0 18-25
I 1184	අඹකොට්ටේකුඹුර	ගම—මැද්දේගම. (1) කිරිතාලාසකයා, (2) මොහොතා, (3) සිංහ	ගොයම් කුඹුර	0 0 12-25
J 1184	එම	කිරිතාගේ බිලිද්ද	එම	0 0 5-50
K 1184	එම	ලංගාගේ හේඵවා	එම	0 0 7
S 1184	ඵඵපොලකුඹුර	සිතියම 2,454. ගම—කුචාකත්දේගම. (1) පිත්ඵාලාගේ අරුමා, (2) කොර හල, (3) තත්ද්ද	එම	0 1 18
T 1184	ඵඵවාපොල	මොහොතාලාගේ ලසයා	එම	0 0 3-50
U 1184	අමුත්තේකුඹුර	සිතියම 2,455. ගම—කදිරිවලාහ. අහමදුලලාඵමලාගේ බී. ඵ. හ:ඵඵඵලේ	ගොයම්කුඹුර	0 0 8-25
V 1184	අමුත්තේකඵඵවත්ත	එම	පොල්වත්ත	0 0 16-25
W 1184	ගලකාඵාකුඹුර	එම	ගොයම්කුඹුර	0 0 2-25
X 1184	රහගල්ලේ ඉහල වත්ත	සිතියම 2,456. ගම—මැල්ලඵ. බස්නියත් කෝරුල්ලාගේ බේත්පප්පු ආරඵඵල	පොල්වත්ත	0 1 35
Y 1184	ගලකුඹුර	එම	ගොයම්කුඹුර	0 0 19
Z 1184	වෙල්කොට්ටව	ජයකොසිආඵඵඵගේ වරලියානු අප්පුහාමි	එම	0 0 19-50
A 1185	දිවුල්ගහපිඵඵගේ	එම	පොල්වත්ත	0 0 5-75
B 1185	අස්මැද්දමෙඵත්ත	මෙරකගේ අප්පුසිකද්දොලා වාදුරාහ	එම	0 0 20-50
C 1185	එම	ගම—රංගම.		
D 1185	සිංහලාගහ කුඹුර	මුදලිගාමි කෝරුල	එම	0 0 14
E 1185	පහලඅමුල්ල	බස්නාහඵ මුද්දගත්පේලාගේ අප්පුහාමි විබද්දේරුල	ගොයම්කුඹුර	0 0 10-25
F 1185	දඵපොලේත් කුඹුර	(1) බී. උත්කුකාමි, (2) මුද්දගත්පේ වෙදරුල හහ හුවත් කෙහෙත්	එම	0 0 1-50
		(1) ජයකොසි හරඵඵඵගේ ජුවත්අප්පු හහ (2) බී. ආමි. උත්කුකාමි	එම	0 1 5-50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීටයන්.	අක්ෂර.	මහත. අ. රු. ප.
H 1185	මාරුගතවුල්වත්ත	සිතියම 2,459. ගම—පෝරු+පාල. (1) නැණැන්දල, (2) කිරිඳිකොත්, (3) පිං තාමි, (4) කිරිඳිවත්තා, (5) බුදු ගස්සේ	පොල්වත්ත ගොඹාගුඹුර හේන	0 0 15-75 0 0 22-50 0 0 20-50
I 1185	ලීදගුඹුර	කෝරළේ කඵතාමි	පම	0 0 21-50
J 1185	කනකොටුවේ ගාල	එම	පොල්වත්ත	0 0 10
K 1185	පහලගෙදරවත්ත	(1) රාමානිකා, (2) පුත්තිමානිකා සහ කවත්	එම	0 0 11-25
L 1185	එම	එම	පොල්වත්ත	0 0 10
M 1185	අම්බන්වුල්වත්ත	කෝරළේ කඵතාමි	එම	0 0 11-25
N 1185	ඉහලගෙදරවත්ත	(1) පුත්තිමා, (2) අත්පුතාමි, (3) පිංහිරි බිංඩා	එම	0 0 21-50
O 1185	ගල්වානේපිල්ලාව	කෝරළේ කඵතාමි	හේන	0 0 24-50
P 1185	කොටුවල්ල	එම	ගොඹාගුඹුර	0 0 25
V 1189	බොරැල්ලේහේන	සිතියම 2,480. ගම—තල්කොටේ. සෙල්ලාකඩිදි සහ කවත්	වත්ත	0 0 3-25
W 1189	එම	එම	එම	0 0 33-75
X 1189	එම	එම	හේන	2 1 2

එබැවින් ඉඩම් අයිතිකරු කැණීමට ආණ්ඩු ඒකලයාව නිවහන බව පොදුකරයට දනගැනීම සඳහා කන්වෙන වගකීයත් මනාකර නිවහන කැපීමට මෙයින් දකුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සුදානම් කවුන්ට නොහොත් කවුන් වෙනුවට ක්‍රියාකරණ අංග මේ 1901 ක්වූ මක්කෝරි මස 2 වෙනි දින සහ එට සූදු දවස්වලින් එකේ කනිසවට කිරිපිටියේදී මාරුදිරි පිටව පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද ක්‍රියා කිරීමට මනාකර සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඒට ඇත්තාවූ කවුන්ගේ අයිතියමේ කොරතුරුත් කිසිවිච්ච මනාබව මෙයින් දකුණක් යුතුයි.

මේ 1901 ක්වූ අගෝස්තු මස 21 වෙනි දින  
සි. ඒ. මරේ,  
ආණ්ඩුවේ ඒපත්ත වමන.

1876 ම් (ඉ) - ත් 3 ම් මූලකස්සැදැනුණු 7 ම් පිරිවිණ් පිරිසාරම් පිරිසැරුණු කෙටුණු, වෙණුපු පාන පිණිණි සේසලාප්පමි සාණිකින, අරුණකුණු :-

පිණිණි කොටස 2,443 - ත් 3 ම්, වාසුදඛිලිකර්පත්ත.  
ඉතිසි - ත් 3 ම්.

නං.ව.	සාණිකිනු පොත්.	ඒරිත්තාණිකිනු පොත්.	විපරම්.	විසාමය. අ. රු. ප.
H 1182	අම්පකාක්කොටුවලාපුරා	මුත්තියාන්සේවනිකොටුවලාපුරා වණ්දා; 2, මුත්තියාන්සේවනිකොටුවලාපුරා තන්මෙණිකොටුව	තෙලවය	0 0 29-50
I 1182	අම්පකාක්කොටුවලාපුරා	ඉතිසි	සේන	0 0 30-50
J 1182	අම්පකාක්කොටුවලාපුරා	මුත්තියාන්සේවනිකොටුවලාපුරා වණ්දා; 2, මුත්තියාන්සේවනිකොටුවලාපුරා තන්මෙණිකොටුව	ඉතිසි	0 0 32-50
K 1182	අම්පකාක්කොටුවලාපුරා	පි. ඉ. ආ. මුත්තියාන්සේවනිකොටුවලාපුරා; 2, පි. ඉ. ආ. මුත්තියාන්සේවනිකොටුවලාපුරා; 3, පි. ඉ. ආ. මුත්තියාන්සේවනිකොටුවලාපුරා; 4, පි. ඉ. ආ. මුත්තියාන්සේවනිකොටුවලාපුරා; තන්මෙණිකොටුව	සේන	0 2 16
L 1182	ඉතිසි	ඉතිසි	ඉතිසි	0 0 16-50
M 1182	ඉතිසි	ඉතිසි	ඉතිසි	0 2 9
N 1182	මෙත්තෙණිකොටුවලාපුරා	පි. ඉ. ආ. මුත්තියාන්සේවනිකොටුවලාපුරා	තෙලවය	0 1 7-75
O 1182	ඉතිසි	පි. ඉ. ආ. මුත්තියාන්සේවනිකොටුවලාපුරා	ඉතිසි	0 0 15
P 1182	කොණ්ඩලපිත්තියකොටුවලාපුරා	පි. ඉ. ආ. මුත්තියාන්සේවනිකොටුවලාපුරා; 2, මුත්තියාන්සේවනිකොටුවලාපුරා; අම්පකාක්කොටුවලාපුරා	සේන	0 0 5
Q 1182	අම්පකාක්කොටුවලාපුරා	පුත්තියාන්සේවනිකොටුවලාපුරා තන්මෙණිකොටුව	තෙලවය	0 0 28
R 1182	වෙත්තෙණිකොටුවලාපුරා	මුත්තියාන්සේවනිකොටුවලාපුරා තන්මෙණිකොටුව	තෙලවය	0 0 16
S 1182	ඉතිසි	ඉතිසි	ඉතිසි	0 0 6
T 1182	වෙත්තෙණිකොටුවලාපුරා	පුත්තියාන්සේවනිකොටුවලාපුරා තන්මෙණිකොටුව	සේන	0 0 10-50



தண்டு.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விபரம்.	விசாலம். அ. மு. ப.
U 1182	மிலனக்கும்புறை	1, வன்னியன் டென்கெலாகே உக்கு ரூலை; 2, மன்காமி	நெலவயல	0 0 17
V 1182	ஹே	நன்காமியும நம்மெனிக்கா	ஹே	0 0 3-50
W 1182	காமெக்காமுலைகேனை	1, வன்னியன் டென்கெலாகே உக்குரூலை; 2, நன்காமி; 3, உக்குமெனிக்கா; 4, பி. எம். கலுவண்டா; 5, முதி யான்சே	சேனை	0 0 10-50
X 1182	மிலனக்கும்புறை	1, பஸ்நாயக்கமுதியன்சேலாகே கலுவண்டா; 2, முதியான்சே	நெலவயல	0 0 0-75
Y 1182	ஹே	உடொடகம் உக்குபண்டா லே காம	ஹே	0 0 17-50
Z 1182	கடவெல	1, நிலைம எஸ். வி. அபேரத்தின; 2, பி. கிறவண்டா	சேனை	0 1 8
A 1183	கடவெலக்கும்புறை	ஹே	நெலவயல	0 0 12
B 1183	ககரத்தக்காடலுப்பொத்த கும்புறை (வயல)	2,446.—பொறப்பொல வாயுடவிலலிகற்பற்று. குறிச்சி—பொறப்பொல.		
C 1183	ஹே	தங்கம்மா	நெலவயல	0 0 8
D 1183	வங்கிகாடலுப்பொத்த	தம்பிலெவ்வை மத்திசம்மா	ஹே	0 0 5
E 1183	டங்கொலலைப்பிறிய	டிங்கலாகே கப்பி	ஹே	0 0 16
F 1183	ஹே	அபத்தாலாகே சமதாரி வையதரையலாகே மொகொத்த தரையா	ஹே	0 0 36-25
G 1183	ஹே	தென்னுலாகே செவந்தா	ஹே	0 0 9-50
H 1183	பறககாமுலைக்கொடுவ	ஆநதாசலைக் கோவில	ஹே	0 0 31-75
I 1183	கல்வலயாய	2,450.—கெத்தவாளை வாயுடவிலலிகற்பற்று. குறிச்சி—கெத்தவாளை.		
J 1183	ககத்தக்காடலுப்பொத்த	மெனிக்காவெதலாகே பூலா	நெலவயல	0 0 10
K 1183	சியம்பலகாமுலைவத்தை	பூலாதரையலாகே டிங்கா	ஹே	0 0 4-50
L 1183	ஹே	1, கப்புவாதரையலாகே பிச்சி; 2, வலையா	தென்னந்தோ ட்டம்	0 1 3
M 1183	முத்தெத்தகலபவுல வத்தை	ஹே	ஹே	0 1 38-50
O 1183	மரக்கயாகேவெல	சீனா உஸ்மன்	ஹே	0 0 9
P 1183	கொதெலகேனவத்தை	பெலாயவெதலாகே சிங்கா	ஹே	0 0 6
Q 1183	ஹே	மொகொத்தலாகே டிங்கா அறுமாலாகே சிறி; 2, வயைவெதலா கே சிங்கா	ஹே	0 0 7-50
R 1183	நிக்ககேன்வெல	2,451.—மொறலுவ வாயுடவிலலிகற்பற்று. குறிச்சி—மொறலுவல.		
S 1183	முத்தேத்துவேக்கும்புறை	பன்விதகிரியேகலாகே சங்கியா	நெலவயல	0 0 0-75
T 1183	கபரித்தாவகும்புறை	1, நன்காமி நொத்தாரிசு; 2, டிங் கிவண்டா கோறனை	ஹே	0 0 38-50
U 1183	கபரித்தாவகும்புறை	அதிரியான்பெடிகே யுவான் பெறு நாந்த	ஹே	0 0 21
V 1183	போகாமுலைவெல	குறிச்சி—மறலுவல.		
W 1183	டங்காக்கும்புறை	1, கிரியிலலாகே நம்மெனிக்கா; 2, கலுவாமி; 3, மெனிக்காமி	நெலவயல	0 0 18-50
X 1183	முனமல்ககாமுலைவத்தை	1, நன்காமி நொத்தாரிசு; 2, நன் சேனைய	ஹே	0 0 36-25
Y 1183	அம்பகாக்கும்புறை	தென்னக்கோன் முடியான்சேலா கே டிங்கிரி அமமா	ஹே	0 0 9
Z 1183	ஹே	ஹே	தென்னந்தோ ட்டம்	0 0 5-50
A 1184	அம்பகாக்கும்புறை	கலட்டலாகே புஞ்சிராயிதே	நெலவயல	0 0 26
	ஹே	கலட்டலாகே உக்குநாச்சிலே	ஹே	0 1 7
	பிளான் நொம்பர் 2,452.—மறலுவல, மெத்தேகமம், வாயுடவிலலிகற்பற்று. குறிச்சி—மறலுவல.			
	றுக்கத்தனகாமுலைக் கும்புறை	1, அபெயசின்க முடியான்சேலாகே கிரிகாமி; 2, முதலிகாமி; 3, கிரி மெனிக்கா	நெலவயல	0 0 15

தன்.டு.	காணியினது பெயர்.	உரித்தானியின் பெயர்.	விவரம்.	வீசாலம். ஏ. டூ. ப.
B 1184	தம்மலகாமுலைக்கும் புறை	மறலவாவலிகாரை	நெல் வயல்	0 1 11
C 1184	தம்மலகாமுலைக்கும் புறையும் கமத்தவும்	ஹெ.	கதிர் தலையடிக்கு ம் நிலம்	0 0 0-16
D 1184	கொஸ்வத்தனைக்கும்புறை	ஹெ.	நெலவயல	0 0 4
E 1184	கெனயின்னைவெவப்பி லலவ	1, மீகொல்லகேணையலாகே நனகே ணையாவும் டி.நிதிக்கேணையாவும்	வீண்நிலம்	0 0 7
F 1184	கேனயின்னைவெல	ஹெ.	நெலவயல	0 1 7
G 1184	வெலறதமுலகைக்கும்புறை	மெனிக்காகேணையலாகே நனி	ஹெ.	0 0 13
H 1184	பொல்கொலலவேகேணை	அதிரியான்பெடிகே யுவான்பெறு நாந்து குறிச்சி—மெத்தைகமம்.	சேனை	0 0 18-25
I 1184	அம்பக்கெடடைக்கும் புறை	1, கிரியா உப்பசகேய; 2, மொ கொத்தா; சிக்கா	நெலவயல	0 0 12-25
J 1184	ஹெ.	கிரியாகே வில்நதி	ஹெ.	0 0 5 50
K 1184	ஹெ.	உங்காகே செய்யுவா	ஹெ.	0 0 7
பிளான் நொம்பர் 2,454.—குடக்கந்தகமம், வாயுடவில்லிகற்பற்று. குறிச்சி—குடக்கந்தகமம்.				
S 1184	எலுப்பொலக்கும்புறை	1, பிஞ்சாலாகே அறுமா; 2, கொற தலா; 3, நான்டி	நெலவயல	0 1 18
T 1184	எல்லுவாப்பொலை	மொகொத்தலாகே லப்பேயா	ஹெ.	0 0 3-50
பிளான் நொம்பர் 2,455.—+திரவளாணை, வாயுடவில்லிகற்பத்து. குறிச்சி—+திரவளாணை.				
U 1184	அமுனைக்கும்புறை	அகமதலெவகைவலாகே பெவநாச் சிலை	நெலவயல	0 0 8-25
V 1184	அமுனைக்கண்டவத்தை	ஹெ.	தெனனந்தோ ட்டம	0 0 16-25
W 1184	கலகவக்கும்புறை	ஹெ.	நெல்வயல	0 0 2-25
பிளான் நொம்பர் 2,456.—வெல்லவ, நங்கம, வாயுடவில்லிகற்பற்று. குறிச்சி—வெல்லவ.				
X 1184	நனகலைஇகலவத்தை	வஸதியான் கோரூலாகே வெங்கப் பு ஆறுச்சி	தெனனந்தோ ட்டம	0 1 35
Y 1184	கலைக்கும்புறை	ஹெ.	நெலவயல	0 0 19
Z 1184	வெல்கொட்டுவ	ஐயக்கொடி ஆறுச்சிகே வறளியானு அபபுகாமி	ஹெ.	0 0 19-50
A 1185	தியுல்காப்பிற்றிய	ஹெ.	தெனனந்தோ ட்டம	0 0 5-75
B 1185	அல்வனும்வத்தை	மெறனாகே அபபுகிஞ்ஞோ வது றையா	ஹெ.	0 0 20-50
குறிச்சி—நங்கம.				
C 1185	ஹெ.	முதலஹாமிக்கோரூளை	ஹெ.	0 0 14
D 1185	சியம்பலகாக்கும்புறை	பஸ்ரூயக்கமுதியான் செலாகே அப் புறாமி வீபத்திரூளை	நெலவயல	0 0 10-25
E 1185	பகலஅம்முனம்	பி. உக்குகாமிமுடியான்சை வெத ரூளையும் வேறெருவனும்	ஹெ.	0 0 1-50
F 1185	டலுப்பொத்தைக்கும் புறை	ஐயக்கொடி ஆறுச்சிகே யுவான் அப டவும், பி. எம். உக்குகாமியும்	ஹெ.	0 1 5-50
பிளான் நொம்பர் 2,459.—பொறப்பொனை, வாயுடவில்லிகற்பற்று. குறிச்சி—பொறப்பொனை.				
H 1185	மொறகாமுலைவத்தை	1, நெக்கத்திரூளை; 2, கிரிமெனிக் கா; 3, பிங்காமி; 4, கிரிவண்டர விதாணை; 5, முதியான்சை	தெனனந்தோ ட்டம	0 0 15-75
I 1185	லிந்தக்கும்புறை	கலுகாமி கோரூளை	நெலவயல	0 0 22 50
J 1185	கனக்கொட்டுவைக்கலை	ஹெ.	சேனை	0 0 20-50
K 1185	பாலகெதறைவத்தை	றம்மெனிக்கா, புஞ்சிமெனிக்காவும் மறவரும்	ஹெ.	0 0 21-50
L 1185	ஹெ.	ஹெ.	தெனனந்தோ ட்டம	0 0 10
M 1185	அம்பகாமுலைவத்தை	கறகாமிக்கோரூளை	ஹெ.	0 0 11-25

தாண்டி.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. தூ. ப.
N 1185	இயலகெதறவத்தை	புஞ்சிறுளை, அபபுகாமி, டிங்கிதி வண்டா	தென்னந்தோட் டம்	0 0 21-50
O 1185	கல்வனப் பில்லெவ	கலுகாமிக் கோரூளை	சேனை	0 0 24-50
P 1185	கொவுல்வெல	ஹெ	நெலவயல	0 0 25
பிளான் நொம்பர் 2,430.—தல்கொடடை, வாயுடவில்லிகற்பற்று. சூறிச்சி—ல்கொட்டடை.				
V 1189	பொறெலகைகேனை	செல்லாநாயிதேயும் மறுவரும்	தோட்டம்	0 0 3-25
W 1189	ஹெ	ஹெ	ஹெ	0 0 33-75
X 1189	ஹெ	ஹெ	சேனை	2 1 2

எடுத்தக்கொளவதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் (ஸ்ரீ)-த்துக் காணி எடுத்தக்கொளவதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால் அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1901 ம் (ஸ்ரீ) ஐப்பசிமாசம் 2 ந் தேதியிலன்றும் அடுத்த நாட்களிலும் 1 மணிக்கு கிறிபிற்றிவில் என் மூன்பாக வெளிப்படலுத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்கைகளினது தன்மையையும் அவ்வுடந்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

குறுநாகல் கச்சேரி,  
1901 ம் ஆவணிமீ 21 ந் உ.

சீ. ஏ. மறே,  
அரசாட்சி ஏசண்டு.

## ABSTRACTS OF SEASON REPORTS.

### ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JULY, 1901.

#### WESTERN PROVINCE.

##### COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy: yala plants are generally thriving, and are here and there already in ear. Sowing for maha has begun in some villages.

Dry grain: no cultivation worth reporting.

Other products: the supply of fruits and vegetables was good and prices were reasonable.

Prices of staple products: rice, Rs. 3 to Rs. 5 a bushel; coconuts, Rs. 26 to Rs. 38 a 1,000.

Rainfall: the rainfall was sufficient during the month.

Remarks on harvest prospects generally: a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants: with the exception of a few cases of fever, dysentery, chickenpox, and of 4 cases of smallpox in some parts of the district, the health of the inhabitants was generally good.

##### KALUTARA DISTRICT.

Paddy: the yala harvest will be reaped in August.

Dry grain: nil, excepting a few chenas in Rayigam korale.

Other products: fruits and vegetables are scarce, except in Rayigam korale, where fruit is plentiful.

Price of staple products: rice, Rs. 4 to Rs. 5 per bushel in Rayigam korale and in the totamunes; and Rs. 4 to Rs. 6 per bushel in the Pasdun korale.

Rainfall at Kalutara: total 6.05 in.; mean .19 in.

Remarks on harvest prospects generally: good, except in the totamunes, where the Mudaliyar reports that a fly pest is doing considerable damage to the crop.

Health of people: good, except for four cases of smallpox at Henemulla, of which 1 proved fatal, and 1 case at Madupitiya in Panadure totamune. To both villages the infection has been brought from Maliban street Pettah, Colombo.

Health of cattle: good.

#### CENTRAL PROVINCE.

##### KANDY DISTRICT.

Paddy, maha: the paddy fields in all the divisions are being ploughed.

Yala: in Udunuwara, Harispattu, Pata Hewaheta, and Udapalata the paddy plants are blossoming; in Tumpane they are being transplanted.

Dry grain, maha: hill paddy chenas in Udunuwara and Tumpane are being sown; kurakkan in Harispattu is ripening and blossoming.

Yala: in Udunuwara and Pata Hewaheta kurakkan plants are blossoming and ripening; in Yatinuwara they are in plants.

Rainfall: sufficient.

Prices: paddy, Re. 1.50 per bushel; rice, Rs. 5 per bushel; kurakkan, Re. 1.25 per bushel; coconuts, Rs. 4.50 per 100.

Health of people: good. There were a few cases of fever, measles, and chickenpox in Yatinuwara, Tumpane, and Pata Hewaheta.

Health of cattle: good. Few cases of foot-and-mouth disease in Pata Hewaheta.

## MATALE DISTRICT.

Weather : Matale south very wet ; Matale north and east almost dry. No rainfall registered.

Paddy : yala crop in various stages in bud, in ear, &c. Some fields in Matale north are ripe. Maha cultivation in Matale south has commenced.

Dry grain : Matale south, yala kurakkan crop in bud ; Matale north, gingelly and meneri crops have been gathered.

Tanks in Matale north : almost dry. Kattie work going on.

Health of cattle : good. Few cases of hoof-and-mouth disease in Matale south and Matale east.

Health of people : good. Few cases of measles and chickenpox reported from Matale south and Matale east.

## NOWARA ELIYA DISTRICT.

Paddy : in Kotmale ploughing and sowing for maha ; Uda Hewaheta and Walapane for yala.

Dry grain : in Kotmale kurakkan sowing continued ; Uda Hewaheta and Walapane no work on chenas.

Rainfall : there was sufficient rain during the month.

Health of people : measles prevailed in some villages of Kotmale, Walapane, and Uda Hewaheta. The health of people was satisfactory.

Health of cattle : good.

## NORTHERN PROVINCE.

## JAFFNA DISTRICT.

Rainfall : nil, as registered at the Public Works Department Office, Jaffna.

Weather : the weather was dry and hot, there having been no rain. The wind was blowing from the south-west.

Paddy cultivation : fields are being manured for the ensuing cultivation.

Dry grain cultivation : thinai and panichami are being reaped with good results.

Tobacco cultivation : traders are busy in purchasing tobacco for the Indian market, but there is a fall in the price.

Health of people : good.

Health of cattle : good.

Price of staple articles : paddy, Re. 1.87 per bushel ; rice, Rs. 4 per bushel ; thinai, Rs. 1.75 per bushel ; panichami, Re. 1.50 per bushel.

## MANNAR DISTRICT.

Weather : no rain ; wind from the south-west ; heat moderate.

Agriculture : kalapokam paddy being threshed. The sirupokam sown in a few villages has been reaped and stacked.

Health of people : fever and pneumonia prevailed to some extent.

Health of cattle : hoof-and-mouth disease prevailed. No mortality. Cattle were otherwise healthy.

Price of grain : rice, Rs. 4.75 per bushel ; paddy, Re. 1.25 to Re. 1.50 per bushel.

## MULLAITTIVU DISTRICT.

Weather : no rain fell during the month, except a few showers in some of the villages along the sea-coast. The weather was very hot. The south-west wind prevailed.

Crops : the threshing of the kalapoka paddy stacks continued and the idaippoka crop was being reaped. A small extent cultivated for idaippokam under the springs at Kumarapuram is in the plant stage. The tanks are nearly all dry. Water is scarce in many villages.

General health : fair. There was some fever and dysentery. Cattle were healthy.

Price of grain : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4 per bushel ; ellu, Rs. 4 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; kollu, Rs. 2.50 per bushel ; ulunthu, Rs. 4 per bushel ; paiyaru, Rs. 4 per bushel.

## SOUTHERN PROVINCE.

## GALLE DISTRICT.

Paddy : yala harvest was reaped during the month. It is on the whole a satisfactory one.

Miscellaneous : the food supply of the people has continued to be satisfactory.

Price of staple food : rice, Rs. 10 per bag ; paddy, Rs. 2.50 per bushel ; fine grain, Rs. 2.50 per bushel.

Health : satisfactory. There were two cases of smallpox in Four Gravets. A few cases of chickenpox, measles, and dysentery prevailed in Talpe pattu.

Cattle disease : cattle were free from disease.

Rainfall : 7.73 in.

## MATARA DISTRICT.

Prospect of coming crop : yala being harvested and preparations made for maha cultivation.

Dry grain : restricted cultivation.

Price of food : paddy, Re. 1.50 per bushel ; kurakkan, Rs. 2 per bushel.

Health of cattle : good.

Health of people : good.

## HAMBANTOTA DISTRICT.

Paddy : young crop.

Fine grain : plentiful.

Health : good.

Rainfall : satisfactory.

Cattle murrain : no appearance of it.

Prices : country rice, Rs. 3.75 to Rs. 4 per bushel ; Coast rice, Rs. 3.75 to Rs. 4 per bushel ; paddy, Re. 1.12 per bushel ; kurakkan, Re. 1 per bushel ; coconuts, Rs. 25 to Rs. 30 per 1,000 ; plantain bunches, Rs. 20 per 100 ; Indian corn, 30 cents per 100 ; sweet potatoes, Re. 1 per cwt. ; pumpkins, Rs. 12 per 100.

## EASTERN PROVINCE.

## BATTICALOA DISTRICT.

Paddy, kalawellamai : reaping going on ; partly damaged by insect pests. Etalai sowing over. Other grains, nil.

Price of grain : paddy, Re. 1.53 to Re. 1.55 per bushel.

Public health : fever and dysentery prevalent.

Cattle : hoof-and-mouth disease not quite stamped out.

Rainfall : 3.05 in. in 1900 ; .81 in. in 1901.

## TRINCOMALEE DISTRICT.

Rainfall : .58 in.

Paddy : cultivation in Tampalakam in ears.

Tobacco : partly sold.

Fishery : good.

Health of people : satisfactory.

Health of cattle : fair.

Price of staple articles : paddy, Re. 1.25 per bushel ; rice, Rs. 3.62 per bushel.

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy and tavalu : cultivations over for the yala season. Cultivations greatly hindered by want of rain. Chenas being harvested ; prospects favourable. No rain. Health of people : satisfactory. Health of cattle : hoof-and-mouth disease in some villages.

Dewamedi Hatpattu.—Maha : cultivation going on ; ma-wi sown ; hatili being sown ; prospects good. Rain seasonable. Yala crop on high land being reaped and harvested. Rain not favourable for ripe corn. Prospects fair. Health of people : satisfactory. Health of cattle : hoof-and-mouth disease abated, but only a few chronic cases.

Dambadeni Hatpattu.—Maha : cultivation going on ; yala cultivation blossoming ; maha prospects favourable, but unfavourable for yala, as the sown fields were washed off by heavy rain. Chena cultivation : ripe and ready for harvest ; prospects favourable. Rainfall : satisfactory. Health of people : fever prevalent in some villages. Health of cattle : hoof-and-mouth disease prevalent.

Weudawili Hatpattu.—Eight hundred acres of fields and seventy-five acres of chenans sown ; crops very satisfactory ; rain sufficient. Health of people : fair. Health of cattle : 75 cases of hoof-and-mouth disease.

Hiriyala Hatpattu.—Paddy cultivation : yala crop two to three months old ; prospects in the northern korales not good, in the other korales fair. Dry grain cultivation : ready for reaping ; prospects favourable. Health of people : good. Health of cattle : few cases of hoof-and-mouth disease.

Katugampola Hatpattu.—Paddy : yala crop earing ; maha being sown. Fine grain being harvested ; prospects favourable. Good rain during the month.

Health of people : satisfactory.

Health of cattle : satisfactory, hoof-and-mouth disease having abated.

## PUTTALAM DISTRICT.

Paddy : except at Mahauswewa and a few other villages, there has been no cultivation in the Demala hatpattu for the yala harvest owing to work on the tanks. The crops of the fields which have been cultivated are in good condition. The crops in Puttalam pattu, Akkarai pattu south, and Rajakumarawanni pattu are not in good condition owing to want of rain. There has been no cultivation in Kalpitiya division.

Fine grain : in Demala hatpattu and Rajakumarawanni pattu the crops are being gathered in and are good, and chenans are being cleared for maha harvest. There has been no cultivation in Puttalam pattu and Kalpitiya division.

Staple products : the price of rice ranged from Rs. 4.50 to Rs. 5.50 per bushel ; paddy, from Re. 1.25 to Re. 1.75 per bushel ; kurakkan, from Re. 1.25 to Re. 1.37 per bushel ; and cocoanuts, Rs. 3 to Rs. 4.50 per 100 nuts.

Health of people : in general was good. Two cases of smallpox have been introduced into the district from outside, one of which was of a virulent type and proved fatal.

Rainfall : the rainfall registered at Puttalam was .85 of an inch.

## CHILAW DISTRICT.

Pitigal Korale North.—Paddy cultivation : bala-wipaddy sown for yala cultivation is in fair condition. The extent sown is about 750 acres. Ma-wi for yala cultivation is being sown. Tobacco cultivation for yala is in fair condition. The value of fish caught up to the end of the month is about Rs. 3,000. Health of people is generally good. Health of cattle : hoof-and-mouth disease is prevailing.

Pitigal Korale Central.—Paddy and fine grain cultivation : about 810 bushels of paddy and 25 of fine grain have been cultivated during the month for yala. Tobacco cultivation : about 120,950 plants have been planted out. The plants are very young. No fish was caught during the month. The health of people is generally good. Health of cattle : hoof-and-mouth disease is still prevalent.

Pitigal Korale South.—Paddy cultivation : about 200 bushels of paddy were sown during the month. Hemp has commenced to blossom. Tobacco galas have nearly all been planted and look promising. The jak season is drawing to a close. The health of people is fair. Health of cattle : hoof-and-mouth disease has died out in Otarapalata, and there has been no infection in Kammal pattuwa.

## NORTH-CENTRAL PROVINCE.

## ANURADHAPURA DISTRICT.

There has been no rain at all during the month.

Paddy cultivation : the crop is in ears.

Condition of people : satisfactory, save for measles in a few villages in the Nuwaragam palata.

Cattle : not very satisfactory. Hoof-and-mouth disease is yet prevailing in some parts of Nuwaragam palata and Tamankaduwa, but on a much less extensive scale than it was last month.

Tanks are almost dry, save a few, which are only quarter full.

## PROVINCE OF UVA.

## BADULLA DISTRICT.

Weather : dry.  
 Paddy : harvesting of maha crop over ; yield good. Paddy plants of the yala crop suffered from want of water. Some fields not yet sown owing to the drought.  
 Chenas : clearing commenced.  
 Fruits and vegetables : scarce and dear.  
 Health of people : normal. Measles and chickenpox reported from different parts of the Province. One case of smallpox was reported from Haldummulla, but the spread of the disease was successfully stopped. A few cases of dysentery were reported from Wiyaluwa.  
 Health of cattle : good.

## PROVINCE OF SABARAGAMUWA.

## RATNAPURA DISTRICT.

Paddy : yala fields in Kuruwiti and Atakalan korales are ripening, and in some parts of Kolonna and Kukulu korales the crops on yala fields are being reaped. In Nawadun and Meda and Kadawata korales paddy on yala fields is between one and three months old.  
 Maha fields in Nawadun, Kuruwiti, and Atakalan korales are still being prepared for sowing.  
 The present rainy weather is unfavourable for cultivation.  
 Dry grain : paddy on chenas and owiti lands cultivated for yala harvest in Nawadun korale is blossoming. El-wi and kurakkan chenas in Atakalan korales have been sown. Tana chenas in Kolonna korale and kurakkan chenas in Kukulu korale are being reaped. In Kuruwiti korale chenas have been sown, and in Meda and Kadawata korales chenas are being cleared. Health of people : satisfactory. No smallpox.  
 Rinderpest is prevailing in some places of Nawadun, Kuruwiti, and Meda korales. Prompt measures have been adopted to check the spread of the disease.

## KEGALLA DISTRICT.

Paddy : sown for yala is thriving ; cultivation for maha is in progress.  
 Dry grain : hill paddy, iringu, and kurakkan prospects are good. Mun sown in Beligal korale is thriving and gingelly has been harvested. Chenas are being prepared for sowing amu in Three Korales.  
 The present weather is favourable for all crops, and the outlook is satisfactory.  
 Prices : paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; hill paddy, Re. 1 to Re. 1.25 per bushel ; kurakkan, Re. 1 per bushel ; amu, 75 cents to 87 cents per bushel.  
 Rainfall : Ruanwella, 10.31 in. ; Kegalla, 8.71 in.  
 Cattle disease : two head of black cattle at Yatiyantota were attacked with rinderpest and both recovered. No fresh cases have been reported. A few cases of hoof-and-mouth disease occurred in Beligal korale and Kinigoda korale.  
 Health of people is generally good, excepting a few cases of chickenpox and measles in Three Korales and Beligal korale.

## NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by the 6th section of Ordinance No. 10 of 1885 it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- (a) Specifying, as nearly as possible, the situation and limits of such land ;
- (b) Declaring that it is proposed to constitute such land a reserved forest ;
- (c) Naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in and over any land comprised within such limits, and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance.

And whereas it is proposed to constitute certain land, situated in the District of Matale, Central Province, as hereinafter defined, a reserved forest :

Notice is hereby given (1) that it is proposed to constitute the said land, as situated within the limits defined in the schedule hereunder written, a reserved forest ; and (2) that Mr. Edward Bruce Alexander, the Assistant Government Agent, Matale, is the Officer appointed the Forest Settlement Officer in respect thereof.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,  
 Colombo, August 19, 1901.

W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

## SCHEDULE.

(1) All that land known as Ratmirrishena or Ratmirrisgalleyaya, Pitakandamukalana, Pitakandayaya, Dulgaayaya, Kengahanadayaya, Wediappitiyaya, Maragamadayaya or Maragahakanda or Gurulugahamuleyaya, Ratatoragalayaya or Ratamirishena and Ratatoragalayaya, situated in Andawala in Pallesiya pattu of Matale east, and described as lots  $\frac{V W X Y Z}{513}$ ,  $\frac{N}{512}$ ,  $\frac{F G}{514}$ ,  $\frac{S T V}{515}$  in preliminary plan 3,886 ; bounded on the north by Galkarumulle mukalana

Crown forest; east by Elayaya claimed by the villagers of Opalgala, Pingolloyaya, Dembesseyaya, Waragollettenyaya claimed by the villagers of Opalgala, Wambatuhenela and Makulanmeddeyaya Crown forest; south and south west by Ratataragalayaya ( $\frac{P. P. 3,386}{P U 516}$ ), Welegederawatta ( $\frac{P. P. 3,386}{X 514}$ ), reservation for a road, one chain reservation for Wambatuhenela, Galapitiyaya ( $\frac{P. P. 3,386}{L 513}$ ), one chain reservation for the stream, Mailagalakumbura ( $\frac{P. P. 3,386}{G 513}$ ); north-west by one chain reservation for the ela, 50 links reservation for the channel, and one chain reservation for Hunugalakapalle-ela; and containing in extent 366A. 3R. 38P.

2. All that land known as Balagalayaya, Madapitakandakumbura, Embillavelgaluyaya, Madapitakandayaya, Embillawelgolleyaya, Medapitakandewatta, Hapugahamulamukalana, Durumidellehena, Paragalayaya, Galaruwediya, Welakandamukalana, Lindagawahena or Warakagashenemukalana or Galgodapaulamukalana, Nagoluyaya, and Moragahamadamukalana, situated in Andawala, Linipitiya, and Kumbaloluwa in the Pallesiya pattu of Matale east, and described as lots V 513, T 514,  $\frac{K X Y Z, C D F I J K L O P}{515, 516}$ , 9,398, 9,399, 9,401, 9,402, and 9,410; in preliminary plan 3,386; bounded on the north by Pangahaelamukalana Crown forest and jungle, Kiriwanalpotayaya claimed by the villagers of Linipitiya and Kiriwanalpotayaya Crown forest and jungle; on the east by land described in title plan 67,333, Migastenneyaya ( $\frac{P. P. 3,386}{P 513}$ ), Galagawagederawatta and other gardens ( $\frac{P. P. 3,386}{S 513}$ ), Kandaringachchiyaya ( $\frac{P. P. 3,386}{W 515}$ ), Mahakamatagederawatta and other gardens ( $\frac{P. P. 3,386}{Z 514}$ ), Darunmiddollebena ( $\frac{P. P. 3,386}{K 515}$ ), and Diurunmedillewatta ( $\frac{P. P. 3,386}{M 516}$ ); on the south by Hinguranwatte-oya, Hapugahamulakumbura, and Pillewa ( $\frac{P. P. 3,386}{G \& H 516}$ ) reservation for stream, Nagahamulakumbura and Palgahamulakumbura ( $\frac{P. P. 3,386}{E 516}$ ), land described in lot 4,730 in P. P. 1,310; on the south by Moragahamademukalana Crown forest and jungle and Balalakoluweyaya claimed by Appuhami Arachchi; on the west reservation for a path, temple land described in title plan 64,727, and reservation of 25 links for a path; and containing in extent 471A. 3R. 10P.

3. All that land known as Pallegaleyaya or Lulumulagalwalayaya and Dambagahamukalana, situated in Kumbaloluwa in Pallesiya pattu of Matale east, and described as lots 9,408, 9,409, and 9,410 in preliminary plan 3,386; bounded on the north by lot 4,730 in preliminary plan 1,310; north-east Nagalla estate (T. P. 49,998); on the south-east Gammaduwa estate (T. P. 50,000); west Dombagollemukalana Crown forest and jungle, Lulemullegalwalayaya Crown forest and jungle, and Pallegollayaya chena and jungle claimed by Villagers of Kumbaloluwa; and containing in extent 75A. OR. 3P.

4. All the land known as Talagahakotuwa, situated at Andawala in the Pallesiya pattu of Matale east, and described as lot 9,395 in preliminary plan 3,386; bounded on the north by Kandaringachchayaya ( $\frac{P. P. 3,386}{W 515}$ ); east Andawalamukalana ( $\frac{P. P. 3,386}{9,394}$ ) and Puakgahakumbura and Pitiyegederakumbura ( $\frac{P. P. 3,386}{I 514}$ ); south by the stone wall and Ihalagahakumbura ( $\frac{P. P. 3,386}{L 514}$ ); west by Ihalagahakumbura ( $\frac{P. P. 3,386}{L 514}$ ); and containing in extent 0A. 1R. 7P.

5. All that land known as Pihillekotuwa, situated at Andawala in the Pallesiya pattu of Matale east, and described as lot X 513 in preliminary plan 3,386; and bounded on the north by Wediappitiyeyaya ( $\frac{P. P. 3,386}{T 513}$ ); east by Wedipitiyeyaya ( $\frac{P. P. 3,386}{W 513}$ ); south and west by the Hunugala Kapala-ela; and containing in extent 0A. 1R. 39P.

6. All that land known as Kalugahamullekumbura, situated in Andawala in the Pallesiya pattu of Matale east, and described as lot 9,393 in preliminary plan 3,386, and bounded as follows: north by the stream; east by the reservation of one chain for Hunugalakapala-ela; south by the northern boundary of lot G 512; west by the stream, and containing in extent 1A. OR. 34P.

7. All that land known as Gonamadatennemukalana, situated in Andawala in Pallesiya pattu of Matale east, and described as lot 9,403 in preliminary plan 3,386, and bounded as follows: north by Gonamadatennemukala Crown forest; east by land described in title plan 49,992; south by the one chain reservation of Hinguranwatte-oya; west by the one chain reservation of the dry water-course; and containing in extent 6A. 2R. 24P.

## SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, August 26, 1901, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kachcheri, at the risk of the original purchasers for the periods mentioned below, any of the under-mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

### Arrack and Toddy Rents.

Jaffna—From September 1, 1901, to December 31, 1902.  
Mullaitivu—From September 1, 1901, to December 31, 1901.  
Vavuniya—From December 1, 1901, to December 31, 1901.

### Salt Rent.

Jaffna—From September 1 to December, 1901.

### Bridge Toll.

Uppar—From September 1 to December, 1901.

### Road Toll.

Tunnalai—From September 1 to December, 1901.

### Ferry Toll.

Pannaiturai ferry—From September 1 to December 1901.

Jaffna Kachcheri,  
August 7, 1901.

R. G. SAUNDERS,  
for Government Agent.

NOTICE is hereby given that on Saturday, August 31, 1901, at 12 noon, will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchaser, for the period mentioned below, the under-mentioned Toll Rent of the Western Province, the original purchaser of which may have failed to pay on or before that date the instalment for the month of July, 1901.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From September 1, 1901, to December 31, 1901.

Bridge.—Munamalwatta.

The Kachcheri, F. R. ELLIS,  
Colombo, August 21, 1901. Government Agent.

මෙහි පහත සඳහන්වන කාලවලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වන පාලම රේන්දස පලමු ගැනුම්කාරයා විසින් වම් 1901 ස්වල් ජුලි මාසේ මාස මුදල වම් 1901 ස්වල් අගෝස්තු මස 31 වෙනි දිනදී නොගොන් රට

ප්‍රථම දිනකදී නොගෙවුවොත් ඔවුන්ගේ අලාබේට වෙනුව එහි රේන්දස වම් 1901 ස්වල් අගෝස්තු මස 31 වෙනි සෙනසුරුදා දවල් 12වේ කති සමට කොලඹ කවචේර්සේදී නැවත විකුනන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයා විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

වම් 1901 ස්වල් සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින පටන් වම් 1901 ස්වල් දෙසැම්බ්‍ර මස 31 වෙනි දින දක්වා :

මුනම්ලේවත්තේ පාලමරේන්දස.

ඇ. ආර්. ඇලිස්,  
ආණ්ඩුවේ ඒජන්ත වම්ස.

වම් 1901 ස්වල් අගෝස්තු මස 21 වෙනි දින කොලඹ කවචේර්සේදීය.

MISCELLANEOUS NOTICES.

Sale of Timber.

AN auction sale of 100 logs satinwood, 15 logs halmilla, 5 logs milla, 10 logs palu, and 10 logs ranai will be sold at the Central Timber Depôt, Kew road, Slave Island, Colombo, at 2 P.M. on Tuesday, September 3, 1901.

The timber may be inspected and further information obtained on application to the Superintendent, Central Timber Depôt.

ALFRED CLARK,  
Acting Conservator of Forests.

August 20, 1901.

Statement of Arrack Distilled and Issued during the Quarter ended June 30, 1901.

Particulars.	Western Province.	Southern Province.		Total.
	Kalutara.	Galle.	Matara.	
	Gallons.	Gallons.	Gallons.	Gallons.
Balance on March 31, 1901 ...	275	814	932	2,021
Distilled during the Quarter ended June 30, 1901 ...	169,409	39,633	17,521.	226,563
Total Gallons ...	169,684	40,447	18,453	228,584
Sold or Issued during the Quarter ended June 30, 1901	141,920	29,149	15,000	186,069
Balance in hand on June 30, 1901 ...	27,764	11,298	3,453	42,515

Audit Office,  
Colombo, August 21, 1901.

J. E. DE KRETZER,  
for Acting Auditor-General.